



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අටවැනි පාර්ලිමේන්තුවේ
පළමුවැනි සැසිවාරය

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 331

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ

සිව්වන වාර්තාව
(2017.01.24 සිට 2017.05.24 දක්වා)

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති
ගරු ලසන්ත අලගියවන්ත මහතා
විසින්
2017 ක් වූ දෙසැම්බර් මස 08 වැනි දින
ඉදිරිපත් කරන ලදී.

අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංයුතිය

ගරු ලසන්ත අලගියවන්ත මහතා (සභාපති)

ගරු එස්.බී. දිසානායක මහතා

ගරු මහින්ද සමරසිංහ මහතා

ගරු පී. හැරිසන් මහතා

ගරු ෆයිසල් මුස්තාපා මහතා

ගරු පාලිත රංගේ බණ්ඩාර මහතා

ගරු නිරෝෂන් පෙරේරා මහතා

ගරු සුජීව සේනසිංහ මහතා

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා

ගරු බන්දුල ගුණවර්ධන මහතා

ගරු විජිත හේරත් මහතා

ගරු වාසුදේව නානායක්කාර මහතා

ගරු නිහාල් ගලප්පත්ති මහතා

ගරු බිමල් රත්නායක මහතා

ගරු සෙයිඩ් අලි සහීර් මවුලානා මහතා

ගරු බුද්ධික පතිරණ මහතා

ගරු සීනිතමිබ් යෝහේෂ්වරන් මහතා

ගරු එස්. ශ්‍රීධරන් මහතා

ගරු චන්දිම ගමගේ මහතා

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා

ගරු (වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා

ගරු අයි. වාල්ස් නිර්මලනාදන් මහතා

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය

ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා

ගරු ප්‍රසන්න රණතුංග මහතා

ගරු එස්. විශාලේන්ද්‍රන් මහතා

පටුන

	පිටු අංකය
• සභාපතිවරයාගේ සටහන	01
• සංක්ෂිප්ත වාර්තාව	03
• පොදු නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ	05
• ආයතනවලට විශේෂිත වූ නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ	07
• 2017 වර්ෂයේ පළමු කාර්තුව තුළ විමර්ශනය කරන ලද එක් එක් ආයතනවල හඳුනාගත් ප්‍රධාන ගැටලු, නිරීක්ෂණ හා නිර්දේශ	13
• සූචිය	161

සභාපතිවරයාගේ සටහන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුව වෙත පැවරී තිබෙන රාජ්‍ය මූල්‍ය පාලන වගකීම සක්‍රීය කිරීම සඳහා ප්‍රධානම දායකත්වය සපයනු ලබන්නා වූ මෙන්ම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මූල්‍ය පාලන කටයුතු අධීක්ෂණය සඳහා ක්‍රියාත්මකව පවතින පැරණිම කාරක සභාව වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින්, අට වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය තුළ සිය සිව්වන වාර්තාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳ කාරක සභාවේ වත්මන් සභාපතිවරයා ලෙස මා බෙහෙවින්ම සතුටු වෙමි.

2015 නොවැම්බර් මස 26 වැනි දින ස්ථාපිතව වැඩකටයුතු ආරම්භ කරන ලද වත්මන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ආයතන 38 ක් පිළිබඳව විමර්ශන 41 ක් පවත්වමින්, එහි පළමු වාර්තාව 2016 සැප්තැම්බර් මස 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තු යන රාජ්‍ය ආදායමට වැඩිම දායකත්වය දරණ දෙපාර්තමේන්තු ඇතුළුව වෙනත් ආයතන කිහිපයක් ද සම්බන්ධ කරගෙන, එලදායී තොරතුරු තාක්ෂණ පද්ධතීන් උපයෝගී කර ගනිමින් රජයේ ආදායම් එකතු කිරීම, වැඩි දියුණු කිරීම සඳහා පාර්ශ්වකරුවන් විසින් පාර්ශ්ව කරුවන් අතර ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා පත් කරන ලද අනු කාරක සභාව විසින් නිර්දේශිත තොරතුරු ඇතුළත් වාර්තාව 2016 නොවැම්බර් මස 23 දින අතුරු වාර්තාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ආයතන 31ක් පිළිබඳව සහ විශේෂිත කරුණු 3ක් පිළිබඳව සිදුකරන ලද විමර්ශන 36 ක තොරතුරු අඩංගු කරමින් සකසන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව 2017 ජූනි මස 23 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවන්හි සම්ප්‍රදාය බිඳ දමමින්, 2015 මුදල් වර්ෂයට අදාළව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විමර්ශන විෂය පථයට අයත්වූ 831 ක් වන සියළුම රාජ්‍ය ආයතනවල මූල්‍ය පාලනය හා කාර්ය සාධනය පිළිබඳ තොරතුරු පරිගණක තොරතුරු කළමනාකරණ පද්ධතිය මගින් මාර්ගගත ක්‍රමයට (online) ලබා ගැනීමෙන් අනතුරුව එම සියලුම ආයතන පිළිබඳ තොරතුරු අඩංගු කරමින් සකස් කරන ලද වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවන වාර්තාව ලෙස, 2017 නොවැම්බර් මස 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුසාරයෙන් රජයේ විශේෂිත වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා හා ඒ යටතේ ඇති ආයතන හා සියළුම පළාත් පාලන ආයතන අතරින් තෝරාගන්නා ලද, ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලද ආයතන 81 ක් ඇගයීම සහ දිරිමත්කිරීම පිණිස, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම ආයතන වෙත සම්මාන ප්‍රදානය කිරීමට ද එදිනම කටයුතු සම්පාදනය කරන ලදී.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2017 ජනවාරි මස සිට 2017 මැයි මස අවසානය දක්වා ආයතන 36 ක් කාරක සභාව හමුවට කැඳවා සිදුකරන ලද විමර්ශනවල තොරතුරු අඩංගු කරමින් සකසන ලද කාරක සභාවේ සිව්වන වාර්තාව ද, (අතුරු වාර්තාව හැර) අට වන

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය තුළ මෙලෙස ඉදිරිපත් කිරීමට හැකිවීම කාරක සභා ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණක් වනු ඇත.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පිළිබඳව කාරක සභාව විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ සුවිශේෂී ගැටලු නිරාකරණය කිරීමට ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණය හා සංචාරක කර්මාන්තය සංවර්ධනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා වන අනුකමිටුවක් ගරු සුඡීව සේනසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ස්ථාපිත කළ අතර, එම අනු කමිටු වාර්තාව ද ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මෙම වාර්තාවද ඇතුළත්ව අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය තුළ ඉදිරිපත් කරන ලද වාර්තා 5ට (අතුරු වාර්තාව ඇතුළුව) පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය යුතු බවත්, රටේ ක්‍රියාත්මක විය යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී, මෙමගින් නිර්දේශිත කරුණු පිළිබඳව ද අවධානය යොමු කිරීම සුදුසු බවටත් මම යෝජනා කරමි.

කාරක සභාවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට සියලු පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මා වෙත ලබාදෙනු ලබන සහය ඉතා අගය කොට සලකමි. පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම්වරු ඇතුළුව ඉතා කැපවීමෙන් යුතුව කටයුතු කරන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා කාර්යාංශයේ කාර්යමණ්ඩලයට මම ස්තූතිවන්ත වෙමි.

විගණකාධිපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරී මණ්ඩලය කාරක සභාව වෙත ලබාදෙනු ලබන සහායෝගය නොවන්නට, මෙතරම් සාර්ථක අයුරින් කටයුතු ඉටු කිරීම අසීරු වනු ඇත. එබැවින් සියලුම නිලධාරීන්ට මාගේ කෘතඥතාවය හිමි වේ.

වත්මන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග ජය ගනිමින් මෙතෙක් පැමිණි ගමන් මගෙහි සාර්ථකභාවය පිළිබඳ ධනාත්මක තක්සේරුවක් ලබාදිය හැකි බවත්, තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගතවන ලෙස රාජ්‍ය ආයතනයන් වෙත නිර්දේශ නිකුත් කිරීමෙන් නොනැවතී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද එම නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයේ යෙදවීමට අනුගතව, වඩාත් සඵලදායී හා කාර්යක්ෂම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවක් ක්‍රියාත්මක වීම ඇරඹී ඇති බවත් මාගේ විශ්වාසයයි.

ලසන්ත අලගියවන්ත

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති

සංක්ෂිප්ත වාර්තාව

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකව පවතින දීර්ඝතම ඉතිහාසයක් සහිත කාරක සභාව මෙන්ම, ප්‍රධානතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ද වන්නේය. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද, 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ ද, 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත අධන්ඩව පැවරී තිබේ.

යටත් විජිත යුගයේ එනම්, 1923 සැප්තැම්බර් 05 වන දින ස්ථාපිත කරනු ලැබූ මෙම කාරක සභාව 1923 සැප්තැම්බර් මස 17 වන දින එහි පළමු රැස්වීම පවත්වා ඇත.

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ස්වෛරී රාජ්‍යයක් බවට පත්වූ පසුව, 1972 ඔක්තෝම්බර් මස 26 වන දින ජාතික රාජ්‍ය සභාවේ යෝජනාවකට අනුව මෙම කාරක සභාව නැවත ස්ථාපිත විය.

වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව, පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලන බලය ක්‍රියාත්මක කරවන ප්‍රධානතම කාරක සභාව වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125,131 සහ 132 යටතේ බලාත්මක කර ඇත.

“125(2) මෙම කාරක සභාවේ කාර්යය වනුයේ පොදු වියභියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් දෙන ලද මුදල් ඒ ඒ කටයුතුවලට යෙදූ පිළිවෙළ දැක්වෙන ගිණුම් ද පාර්ලිමේන්තුව ඉදිරියේ තබන ලද අනිකුත් ගිණුම් වලින් කාරක සභාව සුදුසු යැයි සලකන ගිණුම් ද ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා ද පළාත් පාලන ආයතන පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තා ද පරීක්ෂා කිරීමයි”

කවර හෝ දෙපාර්තමේන්තුවක හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයක හෝ පරීක්ෂාවට භාජනය කරන ලද ගිණුම්, මුදල් තත්ත්වය මුදල් කටයුතු පිළිබඳ කාර්යය පරිපාටි හා සාමාන්‍ය කළමනාකාරිත්වය ගැන ද ඒ අනුව පැන නගින කවර හෝ කරුණක් ගැන ද මෙම කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය.

කාරක සභාව විසින් නියම කරනු ලබන කවර හෝ දෙපාර්තමේන්තුවක හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයක සියළුම ගිණුම් , මුදල් තත්ත්වය හා කළමනාකාරිත්වය පරීක්ෂා කර කාරක සභාවට වාර්තා කිරීම පිණිස කාරක සභාවට අවශ්‍ය යැයි හැඟීගිය විටක කාරක සභාවේම සාමාජිකයන්ගෙන් සමන්විත අනු කාරක සභා පත් කිරීම කාරක සභාවට කළ හැකිය.

කාරක සභාවට හෝ එහි කිසියම් අනුකාරක සභාවකට ඊට අයත් කාර්යය ඉටු කිරීම පිණිස කවර හෝ පුද්ගලයෙකු කැඳවා ප්‍රශ්ණ කිරීමේ බලයත් කවර හෝ ලිපියක් පොතක් , ලේඛණක් හෝ වෙනයම් ලියවිල්ලක් ගෙන්වා පරීක්ෂා කිරීමේ බලයත් ගබඩාවලට සහ වෙනත් දේපලවලට පිවිසීමේ බලයත් කාරක සභාවටත් එහි අනු කාරක සභාවලටත් තිබිය යුතුය.”

ඒ අනුව, අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සිය සිව්වන වාර්තාව (අතුරු වාර්තාව සමඟ) සඳහා කාරක සභාවේ විෂය පථයට අයත් වන රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා සහ පළාත් පාලන ආයතන පිළිබඳ සිදුකරන ලද විමර්ශනයන්ට අදාළ තොරතුරු වලින් මෙම වාර්තාව සමන්විතවේ.

රාජ්‍ය ආයතනයන්හි විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා අනුව, මූල්‍ය වගවීම සහතික කිරීම සඳහා විගණනයේ ප්‍රතිඵල සලකා බැලීමේ කාර්ය පැවරී තිබෙන පාර්ලිමේන්තුව විසින්, රාජ්‍ය මූල්‍ය පාලන බලය අධීක්ෂණය පිණිස පත් කරන ලද වත්මන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2015 ඔක්තෝම්බර් මස 23 වන දින පාර්ලිමේන්තුව විසින් නිවේදනය කරන ලද අතර, වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියළුම දේශපාලන පක්ෂවලට අයත් මන්ත්‍රීන් 26 දෙනෙකුගෙන් එය සමන්විත වන්නේය.

විගණකාධිපති වාර්තා සහ රාජ්‍ය ආයතනවල වත්මන් කාර්ය සාධනය සමාලෝචනය, සකසුරුවම, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කරන කාරක සභාව විසින් සිය විමර්ශනවලදී විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලද කරුණු සහ වෙනත් මාර්ගවලින් කාරක සභාව වෙත ලැබී ඇති කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමෙන් අනතුරුව, සිදුකරන විමර්ශනවලදී අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරී / ගණන්දීමේ නිලධාරී කාරක සභාව හමුවට කැඳවා විමසීම් කරනු ලබයි.

වගවීම සහතික කිරීම සඳහා විගණනයේ ප්‍රතිඵල සලකා බැලීමේ හා කාර්ය සාධනය ඇගයීමේ කාර්යය පැවරී තිබෙන පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන අභිමතාර්ථ සාක්ෂාත් කරනු පිණිස, ස්ථාපනය කොට තිබෙන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින්, 2017 වසරේ මුල් භාගයේදී (2017 ජනවාරි සිට මැයි දක්වා) විමර්ශනයට භාජනය කරන ලද ආයතන 36 ක පැවති මූල්‍ය හා කළමනාකරණ දුර්වලතා, අක්‍රමිකතා හා අකාර්යක්ෂමතා හඳුනා ගනිමින් ඒවා වැලැක්වීම සහ නිරාකරණය සඳහා ඉදිරිපත් කරන ලද කාරක සභාවේ අදහස්, නිර්දේශ හා නියෝග මෙම වාර්තාවේ අන්තර්ගත වේ.

පොදු නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ

ආයතනවල ක්‍රියාකාරීත්වය හා ඒවායේ දැක්ම හා මෙහෙවර

බොහෝ රජයේ ආයතනවලට අදාළ දැක්ම හා මෙහෙවර පිළිබඳ අවධානය යොමු කිරීමේදී එම ආයතනවල ක්‍රියාකාරීත්වය එහි දැක්ම හා මෙහෙවර සමඟ නොගැළපෙන අවස්ථා නිරීක්ෂණය විය.

මහජනයාට උපරිම සේවයක් සැලසිය හැකිවන පරිදි මෙහෙවරක් කිරීම උදෙසා ආයතනයේ දැක්ම හා මෙහෙවර අනුව ඊට අනුගතව ක්‍රියා කළයුතු බවත්, එසේ නොමැති නම් කාලීනව සිදුවිය යුතු වෙනස්කම් සලකා බලා ඒ අනුව ආයතනික දැක්ම මෙහෙවර වෙනස් කළ යුතු බවත් කාරක සභාව අවධාරණය කරයි.

පළාත් සභා

පළාත් සභාවල සේවයේ නියුතු නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා තෝරා ගැනීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු පිළිබඳ පොදු වැඩපිළිවෙලක් නොමැති බව කාරක සභාව නිරීක්ෂණය කළේය. ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව අවධාරණය කරයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවල අනාවරණය වූ කරුණු අනුව එම කමිටු පැවැත්වීමේ නිශ්චිත පොදු ක්‍රමවේදයක් නොමැති බව හෙළි වූ අතර, එය ක්‍රමවත් කළ යුතු බවට කාරක සභාව ලබාදුන් නියෝගයකට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම කමිටු පැවැත්විය යුතු ආකාරය පිළිබඳව පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති DMA 2009 (1) හා 2009.06.09 දිනැති චක්‍රලේඛයේ උපදෙස්වලට අනුකූලව සකස් කරන ලද අභ්‍යන්තර විගණන චක්‍රලේඛය මඟින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වූ අතර ඒ සඳහා කාරක සභාවේ ප්‍රශංසාව එම අමාත්‍යාංශයට හිමි විය යුතුය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීම සඳහා සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කර ගැනීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීම සඳහා වඩාත් ඵලදායී වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ලබාදුන් නියෝගයට අනුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නිසි පියවර ගෙන ඇත. ඒ අනුව, ගිණුම්කරණය හා විගණනය පිළිබඳ දැනුමක් ඇති උපාධිධාරියෙකු සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අභ්‍යන්තර විගණන අංශය සඳහා අනුයුක්ත කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

එසේම, අමාත්‍යාංශ, විවිධ දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි අභ්‍යන්තර විගණන ඒකකයන්හි පවත්නා කාර්යමණ්ඩල උනන්දුවෙන් සපුරා ගැනීම පිණිස ඉහත සඳහන් සුදුසුකම් ඇති සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කළ හැකි බවත්, පෙන්වා දී ඇත.

රාජ්‍ය මූල්‍ය වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව යෙදවීම අරමුණු කර ගනිමින් අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයට කාරක සභාවේ ප්‍රශංසාව හිමි වේ.

ආයතනවලට විශේෂිත වූ නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ

01. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

2016.12.31 ප්‍රාග්ධන මුළු ඉතිරිවීම් රු.37,433,648 න් රු.25,000,000 ක් JICA “මුල් පෙළ නිලධාරීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය” සඳහා වෙන් කරනු ලැබූ මුදලක් වන අතර එය 100% ක ප්‍රාග්ධන ඉතිරිවීමක් බවට පත්වී තිබුණි.

මෙම ප්‍රතිපාදන භාවිතා නොකිරීම තුළ වගවීමේ ක්‍රියාවලිය හා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටළු ඇති වන බවත්, මෙයින් මූල්‍ය කළමනාකරණයේ දුර්වල තත්වය මැනවින් පිළිබිඹු වන බවත්, කාරක සභාව අවධාරණය කළ අතර, ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ අවධානය හා පසු විපරම ද යොමු විය යුතු බව කාරක සභාව අවධාරණය කළේය.

එයට අමතරව, පුහුණුවීම් සඳහා දිගුකාලීන සැලැස්මක් තිබිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජාත්‍යන්තර පුහුණුවීම් ලබාදීමේ අවශ්‍යතාවය දැඩිව පවතින බවත්, එය දීර්ඝ කාලීන ආයෝජනයක් බවත්, කාරක සභාව අවධාරණය කළේය.

02. විදේශ කටයුතු අමාත්‍යාංශය

2016.12.31 දිනට ලංකා විදේශ සේවයේ නියුතු විදේශ දූත මණ්ඩල නිලධාරීන් එම සේවයෙන් ඉවත්වීමේදී අයවිය යුතු ගමන් වියදම්, කුලී අත්තිකාරම් හා අනෙකුත් අත්තිකාරම් විශාල වශයෙන් පවතින බව නිරීක්ෂණය විය. එය 2016.12.31 වන විට පිළිවෙලින් රු.326,472/-, රු. 200,921,603/- හා රු.109,559,890/- ක් විය. නිවාස හානි සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට සෘජු වගකීමක් පැවරුණත් මෙම අයකිරීම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරු/තානාපතිවරු ඇතුළු උසස් නිලධාරීන්ටද වගකීමෙන් නිදහස් විය නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් සෘජු අධීක්ෂණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් අමාත්‍යාංශය විසින් පොදු ක්‍රමවේදයක් සකස් කිරීම වහා සිදු කළ යුතු බවට නිර්දේශ කළේය.

එමෙන්ම, විදේශ රටවල අධ්‍යාපන කටයුතු සඳහා යන සිසුන්ගේ පහසුකම් හා ආරක්ෂාව පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, අදාළ රටවල පවතින තානාපති හෝ මහ කොමසාරිස් කාර්යාල මගින් ඔවුන්ට ලබා ගත හැකි සේවාවන් පිළිබඳව පෙර දැනුවත් කිරීමේ හා සමීප සබඳතාවන් පැවැත්වීමට හැකි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් කාරක සභාව අවධාරණය කළේය.

03. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය

2010 – 2013 කාල පරිච්ඡේදය තුළ විදේශ ආධාර ව්‍යාපෘති ප්‍රමාද වීමේ සහ ලිපිගොනු නැතිවීමේ ප්‍රවණතාවක් පවතින බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, මේ හේතුවෙන් ව්‍යාපෘති අවසන් වී වසර කීපයකට පසු අනාවරණය වන යම් අක්‍රමිකතා පවතින විට ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් සොයා ගැනීමේ හැකියාවක් නොමැති බව හෙලි විය. ඒ අනුව එවැනි අවස්ථාවන්හිදී මෙම අමාත්‍යාංශයට පමණක් නොව සෑම අමාත්‍යාංශයකටම පොදුවේ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ පොදු වැඩපිළිවෙලක් හා නීතිමය රාමුවක් මුදල් අමාත්‍යාංශයේ සහභාගීත්වය ඇතිව සකස් කළ යුතු බව කාරක සභාව නිර්දේශ කරනු ලැබීය.

04. සේවක අර්ථසාධක අරමුදල

අරමුදලේ තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව හා මහ බැංකුව සමග සම්බන්ධ වී පරිගණක වැඩ සටහනක් සකස් කිරීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. දැනට උද්ගතව ඇති බොහෝ ගැටළුවලට හේතුව එවැනි වැඩි දියුණු කළ ඒකාබද්ධ පරිගණක ජාලගත වැඩසටහනක් නොමැතිකම බවත් එවැනි වැඩසටහනකින් අයථා ගනුදෙනු වලක්වා ගැනීම පමණක් නොව අරමුදලේ අතීත මෙන්ම වර්තමාන තොරතුරුද පහසුවෙන් ලබා ගත හැකි බැවින් එහි විනිවිදභාවය ආරක්ෂා වන බවත් අවධාරණය කළ කාරක සභාව, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දන්වන ලදී.

05. බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

බෞද්ධ විශ්වකෝෂ ග්‍රන්ථය සම්පාදනය කිරීම වසර 20ක පමණ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විටත් එම කාර්යය සම්පූර්ණ කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමත්වී නොමැත. මෙම ග්‍රන්ථයේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ඇති අය බඳවා ගැනීමට නොහැකි වී ඇත්තේ ප්‍රධාන කර්තෘ සඳහා වන ගෙවීම් සතුටුදායක මට්ටමක නොමැති නිසා බව අනාවරණය විය.

06. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව

2012 වසරේ ජාතික කෞතුකාගාරයේ සිදු වූ සොරකමින් පසුව මේ දක්වා කෞතුක භාණ්ඩවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැත. සොරකමෙන් පසු වසර 5ක් ගත වී තිබුණද නිසි පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට මේ දක්වා කටයුතු කර නොමැත. රාත්‍රී කාලයේ දර්ශන ලබා ගැනීමට නොහැකි වීම වැනි දුර්වලතා රාශියක් දැනට පවත්නා කැමරා පද්ධතියේ පවත්නා බවත්, සොරකම සිදු වන අවස්ථාව වන විට පවතින සිසිටීවී කැමරා පද්ධතිය අක්‍රිය වී පැවතුණු බවත් අනාවරණය විය. මේ වන තුරු පද්ධතිය නිසි ලෙස ස්ථාපිත කර නොමැත.

වෙනත් රටවල ජාතික කෞතුකාගාරවල සොරසතුරු ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ආරක්ෂණ පද්ධති පිළිබඳ අධ්‍යයනය කර ඒ සම්බන්ධව විශේෂඥ කණ්ඩායමකගේ උපදෙස් ලබා ගැනීමට හා ත්‍රිවිධ හමුදාව හා පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට ක්‍රියා කිරීම මගින් කෞතුකාගාරයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන මෙන් කාරක සභාව නියෝග කරන ලදී.

07. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව

16 වන සාක් සමුළුවේ කොළඹ ප්‍රඥප්තියට අනුව සහල් මෙට්‍රික් ටොන් 8000ක විශේෂ සංචිතයක් සහ 2008 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සහල් මෙට්‍රික් ටොන් 100,000 ක ආරක්ෂිත සංචිතයක් පවත්වා ගෙන යාම දෙපාර්තමේන්තුවේ දැක්ම ලෙස සඳහන් වුවද, එම සංචිත පවත්වා ගෙන යාම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් නොලැබෙන බව කාරක සභාව නිරීක්ෂණය කළේය. එමෙන්ම, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ආහාර රැස් කිරීම සහ බෙදාහැරීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් කාරක සභාව වි අලෙවි මණ්ඩලය හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව එකම අමාත්‍යාංශයක් යටතට පත් කිරීමේ අවශ්‍යතාවයද හඳුනාගත් අතර, ඒ සඳහා ප්‍රතිපත්තිය තීරණ ගැනීම සඳහා රේඛීය අමාත්‍යාංශය වෙත යොමු කිරීම වැදගත් බව අවධාරණය කළේය.

08. තැපැල් දෙපාර්තමේන්තුව

2013 වසරේ දී අනාවරණය වූ, තැපැල් කාර්යාල 04 ක සිදුව තිබූ රු.8,613,000/- ක වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කටයුතු සඳහා වසර 03 සිට වසර 13 දක්වා කාලයක ප්‍රමාදයක් සිදුවී තිබේ.

තැපැල් කාර්යාල හා ඒ හා සම්බන්ධිත අංශවල සිදුව ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කාර්යාලය ඉතා මන්දගාමී බව අවධාරණය කළ කාරක සභාව, එම විමර්ශන හා පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට උපදෙස් දෙන ලදී. මෙම ප්‍රමාදයන්ට හේතුව විමර්ශන අංශයේ පවතින නිලධාරී හිඟ බවත්, දැනට එම අංශයේ සේවයේ යෙදී සිටිනුයේ නිලධාරීන් 16 දෙනෙකු පමණක් බවත් අනාවරණය විය. 2016.12.31 දින වන විට විමර්ශන 2711 ක ප්‍රමාණයක් පවතින බව හෙළිදරව් වූ හෙයින්, ඒවා නිරාකරණය සඳහා රේඛීය අමාත්‍යාංශය මැදිහත්වී කටයුතු කළ යුතු බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

09. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

2017.02.28 දිනට, අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය මගින් (Sri Lanka Interbank Payment System) මාසික විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුමට යැවීමේදී,

එය නියමිත පරිදි අදාළ ගිණුමට බැර නොවී ප්‍රතික්ෂේප වීමෙන් පසු රු.53,392, 514/-ක වටිනාකමකින් යුක්ත වූ විශ්‍රාම වැටුප් 1463ක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත හරවා යවා තිබුණි. 2010 සිට මෙම තත්ත්වය පෙන්වා දෙනු ලැබුවද මේ වන විටදී නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගෙන නොමැති බව අනාවරණය විය. මේ සිදුවීම් අනුව නොයෙකුත් වංචා දූෂණ ඇතිවීමේ හැකියාවන් පවත්නා බැවින්, ප්‍රතික්ෂේප වන ගනු දෙනු පිළිබඳව කටයුතු කිරීම සඳහා වෙනම අංශයක් ස්ථාපිත කිරීම උචිත බව අවධාරණය විය.

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ද ක්‍රමවත් තොරතුරු තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරීමේ වැදගත්කම කාරක සභාව අවධාරණය කරන ලදී.

එමෙන්ම, 2016 දෙසැම්බර් මස 31 වන දිනට විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් ශේෂය රු.320,250,815/-ක් වූ අතර මෙම වැඩිපුර ගෙවීම් නැවත අය කරගැනීමට කටයුතු කළද, එම වැරදි කරන ලද නිලධාරීන්ට එරෙහිව මු. රෙ 119 සහ 156 ප්‍රකාරව කටයුතු කර නොතිබීම පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය පළවිය.

10. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

2016 වර්ෂය තුළදී විදේශ රටවලින් පිරිනමන ලද ශිෂ්‍යත්ව පුහුණු වැඩසටහන් 4 ක් අයදුම්පත් නොලැබීම මත හා වැඩසටහන් 128 ක් ඉදිරිපත් කරන ලද සියළු අයදුම්පත් ප්‍රතික්ෂේප වීම මත ශ්‍රී ලංකාවට එම ශිෂ්‍යත්ව අහිමි වී ඇති බව නිරීක්ෂණය විය.

සුදුසු පුද්ගලයන්ගෙන් ප්‍රමාද නොවී නිසි කාලයේදී අයදුම්පත් කැඳවීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් මේ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සහභාගීත්වය ලබා ගන්නා ලෙසත් කාරක සභාව නිර්දේශ කරන ලදී.

විදේශීය රටවල් සමඟ සාකච්ඡා මගින් ලබාගත් බොහෝ ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාවට අහිමිවීම කණගාටුවට කරුණක් බවත්, මානව සම්පත දියුණු කිරීම සඳහා උපරිම හැකියාවන් ලබාදිය යුතු බවත්, මෙය රාජ්‍ය සේවය වෙනුවෙන් කළ හැකි වටිනා ආයෝජනයක් බවත් කාරක සභාව අවධාරණය කළේය.

11. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියළුම කටයුතු මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් පමණක් සිදු කිරීම හේතුවෙන් අක්‍රමිකතා සිදුවීමට ඉඩකඩ පවතින බව නිරීක්ෂණය වීම සහ මීට වසර 10ට පමණ පෙර රියදුරු බලපත්‍ර ලබාදීම පිණිස හඳුන්වා දෙන ලද පරිගණක ගත පරීක්ෂණ ක්‍රමවේදය වර්තමානයේ ක්‍රියාත්මක

නොවන බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. හඳුන්වා දෙන ලද පරිගණක ගත පරීක්ෂණ ක්‍රමවේදයෙන් බැහැර වීමත්, නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය නොකිරීමත් පිළිබඳ කාරක සභාව සිය අප්‍රසාදය පළ කරන ලදී.

12. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනිබත් වීම නිසා විගණන විමසුම් හා අනෙකුත් පරීක්ෂණවලට අවශ්‍ය බොහෝ ලිපිලේඛන විනාශ වී ඇති බව ඇතැම් විගණන විමසුම් සම්බන්ධයෙන් කාරක සභාවේ විමසුමට පිළිතුරු ලෙස ග.නි ප්‍රකාශ කළේය. ලිපි ලේඛන ගිනිබත් වීම නිසා පවතින ගැටළුකාරී තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම වැනි පිලිතුරුවලින් සැහීමකට පත් විය නොහැකි බව කාරක සභාව විසින් ප්‍රකාශ කරන ලද අතර මෙවැනි තත්ත්වයක් නැවතත් උද්ගත නොවන පරිදි කාර්යාලයේ පොත්පත් ලිපිලේඛන පරිගණක ගත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති බවත්, මෙම කාර්යාලයේ පමණක් නොව සියළුම ආයතන වල හදිසි ආපදාවලින් ආරක්ෂා වීමේ වැඩපිළිවෙලවල් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් කාරක සභාව අවධාරණය කරන ලදී.

13. උතුරුමැද පළාත් සභාව

විගණන කළමනාකරණ වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව අවම වශයෙන් යම් ආයතනයක විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් අවම වශයෙන් කාර්තුවකට එකක්වත් පැවැත්විය යුතු වුවද, උතුරුමැද පළාත් සභාවේ 2015 වර්ෂය සඳහා ආයතන 35ක හා 2016 වර්ෂය සඳහා ආයතන 36 ක් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් කිසිවක් පවත්වා නොමැත. මේ පිළිබඳව අදාළ ප්‍රධාන ලේකම් වගකිවයුතු බවත්, මෙය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසත්, කාරක සභාව අවධාරණය කරන ලදී.

14. නැගෙනහිර පළාත් සභාව

නැගෙනහිර පළාත් සභාවේ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවල පාසැල් කිහිපයක විදුහල්පතිවරුන් විසින් පාසැල්වල තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා 2014 වසරේදී අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට දක්ෂතාවයක් නොදැක්වූ ශිෂ්‍යයන් 88 කට හා 2015 වසරේදී ශිෂ්‍යයන් 83ට විභාගයට පෙනී සිටීමට අවසර ලබා දී නොතිබුණි.

කුමන තත්ත්වයක් යටතේ හෝ මෙම ශිෂ්‍යන්ට විභාගයට පෙනී සිටීමට අවසර ලබා නොදීම මගින් ඔවුන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය

කරන ලද අතර මෙවැනි දේ ඉදිරියේ දී සිදු නොවීමට වගබලාගන්නා ලෙසත්, මේ පිළිබඳව අදාළ පළාත් අධ්‍යාපන ලේකම්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙසත්, දන්වන ලදී.

15. කොළඹ මහ නගර සභාව

හිඟ ආදායම් එකතු කිරීම සහ වරිපනම් අය කර ගැනීම දුර්වල මට්ටමක පවතින බව හා මහනගර සභාවේ අවිධිමත් කටයුතු හේතුවෙන් ලැබිය යුතු විශාල වරිපනම් ආදායම් අහිමි වීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය.

වසර ගණනාවක සිට පවතින හිඟ ආදායම් පිළිබඳ අවධානය යොමු කළ කාරක සභාව විසින් ඒවා නිසි පරිදි අය කර ගන්නා ලෙසත් සෙසු කොටස මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව කපා හැරීමට කටයුතු කරන ලෙසත්, ඉදිරි වර්ෂයන් සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේදී ආදායම් නිසි පරිදි එකතු කර ගැනීම සඳහා විධිමත් හා ක්‍රමවත් සැලසුම් සකස් කරන ලෙසත් උපදෙස් ලබා දෙන ලදී. මෙම කටයුතු අනෙකුත් සියළුම මහ නගර සභාවලටද අදාළ වන පරිදි විධිවිධාන සැලසිය යුතු බවත් ප්‍රකාශ විය.

16. ඩෙංගු රෝගය වැළැක්වීම හා ප්‍රතිකර්ම ඇතුළත් ඩෙංගු රෝග පාලන වැඩසටහනේ කාර්යසාධනය පිළිබඳ විගණකාධිපති වාර්තාව පරීක්ෂාව

2016 වර්ෂය සඳහා වූ ඩෙංගු පාලන ඒකකයේ ක්‍රියාකාරී සැලැස්මෙහි ලභාකර ගැනීමට අපේක්ෂිත ඉලක්කයන් හා එම ඉලක්කයන් සම්බන්ධයෙන් වගකීමට බැඳෙන නිලධාරීන් සඳහන්ව නොතිබුණි.

ක්‍රියාකාරී සැලැස්මෙහි වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් සඳහන් විය යුතු බවත්, ඩෙංගු මර්දනය සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන් බලාත්මක කළ යුතු බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිසුන් 10,000 කට එක් අයෙකු බැඟින්වත් මෙවන් අවදියක පත්කළ යුතු බවත් කාරක සභාව අවධාරණය කළේය.

එසේම පළාත් පාලන ආයතනවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ ක්‍රමවේදයක වැදගත්කමද නිර්දේශ විය.

2017 වර්ෂයේ පළමු කාර්තුව තුළ විමර්ශනය කරන ලද එක් එක් ආයතනවල හඳුනාගත් ප්‍රධාන ගැටලු, නිරීක්ෂණ හා නිර්දේශ

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 2017 ජනවාරි 24		
1.	<p>එක් පුද්ගලයෙකු නමින් හැඳුනුම්පත් දෙකක් නිකුත් කර තිබීම හැඳුනුම්පත් නැවත නිකුත් කිරීමකදී පැරණි අංකය වෙනුවට නව අංකයක් ලබා දී තිබීම සහ එකම අංකය යටතේ පුද්ගලයන් දෙදෙනෙකුට හැඳුනුම්පත් නිකුත් කර තිබීම ආදී දුර්වලතාවයන් පැවතීම.</p>	<p>පුද්ගලයකු ද්විත්ව අයදුම්පත් ඉදිරිපත් කිරීම නිසා තොරතුරුවල පවතින සුළු වෙනස්කම්, පද්ධතිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු ලෙස හඳුනාගැනීමෙන් එක් පුද්ගලයෙකුට හැඳුනුම්පත් දෙකක් නිකුත් කිරීම සිදුවිය හැකි බවත් මුලින් ලබා දී ඇති තොරතුරු සහ පසුව ලබාදෙන තොරතුරුවල පරස්පරතාවයන් පවතින විට ද නව අංකයක් යටතේ හැඳුනුම්පත නිකුත් කිරීම සිදුකරන බවත් එය ඉතා දුර්ලභ සිදුවීමක් වුවත් ඇඟිලි සලකුණු සහිත යෝජිත නව හැඳුනුම්පත නිකුත් කිරීම මගින් පවතින බොහෝ දුර්වලතා අවම කර ගත හැකි බවත් ප්‍ර.ග.නි./ග.නි</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පැවසිය.</p> <p>පවතින ක්‍රමවේදයේ හඳුනාගත් දුර්වලකම් පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර එය වලක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සහ මාස 3 තුළ එය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව සකස් කළ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ප්‍ර.ග.නී./ග.නි. ට නියෝග කළේය.</p>
<p>2.</p>	<p>2007 වර්ෂයේ ආරම්භ කළ විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය 2016 දෙසැම්බර් 31 වන විටත් අවසන් කිරීමට කටයුතු නොකිරීම.</p>	<p>2006.05.17 දින අමාත්‍ය මණ්ඩල අනුමැතියක් මත ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පැවති ගැටළුකාරී තත්ත්වයක් නිසා අමාත්‍ය මණ්ඩල තීරණයක් මත 2009.09.09 දින අවලංගු කර ඇත. මෙය වඩාත් පුළුල් වූ අරමුණු සහිතව යළි ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2011.08.17 දින ලැබී ඇත.</p> <p>ඒ අනුව ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් ජනාධිපති මෙහෙයුම් කමිටුවක් මගින් ප්‍රතිපත්ති තීරණ සහ ව්‍යාපෘති අධීක්ෂණය සිදුකරන අතර තාක්ෂණික සහාය මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යාල වෙතින් ලබාගැනීමට තීරණය කර ඇත.</p> <p>මෙහි ආරම්භක පියවර ලෙස</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>යෝජිත හැඳුනුම්පතේ අඩංගු සියළු තොරතුරු ඇතුළත් අන්තර්කාලීන කාඩ්පතක් නිකුත් කිරීම සඳහා 2015.10.07 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.</p> <p>අදාළ කාඩ්පත් මිලදී ගැනීම සඳහා ආයතන 12 වෙනත් මිල ගණන් කැඳවා EPIC Lanka (Pvt) Ltd නැමති ආයතනයෙන් එකක් රු.71.83 ට මිලදී ගැනීමට ප්‍රසම්පාදන මණ්ඩලය අනුමත කර ඇතත් මේ සම්බන්ධයෙන් පවතින විගණකාධිපති පරීක්ෂණ අවසන් වන තෙක් මිලදී ගැනීම් අත්හිටුවා ඇති බව ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.</p> <p>මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී කාඩ්පතේ මිල ගණන් මෙන්ම ගුණාත්මකභාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළ කාරක සභාව විසින් මෙම කාර්යය වෙනුවෙන් පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයින්ගේ සහ උපදේශකවරුන්ගේ නාමලේඛණයන් ඔවුන් එළඹී තීන්දු තීරණ ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස දෙපාර්තමේන්තුවට මෙන්ම විගණකාධිපතිවරයා වෙත</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
		නියෝග කරන ලදී.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව 2017 ජනවාරි 24		
1.	2016 ක්‍රියාකාරී සැලැස්මට අනුව, ව්‍යාපෘති 13 ක් සඳහා රු.මිලියන 249 ක් වෙන් කර තිබුණ ද, ඒවායේ මූල්‍ය ප්‍රගතිය රු. මිලියන 117 ක් පමණක් වූ අතර එයින් ව්‍යාපෘති 4 ක කිසිදු ප්‍රගතියක් නොතිබීම.	ධීවර ප්‍රජාවෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් එම ව්‍යාපෘති වල කටයුතු ඇරඹීම ප්‍රමාද වූ බවත්, අනෙකුත් ව්‍යාපෘතිවල කටයුතු ආරම්භ කොට ඇති බවත්, ග.නි. පැවසීය. දිය කඩන ඉදිකිරීම සහ වෙරළ සංරක්ෂණය උදෙසා වැලි පෝෂණය කිරීම පිළිබඳව ද කාරක සභාව සිය අවධානය යොමු කළ අතර, වැලි පෝෂණය උදෙසා හෝ වෙනත් කටයුත්තක් සඳහා මුහුදෙන් වැලි ලබාගැනීමේ දී, පරිසර හානිය අවම වන අයුරින් කටයුතු සිදු කරන ලෙස අවධාරණය කරන ලදී.
2.	පසුගිය වර්ෂ 06 තුළ කඩා ඉවත් කිරීමේ නියෝග 1592 ක් නිකුත් කොට තිබුණ ද, එහි ප්‍රගතිය 10% ක් වැනි අවම මට්ටමක පැවතීම.	වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් වැලැක්වීම සහ ඉවත්කිරීම පිළිබඳ අදාළ සියලු ආයතන සමඟ පුළුල් සංවාදයකට ලක් කොට ප්‍රතිපත්තිය තීරණ ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. දැනට පවතින මෙම අනවසර ඉදිකිරීම් සංඛ්‍යාව වන 1592, මින් ඉදිරියට වැඩි නොවීම සඳහාත්, ඒවා ඉවත් කිරීම සඳහා මෙන්ම වෙරළ සංරක්ෂණය උදෙසා මෙම දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල අනුව උපරිමයෙන් ක්‍රියා කළ යුතු බව, කාරක සභාව විසින්

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
		අවධාරණය කරන ලදී.
<p>වෙරළ සංරක්ෂණය සහ සංචාරක කර්මාන්තය සංවර්ධනය පිළිබඳ පවත්වන ලද විශේෂ කාරක සභාව</p> <p>2017 ජනවාරි 24</p>		
1.	<p>අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන කිහිපයක් එකම අවස්ථාවේ කැඳවමින්, වෙරළ සංරක්ෂණය, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, වෙරළ කලාපය තුළ ගොඩනැගිලි ඉදිකිරීම්, වෙරළ කලාපය පිරිසිදුව තබාගැනීම, වෙරළ බාදනය හා වෙරළ පෝෂණය මෙන්ම ඒ හා සම්බන්ධිත බලාත්මක ආයතන, පවතින නීතිමය තත්වයන් හා ඇතිවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ හා ඒ ආශ්‍රිත ගැටලු නිරාකරණය පිණිස වන පුළුල් සාකච්ඡාවක අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.</p>	<p>අදාළ කටයුතු හා සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අදාළ ආයතන අන්තර් සම්බන්ධිත ඒකාබද්ධ වැඩපිළිවෙලක් නොමැති බවත් යම් කටයුතු සඳහා කමිටු පත් කොට ඇති බවත්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.</p>
2.	<p>වෙරළ සංරක්ෂණ කටයුතු, සංචාරක කලාප හඳුනා ගැනීම, වෙරළ කලාපය තුළ හෝටල් හා නිවාස සංකීර්ණ ඉදිකිරීම්, වෙරළ කලාපයේ කසල ඉවත් කිරීම, ධීවර කර්මාන්තය, වෙරළ බාදනය හා වෙරළ පෝෂණය මෙන්ම ඒ හා බැඳුණු සමාජ ආර්ථික ගැටලු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක නියැලුණු කාරක සභාව විසින්, මෙම ගැටලු නිරාකරණය, විසඳුම් සහ නියාමනය උදෙසා</p>	<p>එම අනු කාරක සභාව හමුවට මහවැලි සංවර්ධන හා පරිසර, සංචාරක සංවර්ධන හා ක්‍රීඩා ක්‍රීඩා ආගමික කටයුතු, මහ නගර සංවර්ධන, පළාත් සභා හා පළාත් පාලන සහ ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශ ද, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නාගරික</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>සම්බන්ධිත සියලු ආයතන සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමින්, එම කටයුතු නිරීක්ෂණය, නියාමනය හා උපදේශනය උදෙසා අනු කාරක සභාවක් පත්කරන ලද අතර එහි සභාපතිත්වය ගරු සුජීව සේනසිංහ මහතා වෙත පැවරිණ.</p>	<p>සංවර්ධන අධිකාරිය, පළාත් සභා සහ අදාළ පළාත් පාලන ආයතන, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළුව අවශ්‍ය යැයි හැඟෙන වෙනත් ආයතන ද කැඳවීමෙන් අනතුරුව, අන්තර් සම්බන්ධිත ඒකාබද්ධ සැලසුමක් සැකසීම හා ක්‍රියාවේ යෙදවීම පිළිබඳව කරුණු විමර්ශනය කොට, අවම වශයෙන් මාස 03 ක පමණ කාලයක් තුළ එම අනු කමිටු වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට ඉදිරිපත් කළ යුතු බවටත්, කාරක සභාව විසින් දන්වා සිටින ලදී. එම අනු කමිටුවේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන ප්‍රධාන අමාත්‍යාංශය ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවටත් මෙහිදී තීරණය කරන ලදී.</p>
<p>ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය</p> <p>2017 ජනවාරි 25</p>		
<p>1.</p>	<p>(i) ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ උපකාර ඇතිව කොළඹ මෙට්‍රොපොලිටන් කලාපය තුළ වාහන තදබදය අවම කිරීම සඳහා සකස් කරන ලද වසර 25 ක කාලයක් වෙනුවෙන් පුළුල් සැලැස්මක් අනුව 2015 සිට 2021 සඳහා වූ වසර 06 ක කාලය තුළ කෙටිකාලීන ආයෝජන ලෙස</p>	<p>මේ සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය ආධාර ඇතිව සැලැස්මක් සාදා තිබුණ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ සහය ඇතිව නැවතත් සමාලෝචනය කර තිබියදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීමත් සමගම එම සැලසුම් වගකීම එම අමාත්‍යාංශය යටතට පැවරී ඇති බව ප්‍ර.ග.නි/ග.නි පැවසීය. තවද</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>රු.මිලියන 741,200 ක් සහ මෙහෙයුම් හා නඩත්තු වියදම් ලෙස රු.මිලියන 237,100 ක වියදම් දැරීමට සැලසුම් කර තිබුණද 2015 හා 2016 වර්ෂවල මෙම සැලසුම් වලට අදාළව කිසිදු මූල්‍ය හෝ භෞතික ප්‍රගතියක් අත්පත් කර ගැනීමට අමාත්‍යාංශය සමත් වී නොතිබීම.</p> <p>(ii) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලාභයන් අවම කිරීම සඳහා 2012 සිට 2016 කාලපරිච්ඡේදයට අදාළව උපායක්‍රමික සැලැස්මක් පිළියෙල කර නොතිබීම කෙරෙහි කාරක සභාවේ අවධානය යොමු විය. එසේම 2012 සිට 2016 කාලපරිච්ඡේදයට අදාළව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලාභයන් අඩු වී තිබූ නමුත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභයන් අඛණ්ඩව වැඩිවී තිබුණු අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් බදු මුදල් හිඟය 2016.12.31 වන විට රු.මිලියන 1887ක් ලෙස වැඩිවී තිබීම.</p> <p>(iii) පිටකොටුව, මොරටුව, මීගමුව, ගම්පහ සහ කොට්ටාව යන දුම්රිය ස්ථානවල සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒකාබද්ධ බස් සේවයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ</p>	<p>එය ඉඩම් භාවිත සැලැස්මක් හා ප්‍රවාහන සැලැස්මක් බැවින් ප්‍රවාහන අමාත්‍යාංශයන් එම අමාත්‍යාංශය සමඟ එකට කටයුතු කරන බවද JICA හා මොරටුව විශ්වවිද්‍යාලය සිදු කළ අධ්‍යයනයන් පාදක කර ගෙන එය ඉදිරියට ගෙන යන බවද ප්‍ර.ග.නි/ග.නි පැවසීය.</p> <p>මේ සම්බන්ධව ලිපි ගොනු 8100ක් පමණ ඇති බවද නීතිමය ගැටළු නිසා ප්‍රමාද වීම් සිදුවී ඇති බවද ප්‍ර.ග.නි/ග.නි පැවසීය.</p> <p>මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව හා යෝජිත කොළඹ කොටුව ආශ්‍රිතව ප්‍රවාහන මධ්‍යස්ථානය (Transport Hub)</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>අමාත්‍යාංශයේ අවධානය යොමු නොවීම.</p>	<p>පිළිබඳව හා ඉන්දියානු ණය ආධාර යටතේ බස් එන්ජින් කට්ටල 500ක් ලබා ගැනීම පිළිබඳව ප්‍ර.ග.නි/ග.නි පැහැදිලි කළේය. එසේම මෙය බස් දුම්රිය ඒකාබද්ධ සේවය පටන් ගැනීමට ගත් පියවරක් බවත්, විශේෂයෙන් බත්තරමුල්ලට බස් රථ ධාවනය සිදු කර ඇති බවද නමුත් එම බස් රථ නැවතිමට රථ ගාලක් නොමැති බවත් මේ සඳහා විසඳුමක් අවශ්‍යව ඇති බවත් ප්‍ර.ග.නි/ග.නි පැහැදිලි කළේය.</p>
<p>2.</p>	<p>i) කුරුණෑගල සිට හබරණ හරහා දඹුල්ල දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ කාර්යයන් පිළිබඳව සහ අනෙකුත් යෝජිත දුම්රිය මාර්ග වල ශක්‍යතා වාර්තා.</p> <p>(ii)කැලණිවැලි දුම්රිය මාර්ගය පිළිබඳ තත්වය.</p>	<p>මෙවැනි ව්‍යාපෘති සඳහා විශාල මුදලක් ආයෝජනය කරන බැවින් ප්‍රමුඛතා ලැයිස්තුවකට යාමට සිදු වන බවත් එසේම මෙහිදී වැය වන මුදලත් ඒ හා සාපේක්ෂව දුම්රිය මාර්ගය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳවත් ගැටළු සහගත තත්වයක් ඇති බැවින් නැවත සලකා බැලීමට සිදුවී ඇති බව ප්‍ර. ග. නි. / ග. නි. පැවසීය.</p> <p>ඒ සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස වැඩිදියුණු කරන බවද මෙවැනි ව්‍යාපෘතීන් නිසා ඉඩම් අහිමි වන අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගන්නා බවද ප්‍ර.ග.නි/ග.නි.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පැවසිය.</p>
<p>3.</p>	<p>(i) අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 200ක් සඳහා ආරක්ෂණ පද්ධති සවිකිරීමේ ප්‍රසම්පාදනයට අදාළව තාක්ෂණ ඇගයීම් කමිටුව සිදු කළ නිර්දේශ නොසලකා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම නිසා රු.මිලියන 258 ක අලාභයක් සිදුවී තිබීම.</p> <p>(ii) 2015 වසරේ දී, M-9 දුම්රිය එන්ජිමක් රු.මිලියන 162 කට මිලදී ගත හැකිව තිබියදී ඒ වෙනුවට වසර 13½ ක් භාවිතයෙන් ඉවත් කර තිබූ එන්ජින් 02 ක් සඳහා රු. මිලියන 192 ක ලංසු ප්‍රදානය කර එහිදී අලුත්වැඩියාවෙන් පසුව සාර්ථකව ධාවනය කළ හැකිද යන්න පිළිබඳව තහවුරුවක් ලබා ගැනීමට අදාළ කොන්දේසි ගිවිසුමට ඇතුළත් කර නොතිබීම.</p> <p>(iii) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම හා එම ආයතනය පිළිබඳ පසු විපරම් හෝ ඇගයීම් සිදු නොවීම.</p>	<p>වර්තමානයේදී මෙම ගණුදෙනුව FOB නොව CIF ක්‍රමයට ක්‍රියාත්මක කරන නිසා නැව් ගාස්තු නොගෙවීමෙන් යම් වාසියක් තමන්ට ලැබෙන බව ද ලංකාවේ ඇති මුළු අනාරක්ෂිත රේල් ගේට්ටු සංඛ්‍යාව 671 ක් බවද මේ සඳහා ඉදිරියේදී සිනු සහ ආලෝක සංඥා යන දෙවර්ගයම සවි කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍ර. ග. නි. / ග. නි. පැවසිය.</p> <p>මෙහිදී ඇගයීම් කමිටුවක නිර්දේශ මත ටෙන්ඩර් ලබාදී ඇති බවද පළමුව මූලික ගෙවීමක් පමණක් සිදු කර ධාවන හැකියාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල ගෙවන බවද මෙම කොන්දේසි වලට යටත්ව ටෙන්ඩරය ප්‍රදානය කළ බවද වසර 3 ක වගකීමක් මේ සඳහා ඇති බවද ප්‍ර. ග. නි. / ග. නි. පැවසිය. මේ පිළිබඳ වාර්තාවක් පෙබරවාරි 01ට පෙර ලබා දෙන ලෙස කාරක සභාව නියෝග කළේය.</p> <p>ආයතනයක් ලෙස ගැසට් කර නොතිබුණද ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද මෙමගින් වින්දනයන්ට වින්දි ගෙවීම සිදු කරන බවද 2015 සැප්තැම්බර් සිට මෙය ආයතනයක් ලෙස සංස්ථාගත</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවද ප්‍ර. ග. නි. / ග. නි. පැවසීය. මෙම පනත පිළිබඳ වාර්තාවක් පෙබරවාරි 01ට පෙර ලබා දෙන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදී.</p>
<p>දකුණු පළාත් සභාව 2017 ජනවාරි 25</p>		
<p>1.</p>	<p>දකුණු පළාත් සභාවේ පවතින 1881 ක් වූ සේවක අතිරික්තය සහ 6957 ක් වූ පුරප්පාඩු.</p>	<p>2014/25 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව බඳවාගත් සේවකයින් එම තනතුරෙහිම ස්ථිර කිරීමට නියෝග ලබා දීම සහ පුරප්පාඩු නොමැති වුවද අනියම් පදනමින් බඳවා ගන්නා ලද සේවකයින් ද ස්ථිර කිරීම හේතුවෙන් අතිරික්ත සේවක සංඛ්‍යාවක් ඇතිවී ඇති බව ද කාරක සභාව නිරීක්ෂණය කළේය.</p>
<p>2.</p>	<p>2000 ජුනි 12 දිනැති අංක 1A1/2000/1 දරණ භාණ්ඩාගාර චක්‍රලේඛය හා 2007 ජනවාරි 26 දිනැති අංක 5/2007 දරන දකුණු පළාත් සභා (මුදල්) චක්‍රලේඛය අනුව කාර්තුවකට රැස්වීම් 01 බැගින් වර්ෂයකට රැස්වීම් 4ක් පැවැත්විය යුතු වුවද ආයතන 09 ක විගණන හා කළමනාකරණ</p>	<p>මෙම ආයතන වල රැස්වීම් නියමිත වාර ගණන පැවැත්වීමට කටයුතු යොදන ලෙස අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන බවත් පසුගිය වසර 2 තුළ ක්‍රමානුකූල ප්‍රගතියක් අත් කරගෙන ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. දැනුම් දුන්නේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>කමිටු රැස්වීම් එකක්වත් පවත්වා නොමැති වීම.</p>	
<p>3.</p>	<p>2006 වසරේ දී, රු. මිලියන 9.6 ක් වැය කර මිලදී ගත් තාර විදින යන්ත්‍රය නිසියාකාරව භාවිතයට නොගැනීම සහ බස්නාහිර පළාත් සභාවට කුලී පදනම මත ලබා දීමෙන් රු. මිලියන 2 ක් අයවීමට තිබීම.</p>	<p>අබලන් මාර්ග අළුත්වැඩියා කිරීමට මෙම යන්ත්‍රය මිලදී ගත් බවත් තාර යෙදීමේදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය වෙනස් කිරීම නිසා මෙම යන්ත්‍රය භාවිතා කිරීමට නොහැකි බැවින් දැනට භාවිතා නොකරන බවත් ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය. බස්නාහිර පළාත් සභාවෙන් ලැබිය යුතු මුදල අය කර ගැනීමට කටයුතු කරන බව ප්‍ර.ග.නි./ග.නි. වැඩිදුරටත් පැවසීය.</p>
<p>4.</p>	<p>දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් තේ පැළ ලක්ෂ 25 ක් සැපයීම සම්බන්ධව 2006 සිට 2011 වසර දක්වා කාලය තුළ කොන්ත්‍රාත් ගිවිසුම් 22 කට එලඹ තිබූ අතර පහත කරුණු අනාවරණය විය.</p> <p>(අ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.8. ප්‍රකාරව කාර්ය සිද්ධි බැලුම්කරයක් හා 5.4.4. ප්‍රකාරව අත්තිකාරම් බැලුම්කරයක් ලබාගෙන නොතිබීම.</p> <p>(ආ) තේ පැළ අඩුවෙන් සැපයීම හා අධිකාරිය විසින් අත්තිකාරම් සහ අවසන් ගෙවීම් සිදු කිරීම නිසා 2013 මැයි වන විට අධිකාරියට රු. 18,034,507/- ක සෘජු අලාභයක්</p>	<p>මෙම ඉඩම කොන්ත්‍රාත්කරුට අයත් උකස් කර තිබූ ඉඩමක් බවත් එය නිදහස් කර ගැනීමට රු. 600,000/-ක් ගෙවා ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුවට මෙම කරුණ යොමු කර ඇති බවත් මෙම කරුණ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ නීති අංශයෙන් නීතිමය පියවර ගැනීමට ක්‍රියා කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. වැඩිදුරටත් ප්‍රකාශ කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>සිදුවීම.</p> <p>(ඇ) 2013 වන විට සැපයුම්කරුගෙන් අයවිය යුතු රු. මිලියන 18 ක මුදල අය නොවීම නිසා රු. 5,667,260/- ක පොලී ආදායමක් රජයට අහිමි වීම.</p> <p>(ඈ) හිඟ මුදල් අයකර ගත යුතුව තිබියදී බාහිර පුද්ගලයකුට අයත් ඉඩමක් මිලට ගැනීම සඳහා අධිකාරිය විසින් කොන්ත්‍රාත් කරුව රු. 600,000/- ක මුදලක් ලබා දීම.</p> <p>මෙම ගණුදෙනුව සඳහා මුද්දර ගාස්තු නිදහස් කර ඇති අතර ඒ සඳහා දකුණු පළාත් ඉඩම් ප්‍රඥප්තිය යටතේ ප්‍රතිපාදන නොමැති බවත් කාරක සභාව නිරීක්ෂණය කළේය.</p> <p>එසේම හිඟ මුදල අයකර ගැනීම සඳහා නඩු පැවරුම් කටයුතු 2017 ජනවාරි 15 දක්වා සිදු කර නොමැති අතර අධිකාරිය යටතට ගත් ඉඩමට අදාළ තක්සේරු වාර්තාව ද ලැබී නොතිබිණි.</p>	
<p>5.</p>	<p>2009 වර්ෂයේ දී, සභා අරමුදලෙන් රු. මිලියන 5.3 ක් වැය කර ආරම්භ කළ අම්බලන්ගොඩ සංචාරක නිකේතනය සහ ප්‍රායෝගික පුහුණු පාසල ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතරමග නැවතීම පිළිබඳව ද මෙම</p>	<p>රු. මිලියන 994 ක් වූ ඇස්තමේන්තු ගත මුදලින් ව්‍යාපෘතිය ඇරඹීමට රු. මිලියන 5.3 ක් වැයවී ඇති බව ද, ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් අතරමග නතර වී ඇති බව ද, ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>තානායම සතුව තිබූ පෞරාණික වටිනාකමකින් යුතු භාණ්ඩ අස්ථානගතවීම පිළිබඳව ද කාරක සභාව විමසීය.</p>	
<p>6.</p>	<p>භම්බන්තොට අක්කර 55 ක භූමි ප්‍රමාණයක වූ ආදර්ශ සමෝධායන ගොවිපළ හා සත්ව අභිජනන මධ්‍යස්ථානය ව්‍යාපෘතිය සඳහා 2008 සිට 2014 දක්වා රු. 25,259,638/- ක වියදමක් දරා තිබුණ ද එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බැවින් ඒ පිළිබඳ කාරක සභාව විමසීය.</p>	<p>මෙම ගොවිපළට අයත් ඉඩම් අවට ප්‍රදේශවාසීන් විසින් අත්පත් කර ගෙන ඇති බවත් එම ව්‍යාපෘතිය අක්‍රීය ස්වරූපයකින් පවතින බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>7.</p>	<p>ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කර විදුහල්පති සේවය, ගුරු සේවය ඇතුළු අනිකුත් සේවාවලට පත්වීම් ලබාගත් පුද්ගලයන් 75ක් පමණ දකුණු පළාත් සභාව තුළ සිටීම.</p>	<p>මේ පිළිබඳව 2017 මාර්තු 15 දිනට පෙර වාර්තා කිරීමට ප්‍ර.ග.නි./ග.නි. එකඟ විය.</p>
<p>කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය</p> <p>2017 ජනවාරි 26</p>		
<p>1.</p>	<p>විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම</p>	<p>මාස තුනකට වරක් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වන බව ග.නි පැවසීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්ද විගණන හා කළමනාකරණ කමිටු පැවැත්වීමත්, ඒ පිළිබඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්ට වාර්තා කිරීමටත් හැකි වන සේ වඩාත් ඵලදායී වැඩපිළිවෙලක් සකසන ලෙස කාරක සභාව ග.නි වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>2.</p>	<p>නිඹිරිගස්සාය සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් නිල නිවාසවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නොවන නිලධාරීන් පදිංචි වී සිටීම.</p>	<p>මෙසේ පදිංචි වීමට අත්‍යවශ්‍ය හේතුවක් නොමැති නම් ඉවත් කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත්, මේ සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුළත කාරක සභාව වෙත එවන ලෙසත් ප්‍ර.ග.නී වෙත නියම කරන ලදී.</p>
<p>3</p>	<p>2015 දෙසැම්බර් මස 15 වන දිනට පොදු තැන්පත් ගිණුමේ රු. මිලියන 543.48 ක් වූ නිරවුල් නොවූ බැර ශේෂය.</p>	<p>මෙයින් වැඩි කොටසක් ඉඩම් වන්දි ප්‍රදාන වන බවත් වන්දි ප්‍රදාන කාර්යය අවසන් වන තුරු එම ශේෂය නිරවුල් කිරීම අපහසු බවත්, එම ශේෂයෙන් වර්ෂ 2 ඉක්මවූ මිලියන 3.4ක් වූ මුදල 2016 දෙසැම්බර් වන විට නිරවුල් කර ඇති බවත් ග.නී ප්‍රකාශ කරන ලදී.</p> <p>පොදු තැන්පත් ගිණුමේ නිරවුල් නොවූ බැර ශේෂය වන රු . මිලියන 543.48 සම්බන්ධ විස්තරාත්මක වාර්තාවක් (break-down) විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යවන මෙන් ග .නී වෙත නියම කරන ලදී.</p>
<p>4</p>	<p>කොටබොඩවත්තේ පිහිටා ඇති රජයේ නිල නිවාසවලට අදාළ කුලී ආදායම දිගු කාලයක් තිස්සේ අය කර නොගැනීම හා උසාවි නියෝගයට අනුව කටයුතු නොකිරීම.</p>	<p>එම නිවාස සංකීර්ණය නිවාස සංවර්ධන අධිකාරියට පවරා නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට තීන්දුවක් ගෙන ඇති අතර මෙම නිවාස සන්තකය පදිංචිකරුවන්ට ලබා ගැනීම සඳහා ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇති බවත්, ඔවුන්ට නව නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීමේ පොරොන්දුව මත නඩුව</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සමථයකට පත් කර ගෙන ඇති බවත් අනාවරණය විය. නමුත් පසුව නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව නිවාස සංකීර්ණය ඉදි කිරීමේ අදහස අත්හැර දමා ඇති බවත්, අධිකරණයේ සමථයකට එළඹීමෙන් පසු කුලී ගෙවීම නවත්වා ඇති බවත්, මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවත්, නීතිපති උපදෙස් ලැබීමෙන් පසුව ඒ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ග.නි පැවසීය. ඒ අනුව පසු විපරම් කටයුතු සිදු කරන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>5</p>	<p>කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2012 නොවැම්බර් මස 26 වන දින ඇති වූ හදිසි ගින්න සම්බන්ධ හානි වාර්තාව අනුව ක්‍රියාමාර්ග ගැනීම.</p>	<p>මේ සම්බන්ධ හානි වාර්තාව ලැබී නොමැති බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදුව ඒ සම්බන්ධයෙන් විමසන ලදී. ගින්න සම්බන්ධ විමර්ශන වාර්තාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් අමාත්‍යාංශය වෙත යවා ඇති බවත්, ඒ සම්බන්ධ පොලිස් විමර්ශන කටයුතු පැවැත්වෙන බවත් ග.නි පැවසීය. විමර්ශන කඩිනම් කරන ලෙස පොලිස්පතිතුමාට දන්වන ලෙස කාරක සභාව ග.නි වෙත නියම කරන ලදී.</p>
<p>6</p>	<p>2007 වසරේ සිට පැවත එන පොදු තැන්පත් ගිණුමේ පවතින රුපියල් මිලියන 10ක හර ශේෂය.</p>	<p>මෙම ශේෂය හෙළිදරව් වූයේ 2011 වසරේ බවත්, එය සිදු වූ ආකාරය සොයා ගත නොහැකි බවත් ග.නි පැවසීය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක්ව කමිටුවක් පත් කර මෙම මුදල නිරාකරණය කිරීමට හෝ කපා හැරීමට හෝ කටයුතු කරන ලෙසත් කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත එවන ලෙසත්, මෙවැනි සිදුවීම් නිසා වංචා ඇතිවීමේ ඉඩකඩ ඇති වන බැවින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බවත් ප්‍ර.ග.නි/ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>7</p>	<p>පොත්පත් හා ලිපිලේඛන පරිගණක ගත කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීම.</p>	<p>දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනිබත් වීම නිසා පරීක්ෂණවලට අවශ්‍ය බොහෝ ලිපිලේඛන විනාශ වී ඇති බව සහ පවතින ගැටළුකාරී තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව වැනි පිළිතුරුවලින් සැහීමකට පත් විය නොහැකි බව ප්‍රකාශ කළ කාරක සභාව, කාර්යාලයේ පොත්පත් හා ලිපිලේඛන පරිගණකගත කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. නව පරිගණක තාක්ෂණය භාවිතා කිරීමේ ඉදිරි වැඩපිළිවෙල හා කාල සීමා දැක්වෙන වාර්තාවක් කාරක සභාව වෙත එවන මෙන් ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2017 ජනවාරි 26</p>		

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>1.</p>	<p>2015 වසරේදී රුපියල් මිලියන 294.80 ක් වූ මූලධන ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 77.31 ක් පමණක් වියදම් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 217.44ක් ඉතිරියක් (73.77%) පැවතීම.</p>	<p>ප්‍රසම්පාදන ක්‍රමවේදය හා ඇස්තමේන්තුවල අවිනිශ්චිත වියදම් වැඩි වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් එහෙත් අදාළ ඉලක්ක සම්පූර්ණ කර ඇති බවත් ග.නි පැවසීය .</p>
<p>2.</p>	<p>විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම.</p>	<p>විවිධ දිස්ත්‍රික්කවල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් විවිධාකාරයෙන් පැවැත්වෙන බව නිරීක්ෂණය කළ කාරක සභාව සියළු දිස්ත්‍රික්කවලට පොදු වන සේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමේ ක්‍රමවේදයක් සකස් කර මසක් තුළ කාරක සභාව වෙත වාර්තාවක් එවන ලෙස ප්‍ර.ග.නි වෙත නියම කරන ලදී .</p>
<p>3.</p>	<p>විශ්‍රාම වැටුප් සාවද්‍ය ලෙස ගණනය කිරීම හේතුවෙන් 2015 දෙසැම්බර් මස 31 දිනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 9 ක් විසින් රු. 54,283,293ක මුදලක් වැඩිපුර ගෙවා තිබීම.</p>	<p>විශ්‍රාම ලැබූ හෝ මිය ගිය හමුදා නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේදී නිසි තොරතුරු නොමැති වීම හේතුවෙන් අදාළ වැටුප් හමුදාව විසින් ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ද, ගෙවීම නිසා මෙම වැඩිපුර ගෙවීම සිදුව ඇති බවත්, එම මුදල් අය කරමින් පවතින බවත් ප්‍ර.ග.නි පැවසීය. විශ්‍රාමික නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ජීවිත සහතික ලබා ගෙන ඔවුන්ගේ මියගිය/මිය නොගිය බව තහවුරු කර ගන්නා අතර එම කාලය අතරතුර මිය ගිය විශ්‍රාමික නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ව්‍යාජ ලෙස ලබා ගත් සහ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ව්‍යාජ ලෙස ගෙවා ඇති අවස්ථාද පවතින බවත්, එලෙස ව්‍යාජ ලෙස ලබා ගෙන ඇති මුදල්ද මේ වන විට ආපසු අය කර ගැනීමට කටයුතු කර ඇති බවත්, විශ්‍රාම වැටුප් පරිගණකගත කිරීමත් සමග මෙම තත්ත්වයන් වලක්වා ගැනීමට හැකිවී ඇති බවත් ග.නි පැවසීය.</p> <p>දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රු. 40,010,502/- ක මුදලක් වැඩිපුර ගෙවා තිබීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>4.</p>	<p>2016 දෙසැම්බර් මස 31 දින වන විටද රජයේ ඉඩම් සඳහා නිකුත් කර ඇති දීමනා පත්‍ර ගොවීන් වෙත භාර දී නොමැති වීම.</p>	<p>දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කළ හා නොකළ දීමනා පත්‍ර 533 ක් ගොවීන් වෙත භාර නොදීම සම්බන්ධයෙන් කාරක සභාවේ විමසුමට පිළිතුරු දුන් ග.නි පුද්ගලයන් මියයාම, අයිතිය සම්බන්ධ ගැටළු, භුක්තියේ ස්වභාවය සම්බන්ධ ගැටළු හා අතුරු බෙදීම් සම්බන්ධ ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ප්‍රකාශ කළේය. තවදුරටත් නිරවුල් දීමනාපත්‍ර භාර දී නොමැති නම් ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කාරක සභාව ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ වූ</p>	<p>2014 වසරේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලැබුණු ප්‍රතිපාදන වසරේ අවසාන භාගයේ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>රු.5,629,000 ක් වූ සංවර්ධන ව්‍යාපෘති 12 ක් 2014 වර්ෂයේදී ක්‍රියාත්මක කර නොතිබීම හා පසුව එම ව්‍යාපෘති අතහැර දැමීම</p>	<p>නිකුත් කිරීම හා ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඇති වූ ගැටළු මීට හේතු වී ඇති බව ග.නි පැවසීය.</p>
<p>6.</p>	<p>කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් ලබමින් සිට මිය ගිය විශ්‍රාමිකයන් 9 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලෙස රු. 416,782/-ක් ගෙවා ඇති අතර මින් රු.137,333 /- ක් ආපසු අය කර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පැවතීම</p>	<p>තවදුරටත් නොගෙවා ඇති මුදල රු. 25,978/- ක් වන අතර මින් රු. 22,205/-ක් ආපසු අය කර ගනිමින් පවතින බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ විශ්‍රාමිකයන් මිය ගිය පසු ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා වීම ප්‍රමාද වීම නිසා බවද මේ වන විට 95% ක් පමණ විශ්‍රාමිකයන්ගේ පැවැත්ම තහවුරු කර ගෙන ඇති බවද, එසේ තහවුරු කර නොගත් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අත් හිටුවීමට පියවර ගෙන ඇති බවද ග.නි පැවසීය.</p> <p>විශ්‍රාම වැටුප් ගෙවීමේදී සිදු වන අක්‍රමිකතා හා ගැටළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙස ප්‍ර.ග.නි වෙත කාරක සභාව නියෝග කරන ලදී.</p>
<p>7</p>	<p>මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කිරිකිත්ත බටහිර ජල යෝජනා ක්‍රමයේ වැඩ අවසන් කිරීම හා නල මාර්ගයේ ජලනල එළීමේ ව්‍යාපෘතිය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රු. 892,436/- ක් වූ මුළු මුදලම ගෙවා තිබුණද, 2013 ජූනි 03 දින වන විටද ව්‍යාපෘතියේ කිසිදු වැඩ</p>	<p>මෙහි නල ලීද හා පොම්පාගාරයේ වැඩ අවසන් කර ඇති බවද ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මගින් ඉතිරි වැඩ සඳහා ලක්ෂ 20 ක මුදලක් වෙන් කරවා ගෙන ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය 2017.03.31 දින වන විට අවසන් කරන බව තහවුරු කර ඇති බවද ග.නි පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>කොටසක් ආරම්භ කර නොතිබීම.</p>	<p>ගම්පහ දිස්ත්‍රික්කයේ අක්‍රිය තත්ත්වයේ පවතින සියළුම ව්‍යාපෘති පිළිබඳ සොයා බලා ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කාරක සභාව ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>8</p>	<p>මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උන්නාරුව පිහිටි ග්‍රාම නිලධාරී නිල නිවසේ 1990 වසරේ සිට පදිංචි ව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>මේ සඳහා නඩු පවරන ලෙස කාරක සභාව යෝජනා කළ අතර මෙහි සන්තකය ආපසු ගැනීම සඳහා නඩු පැවරීමට දැනටමත් නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කර ඇති බව ග.නි පැවසීය .</p>
<p>9</p>	<p>දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර තිබූ භූගෝලීය තොරතුරු පද්ධතිය සැකසීමේ ව්‍යාපෘතිය සඳහා රු. 5,171,624/- ක මුදලක් ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය විසින් දරා තිබුණද ව්‍යාපෘතියේ අරමුණු කිසිවක් ඉටු වී නොතිබීම.</p>	<p>ආරක්ෂක අමාත්‍යාංශය හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද බවත් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ව්‍යාපෘති සම්බන්ධීකරණය හා ප්‍රගති සමාලෝචනය පමණක් සිදු කරන ලද බවත් ග.නි පැවසීය.</p> <p>මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ හා විශ්ව විද්‍යාලවලින් වාර්තා ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>10</p>	<p>මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් තිරසර බිඟු ගම්මාන ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ආයතනයකට රු. 1,031,436/= ක් ගෙවා තිබූ අතර 2014 වර්ෂය අවසාන වන විට එම ව්‍යාපෘතිය අතහැර දමා තිබුණි.</p>	<p>තාක්ෂණික හේතු මත අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය අත්හැර දැමූ බව ග.නි. පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>11</p>	<p>2011 වර්ෂයේදී මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් රු.140,000/= ට මිලදී ගෙන තිබුණු අධිවේගී මහන මැෂින් 05ක් 2016 වර්ෂය අවසානය වන විටත් බෙදා දී නොතිබීම.</p>	<p>මෙම මහන මැෂින් රජයේ ලියාපදිංචි සමිතියකට බෙදා දීමට කටයුතු කරන ලෙස කාරක සභාව ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>12</p>	<p>2014 වර්ෂයේ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වූ මුදල් වංචාව සහ මෙම වංචාව ඇති වීමට තුඩු දුන් කළමනාකරණ දෝෂ ඉවත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ කාරක සභාව විමසීය.</p>	<p>රු.100,082,045/= ක මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් නිලධාරීන් නිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවද, එක් නිලධාරියෙකු බන්ධනාගාරගත කර ඇති බවද නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා ඇති බවද ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඔවුන්ට එරෙහිව දඬුවම් නියම කිරීමට නියමිත බවද, ඔවුන්ට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු පැවරීමට නියමිත බවත්, කළමනාකරණ දෝෂ මේ වන විට ඉවත් කර ඇති බවත්, ග.නි පැවසීය.</p> <p>දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළ කාරක සභාව මෙම තත්ත්වය නිවැරදි කර ගැනීමට අවධානය යොමු කරන ලෙස ප්‍ර.ග.නි වෙත දන්වන ලදී.</p>

	<p style="text-align: center;">සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p style="text-align: center;">ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය</p> <p>2017 පෙබරවාරි 21</p>		
<p>1.</p>	<p>පුරප්පාඩු 240 ක් සහ අතිරික්ත 53 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පැවතීම.</p>	<p>ග්‍රාම නිලධාරී පුරප්පාඩු වැඩිපුර පවතින බවත් 2017 ජනවාරි 20 වන විට පුරප්පාඩු 47 ක් පමණක් පවතින බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසූ අතර මෙම පුරප්පාඩු පිරවීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කළේය.</p>
<p>2.</p>	<p>පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2016 පළමු හා දෙවන කාර්තු වල රැස්වීම් පවත්වා නොතිබීම.</p>	<p>මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළමු හා දෙවන කාර්තු කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම් තනතුර සහ අත්‍යවශ්‍ය නිලධාරී පුරප්පාඩු පැවති බවත් එම නිසා රැස්වීම් පැවැත්වීමට නොහැකි වී ඇති බවත් තුන් වන කාර්තුවේ සිට රැස්වීම් පැවැත්වෙන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>3.</p>	<p>රාජ්‍ය සේවක සහ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය අසාර්ථක වීම හා පහත අක්‍රමිකතා පිළිබඳ කාරක සභාව විමසීය.</p> <ul style="list-style-type: none"> • නිවාස ලාභීන් තෝරා ගත් පදනම විගණනයට ඉදිරිපත් නොකිරීම. • අදාළ මුදල් ප්‍රාදේශීය ලේකම්වරයාගේ පුද්ගලික ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීම හා තවදුරටත් පෞද්ගලික ගිණුම්වල රු මිලියන 2.85 ක ශේෂයක් පැවතීම. 	<p>මෙම ව්‍යාපෘතියේ අසාර්ථකත්වයක් නොමැති බවත්, මුදල් අයකරගෙන ඉඩම් ලබාදී ඇති බවත්, මුල් ඉඩම සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් ඇතිවූ බැවින් අයකරගත් මුදල් ආපසු ගෙවීමට කටයුතු කර ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. මුදල් ආපසු ගෙවීමේදී යම් අසාධාරණයක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ කාරක සභාව එම මුදලට පොලියක් ගෙවීමට සම්බන්ධව අවධානය යොමු</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<ul style="list-style-type: none"> සුවදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය වාර්තා නොකිරීම. 	<p>කරන ලෙසත්, මෙම නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාව මාර්තු 01 ට කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.</p>
<p>4.</p>	<p>පනහඬුව වැව ප්‍රතිසංස්කරණය කිරීමට අනුමත පරිමාණයන් ඉක්මවා රු. 417,928 ක් වැඩිපුර ගෙවීම් සිදුකිරීම.</p>	<p>මෙම ගෙවීම් වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ නිර්දේශ මත සිදු කර ඇති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. මෙම නිර්දේශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එම නිර්දේශ ලබාදුන් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍ර.ග.නි./ග.නි. වැඩිදුරටත් පැවසීය</p>
<p>5.</p>	<p>2010 වර්ෂයේ සංස්කෘතික මධ්‍යස්ථාන 06 ක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්, මේවා නිමකර අරමුණුගත කාර්යයන්ට යෙදවීමට අපොහොසත් වීම නිසා ඒ සඳහා වැය කල මුදලෙන් රු. මිලියන 15.81 ක් නිෂ්ඵල වී ඇති බවත්, මෙයින් 03 ක ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳ සෑහීමට පත්විය නොහැකි බවත් කාරක සභාව නිරීක්ෂණය කළේය. ඒ අනුව කොළොන්න මධ්‍යස්ථානය සඳහා රු. 676,714/- ක් වැයකර ඇති බවත්, කහවත්ත සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා රු. 1,118,085/- ක් සහ ගොඩකවෙල සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා රු. 1,876,240/- ක් වැයකර ඇත.</p>	<p>මෙම සංස්කෘතික මධ්‍යස්ථාන තාක්ෂණික කමිටුවක් මගින් පරීක්ෂා කොට එම නිරීක්ෂණ මත ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ප්‍ර.ග.නි./ග.නි. පැවසූ අතර සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්ට මෙම කටයුතු සම්පූර්ණ කිරීම සම්බන්ධව විමසා ලිපියක් යවන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි. හට නියෝග කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>6.</p>	<p>මරුකන්ද බලාගාරයේ ඉදිකිරීම නැවැත්වීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහ සබරගමුව පළාත් සභාව විසින් තීරණයක් ගෙන ඇති නමුත් ඉදිකිරීම් දිගටම කරගෙන යාම.</p>	<p>සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවත් ඉදිකිරීම් නැවැත්වීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බවත් මේ පිළිබඳව කටයුතු කිරීමට තමා හට බලතල නොමැති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. එමෙන්ම, මේ සඳහා ඉඩම් පැවරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කටයුතු කර ඇති බවත් මෙම කටයුතු සඳහා තමා හට මැදිහත්විය නොහැකි බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මෙම ඉඩම් වල මුල් පදිංචිකරුවන්ට වෙනත් ඉඩම් ප්‍රදානය කළ යුතු බවත්, වන්දි ලබා දිය යුතු බවත් කාරක සභාව නියෝග කළේය. මෙම ඉඩම් ලාභීන් සංඛ්‍යාව, බලපත්‍ර නිකුත් කළ දිනය, බලපත්‍ර කොන්දේසි, බලපත්‍ර දී තිබියදී ප්‍රාදේශීය ලේකම් විසින් ලබාදී ඇති වෙනත් නිර්දේශ සහ ඒ සඳහා පදනම යන කරුණු පිළිබඳ වාර්තාවක් 2017 මාර්තු 01 ට පෙර ලබාදෙන ලෙස කාරක සභාව නියෝග කළේය.</p>
<p>තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය</p> <p>2017 පෙබරවාරි 22</p>		
<p>1.</p>	<p>මූලික සැලසුමෙහි ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල සියල්ල ජාලගත කරන බවට සඳහන් වූව ද ජාලගත කොට</p>	<p>තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහල නැංවීම, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>තිබෙනුයේ ප්‍රධාන තැපැල් කාර්යාල 647 පමණි.</p>	<p>වර්ධනය කරගැනීමේ සහ සේවා පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ජාලගත ව්‍යාපෘතිය හේතුවෙන් ආදායම ඉහල ගොස් ඇති බව, ග.නි. සඳහන් කළේය. 3410 ක් වන උප තැපැල් කාර්යාල ද ජාලගත කිරීම සඳහා කටයුතු ආරම්භ කොට ඇති බව ප්‍ර.ග.නි/ ග.නි. විසින් ප්‍රකාශ කරන ලදී.</p>
<p>2.</p>	<p>පරිගණක ජාල ව්‍යාපෘතිය සඳහා මොඩියුල 17 ක් නිර්මාණය කිරීම වෙනුවෙන් 2012.12.31 දින වන විට මොරටුව විශ්ව විද්‍යාලය වෙත රු.මිලියන 39.2 ක් ගෙවා තිබුණ ද එම මොඩියුල තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාවිතයට ගෙන නොතිබිණ. මෙම ව්‍යාපෘතිය යෝජිත පරිදි සම්පූර්ණ කොට නොතිබීම හා ඒ අනුව, වැය කරන ලද මුදලින් ප්‍රතිලාභ ලැබී තිබුණේ රු. මිලියන 6.8 ක පමණ ප්‍රමාණයකි.</p>	<p>මොඩියුල කිහිපයක් හැර අනෙක් සියල්ල සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව මේ වන විට රු. මිලියන 2025 ක පමණ ආදායමක් උපයාගෙන ඇති බවත්, ග.නි. පැවසීය.</p> <p>ප්‍රධාන තැපැල් කාර්යාල සියල්ලම ජාලගත කර ඇති බවත්, උප තැපැල් කාර්යාල 3410 ජංගම දුරකථන යෙදුමක් (Mobile App) මගින් සම්බන්ධ කරගෙන ඇති අතර, මෙම මැයි මස අවසාන වන විට නව පරිගණක වැඩසටහන සම්පූර්ණ කළ හැකි බවත්, ඒ සඳහා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනයේ (ICTA) උපදේශකත්වය අනුව කටයුතු කරන බවත්, ග.නි. පැවසීය.</p> <p>මෙම ජාලගත ව්‍යාපෘතියෙහි අරමුණු හා එහි සාර්ථක අසාර්ථක භාවය යන කරුණු ද ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස ප්‍ර.ග.නි වෙත නියෝග කළ කාරක සභාව,</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>මෙම ව්‍යාපෘතිය පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයෙන් ද වාර්තාවක් කැඳවන ලෙස දන්වන ලදී.</p> <p>මෙම පරිගණක ජාලගත වැඩසටහනෙහි ප්‍රගතිය, තැපැල් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්හි ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳ වාර්තාවක් ද කාරක සභාව වෙත එවන මෙන් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p> <p>තැපැල් බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂමව, විද්‍යානුකූලව සහ ඵලදායී අයුරින් සිදු කරන ලෙසත්, තැපැල් දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් පිලිබඳ ලේඛණයක් යාවත්කාලීනව පවත්වාගෙන යන ලෙසත්, කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.</p>
<p>තැපැල් දෙපාර්තමේන්තුව</p> <p>2017 පෙබරවාරි 22</p>		
<p>1.</p>	<p>තැපැල් කාර්යාල 04 ක සිදුව තිබූ රු.8,613,000/- ක වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කටයුතු සඳහා වසර 03 සිට වසර 13 දක්වා කාලයක ප්‍රමාදයක් සිදුවී තිබීම.</p>	<p>තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාල හා ඒ හා සම්බන්ධිත අංශවල සිදුව ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කාර්යාවලිය ඉතා මන්දගාමී බව අවධාරණය කළ කාරක සභාව, එම විමර්ශන හා පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට උපදෙස් දෙන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>2016.12.31 දින වන විට විමර්ශන 2711 ක ප්‍රමාණයක් පවතින බව අනාවරණය වූ හෙයින්, ඒවා නිරාකරණය සඳහා රේඛීය අමාත්‍යාංශයේ මැදිහත්වීම අවශ්‍ය වන බව කාරක සභාව විසින් අවධාරණය කළ අතර, මේ දක්වා පවතින විමර්ශන වල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් වර්ගීකරණයකට ලක් කොට (වරද / වංචාවේ මූල්‍යමය වටිනාකම හා ස්වභාවය අදාළ වර්ෂ අනුව) වාර්තාවක් 2017 මාර්තු මස 20 වන දිනට පෙර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>2.</p>	<p>2007 වසරේ සිට 2012 වසර දක්වා සිදුව ඇති වාහන අනතුරු හේතුවෙන් රු. 5,297,609 /- ක් වූ වගකිවයුත්තන්ගෙන් අයකරගත යුතු අලාභයක් පැවතීම, 1983 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ සිදුව ඇති අලාභ ශේෂයන් නිරවුල් නොකර පොත්වල පවත්වාගෙන යාම, වාහන සඳහා පූර්ණ රක්ෂණාවරණ ලබා ගෙන නොමැතිවීම.</p>	<p>මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන සඳහා පූර්ණ රක්ෂණාවරණ ලබාගෙන ඇති බැවින් ඉදිරියට එවැනි පාඩු සිදු නොවන බවත්, කල්ගතව ඇති අලාභ ශේෂයන් කපා හැරීම සඳහා මහා භාණ්ඩාගාරයේ උපදෙස් අනුව කටයුතු කරන බවත් ග.නි.පැවසීය.</p>
<p>3</p>	<p>නාරාහේන්පිට මුද්දර ගබඩාවේ 2015.12.31 දිනට රු.7,196, 150/- ක් වටිනා මුද්දර උනතාවයක් පැවති බවත්, පළදු හා මුදුණ දෝෂ</p>	<p>මේ පිළිබඳ විමර්ශන කටයුතු මෙන්ම නෛතික කටයුතු ද සිදුවෙන බවත්, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>මත ප්‍රතික්ෂේප කර තිබූ රු. 837,050/-ක් වටිනා මුද්දර තොගයක් ගබඩාවේ පැවති බවත් අනාවරණය විය</p>	<p>ග.නි.පැවසිය.</p>
<p>4.</p>	<p>මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ පාර්සල් අංශයේ 2014 මැයි මස දී ඩුබායි සිට මෙරටට ලැබී තිබූ පාර්සල් වල තිබූ ද්‍රව්‍ය ඉවත් කිරීමේ වංචාවට චෝදනා ලද 05 දෙනෙකු වැඩ තහනමට ලක්කර තිබිය දී, 2015 මාර්තු මස නැවත සේවයේ පිහිටුවීම.</p>	<p>මෙයට සම්බන්ධ අයගේ වැඩ තහනම් කොට, චෝදනා පත්‍ර ඉදිරිපත් කර නැවත සේවයේ පිහිටවූ බවත්, මේ සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ග.නි. පැවසිය. තැපැල් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ස්ථාන මාරුවීම් පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙස ද, කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි වෙත උපදෙස් දෙන ලදී.</p>
<p>5.</p>	<p>රු. 24,900,000/- කට ආරක්ෂිත ප්ලාස්ටික් මුද්‍රා මිලදී ගැනීමේ දී තාක්ෂණික ඇගයීම් වාර්තාව ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් අදාළ භාණ්ඩ ලබාගැනීමට මාස 06 කට වැඩි කාලයක් ගතවී තිබූ බවත්, තාක්ෂණික කමිටුව විසින් තෝරාගත් ආයතන දෙකෙන් වැඩි මිල ඉදිරිපත්කර තිබූ සමාගමට 2014 නොවැම්බර් මස ප්‍රසම්පාදනය පිරිනැමීම.</p>	<p>මෙම ක්‍රියාවලියේ දී දේශීය ලංසුකරුට ප්‍රමුඛතාවය දී තිබූ බවත්, ප්‍රසම්පාදන කටයුතු වල දී රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කටයුතු කරන බවත්, මෙම කටයුත්තේ දී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් ද උපදෙස් ලබාගත් බවත්, ග.නි. පැවසිය. රේඛීය අමාත්‍යාංශය මෙම දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා සක්‍රීය මැදිහත්වීමක් සිදුකළ යුතු බව කාරක සභාව අවධාරණය කළ අතර, මහා භාණ්ඩාගාරයේ උපදෙස් පරිදි හිඟ කපාහැරීම් කටයුතු සිදු කරන ලෙසත්, විමර්ශන හා විනය පරීක්ෂණ ආදිය කඩිනම් කොට විසඳුම් ක්‍රියාමාර්ග වෙත ඵලඹෙන ලෙසත්,</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
		ඒ පිළිබඳ වාර්තාවක් 2017 ජුනි මස 30 දිනට පෙර, කාරක සභාව වෙත එවන ලෙසත්, ප්‍ර.ග.නි./ග.නි. හට උපදෙස් දෙන ලදී.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය 2017 පෙබරවාරි 23		
1.	මූලධන ප්‍රතිපාදන ඉතිරිය ප්‍රතිශතයක් ලෙස ගත් විට 2011 වර්ෂයේ 10.6% ක් සහ 2015 වර්ෂයේ 23.1% ලෙස සැලකිය යුතු වැඩිවීමක් පැවතීම.	ව්‍යාපෘති ගිණුම් තොරතුරු නිසි පරිදි වාර්තා නොකිරීම නිසා ගිණුම් යාවත්කාලීන නොවීමෙන් මූලධන ඉතිරියක් පෙන්වා ඇතත් ව්‍යාපෘති සහ විසර්ජන ගිණුම්වල පැවති වෙනස තුල්‍ය කර නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව ප්‍ර.ග.නි./ග.නි ප්‍රකාශ කළේය.
2.	2011 වර්ෂයේ, විසල් දඹුල්ල ජල සම්පාදන ව්‍යාපෘතියට කැබරට් 4 ක් මිල දී ගැනීමේ දී රු. මිලියන 42.73 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම.	අමාත්‍ය මණ්ඩල අනුමැතියක් මත ඉන්දිය එක්සිම් බැංකුව සමග ගිවිසුම්ගතව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ පිරිවිතර සැකසීමේදී පැවති දුර්වලතාවය එයට හේතු වී ඇති බවත් අනුමත කළ මිල ගණන් අනුව ගෙවීම් සිදුකල බවත් සඳහන් කළ ප්‍ර.ග.නි./ග.නි. ව්‍යාපෘතියේ ඇතැම් අයිතමයන් සඳහා ඉදිරිපත් කර තිබූ මිල ගණන් තාත්වික නොවූවත් සමස්තයක් ලෙස ගත් කළ මෙය අවම මිල ගණන් සහිත ටෙන්ඩරය වූ බව පැවසීය. මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකළ කාරක සභාව ව්‍යාපෘතියේ තාක්ෂණ ඇගයීම් කමිටු සහ ප්‍රසම්පාදන කමිටු

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සාමාජිකයින්ගේ තොරතුරු, අයිතම් ප්‍රමාණය, ගෙවා ඇති මුදල ආදිය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් අමාත්‍යාංශය වෙතින් සහ ව්‍යාපෘතිවලදී අනුගමනය කරන ගෙවීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් මුදල් අමාත්‍යාංශය වෙතින්ද මාර්තු 01 දිනට පෙර කාරක සභාවට ලබාදෙන ලෙස නියෝග කළේය.</p>
<p>3.</p>	<p>2015 වසර අවසාන වන විට ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන තිබූ දේශීය හා විදේශීය ණය සහ පොලී මුදල වන රු. කෝටි 6300 ගෙවා අවසන් කිරීම සඳහා මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග.</p>	<p>සමස්ත ජල සැපයුමෙන් ආදායම් නොලබන 26% ක්, නීත්‍යානුකූල නොවූ ජල සැපයුම් හා අපතේ යාම් 45% ක් වාර්තා වන අතර එය ආදායමට සෘජු බලපෑමක් සිදුකරන බැවින් නාස්තිය අවම කර ගැනීම සඳහා මහකොළඹ ආශ්‍රිතව පවතින වසර 100 වඩා පැරණි නල පද්ධතිය PE නල යොදා නවීකරණය කිරීම සහ වර්ෂ 2020 වන විට කොළඹ නගරයේ ආදායම් නොලබන ජල සැපයුම 18% ක් දක්වා අඩුකර ගැනීම තුළින් මණ්ඩලයේ සමස්ත පාඩුව අවම කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් වසර 5 ක් පමණ ජල ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුවන්නේ නම් ව්‍යාපෘති විසඳුම් පියවා ගැනීම මෙන්ම සමස්ත පාඩුව අවම කර ගැනීමට එය රුකුලක් වන බව ද ප්‍ර.ග.නි/ග.නි. පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>වර්ෂ 2020 දී කොළඹ නගරයේ ආදායම් නොලබන ජල සැපයුම 46% සිට 18% දක්වා අඩුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජනා වැඩ පිළිවෙල දින වකවානු සහිතව සකස් කළ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.</p>
<p>4.</p>	<p>ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් පැනනැගුණු ගැටළුවක් හේතුවෙන් කාර්යය අතහැර දමා තිබූ යාපනය, කිලිනොච්චිය ජල සම්පාදන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිලිබඳව කාරක සභාව විමසීය.</p>	<p>මෙම ව්‍යාපෘතියේ ජල මූලාශ්‍රවල පැවති ගැටළුවක් විසඳාගැනීමට වසර 4ක් තිස්සේ සාකච්ඡා පැවතියත් විසඳුමක් නොලැබීම හේතුවෙන් ප්‍රතිවර්ත ක්‍රියාවලියක් මගින් කොටසකට ජලය ලබා දීමට කටයුතු කරගෙන යන බවත් අනෙකුත් කටයුතු බාධාවකින් තොරව සිදුවෙමින් පවතින බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>5.</p>	<p>ජල ව්‍යාපෘතිවල ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.</p>	<p>ජය්‍යා ආධාර මත ක්‍රියාත්මක කළ විසල් මහනුවර සහ මහකොළඹ ජල ව්‍යාපෘති වලින් ඉතිරි වූ මුදල් යොදවා දිනක ධාරිතාව සහ මීටර් 30,000 ක්වූ මහනුවර ව්‍යාපෘතියේ ධාරිතාවය සහ මීටර් 54,000 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් බොහෝ ව්‍යාපෘතිවල කටයුතු මෙම වසර අවසානයට පෙර නිමකරන බවත් ප්‍රජා ජල යෝජනා සම්බන්ධයෙන් පවතින නීතිමය කාරණා නිරාකරණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>යොමු කර ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍යාංශය</p> <p>2017 මාර්තු 07</p>		
<p>1.</p>	<p>2016 වර්ෂය අවසාන වන විට පුරප්පාඩු 187 ක් පිරවීමට අමාත්‍යාංශය අපොහොසත්වීම සහ මින් 126 ක් උපදේශන නිලධාරී තනතුරු වීම නිසා සැලසුම් කළ පරිදි උපදේශන කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම.</p>	<p>උපදේශන අංශය මෙම අමාත්‍යාංශයේ සුවිශේෂ කොටසක් වන අතර අනුමත කාර්ය මණ්ඩලය 324 ක් බවද 216 ක් වර්තමානයේ සිටින බවද පසුගිය කාලයේ සේවක සංඛ්‍යාව 108 ක් වීමට හේතුවූයේ බඳවා ගන්නා ලද නිලධාරීන්ට උපදේශන ඩිප්ලෝමාව නොතිබූ නිසා බවද මේ සඳහා විවෘතව බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ප්‍ර. ග. නි. පැවසීය.</p>
<p>2.</p>	<p>ජංගම දුරකථන සඳහා හිමිකම් නොමැති නිලධාරීන්ට එම පහසුකම ලබාදීමට පෙර අදාළ අනුමැතිය ලබාගැනීමට නියෝග කර තිබුණද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලුම් කර ඇතත් මේ දක්වා ලැබී නොතිබීම හා දැනට හිමිකම් නොමැති නිලධාරීන් 25 දෙනෙකු ජංගම දුරකථන භාවිතා කිරීම හා එමගින් ආයතනයට සිදුවූ මූල්‍යමය පාඩුව.</p>	<p>2009 වසරේ රටේ සිවිල් අරගලයක් තිබුණු වාතාවරණය හා උපදේශනයේ අවශ්‍යතාවය මත මෙම දුරකථන සැපයූ බවද මේ සඳහා නීත්‍යානුකූල ආවරණ අනුමැතිය ලබාගැනීමට ආයතන අධ්‍යක්ෂක ජනරාල් වෙත ඉදිරිපත් කර ඇති බවද ප්‍ර.ග.නි. පැවසීය. උපදේශන නිලධාරීන්ට වර්තමානය වන තෙක් එම දුරකථන භාවිතා කිරීමට ඉඩ ලබා දීමට හේතුවූයේ එමගින් සිදුවූ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සේවය බව ප්‍ර.ග.නි. පැවසුවද ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලබා ගැනීමට අපොහොසත් වීම සහ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම කාරක සභාවේ දෝෂ දර්ශනයට ලක් විය.</p>
<p>3.</p>	<p>දෙමළ පාසල් සංවර්ධනය කිරීමට යොදවා තිබූ රු.මිලියන 11.3 ට අදාළ කාර්යසාධන වාර්තාව මේ දක්වාම ඉදිරිපත් කර නොතිබීම.</p>	<p>මෙම මුදල් මන්තාරම, වවුනියාව හා යාපනය දිසාපතිවරුන්ට පාසල් සංවර්ධනය කිරීම සඳහා ලබාදී ඇති බව හා එම විස්තර භාණ්ඩාගාරයේ සටහන්ව ඇති බව ප්‍ර.ග.නි. ප්‍රකාශ කළේය. 2011 හා 2012 අමාත්‍යාංශ වෙනස් වීම නිසා එම තොරතුරු සොයා ගැනීමට නොහැකිවූ බවත් එබැවින් විගණනයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් වර්තමානයේදී භාණ්ඩාගාර මුද්‍රිත සටහන් හා අමාත්‍යාංශ ලෙජර් සටහන් විගණනයට ඉදිරිපත් කර ඇති බවත් ප්‍ර.ග.නි. පැවසීය. මෙවැනි අවස්ථා වල මහජන මුදල් පිළිබඳව පුද්ගලික හා සාමූහික වගකීමේ වැදගත් කම කාරක සභාව අවධාරණය කළ අතර ඒ සම්බන්ධ වාර්තාවක් 2017 මාර්තු 25ට පෙර කාරක සභාව වෙත එවන ලෙස ප්‍ර. ග. නි. / ග. නි.ට නියෝග කළේය.</p>
<p>4.</p>	<p>2012 වර්ෂයේ තනි මාසීය පවුලකට ස්වයං රැකියා ආධාර සඳහා රු. 25000/= ක් ලබාදීම</p>	<p>මෙම ආධාර අඩු ආදායම් සහිත පවුල් වලට පමණක් ලබා දෙන බවත්, මේ ක්‍රමවේදය සඳහා</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>සඳහා එම පවුල් සංඛ්‍යා තොරතුරු ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් විධිමත් ක්‍රමවේදයක් සැලසුම් කර නොතිබීමත් 2016 වන විට තනි මාසය පවුල් සංඛ්‍යාව 610,945 ක් ලෙස වාර්තා වී තිබුණද දිස්ත්‍රික් 24ක පවුල් 700ක් පමණක් මේ සඳහා තෝරාගෙන තිබීම.</p>	<p>ආකෘතියක් සකස් කර විගණනයට ඉදිරිපත් කර ඇති බවත් ප්‍ර.ග.නි. පැවසීය.</p>
<p>5.</p>	<p>2015 අයවැය යෝජනා යටතේ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන රු.2000/= ක මාසික දීමනාවෙන් රු.100 ක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ගිණුමකට බැර කර තිබුණද මෙම මුදල කිසිදු සුබසාධන කටයුත්තක් සඳහා යොදවා නොතිබුණි. 2016 දෙසැම්බර් 31 දින දක්වා ලැබුණු රු.389,000,000 ක්ද ඉන් පසුව ලැබුණු රු.54,445,900 ක්ද ලෙස මුළු එකතුව වූ රු.443,445,900 ක් නිශ්කාර්යව පැවතීම.</p>	<p>අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මෙම අරමුදල පිහිටුවා ඇති බවත් වැඩිහිටි සුබසාධනය සඳහා භාර අරමුදලක් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය කෙටුම්පත් සකස් කර ඇති බවත් එමගින් එම අරමුණු වලට අනුව වියදම් කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍ර.ග.නි. පැවසීය</p>
<p>6.</p>	<p>2016 වර්ෂයේදී රජය නොවන සංවිධාන විසින් සමාජ සත්කාරයක් ලෙස ලබාදී තිබූ රු.මිලියන 1.5 ක උපකරණ වර්ග 8 ක ඒකක 24,610 ක් (රෝද පුටු, කිහිලිකරු, අත්වාරු, කණ්ණාඩි මේස, ඇඳන්, කොමඩ්) තීරු බදු වලින් නිදහස් කිරීමේ සහතිකයක් අමාත්‍යාංශය ලබාදී තිබුණද මෙම පරිත්‍යාග අමාත්‍යාංශය භරහා</p>	<p>සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා ආයතන ලියාපදිංචි කිරීම යටතේ ලියාපදිංචි වී ඇති ආයතන වලට තීරු බදු සහන ලබා දීමට නිර්දේශ කරන බවද ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ද නිසි ලෙස ආබාධිත ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන යන බවද 2015 හා 2016 වර්ෂවල ලේඛන</p>

	<p style="text-align: center;">සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p style="text-align: center;">ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ආබාධිත පුද්ගලයන් වෙත බෙදා නොදීම හා 2013, 2014 හා 2015 වර්ෂවලදී මේ ආකාරයේ සිදුවීම් කීපයක් වාර්තා වීම.</p>	<p>විගණනයට ඉදිරිපත් කර ඇති බවද ප්‍රාදේශීය ලේකම් හා සමාජ සේවා නිලධාරීන්ගේ නිර්දේශය හා අධීක්ෂණය යටතේ මෙම භාණ්ඩ බෙදා ඇති බවද ප්‍ර. ග. නි. පැවසීය.</p>
<p>7.</p>	<p>වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් 2015 හා 2016 වර්ෂ සඳහා පිළිවෙලින් රු.353,400,000/= ක් හා රු.667,220,000/= ක වකුගඩු ආධාර ගෙවීම් ප්‍රතිපාදන සලසා තිබුණද මූල්‍ය උපයෝජනය 62% හා 70% ක් විය. 2016 රු.180,405,500/= ක් වූ ආධාර ඉතිරිය රෝගීන් 5,011කට ගෙවීමට ප්‍රමාණවත් වුවද ඒ වන විටත් පොරොත්තු ලේඛනගතව සිටි රෝගීන් 2,711 ක් වෙත මෙම මුදල් ගෙවීම සිදුකිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර නොතිබීම.</p>	<p>ලංකාවේ දැනට සිටින වකුගඩු රෝගීන් 27000 න් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරන අඩු ආදායම්ලාභීන්ට මෙම ආධාර ගෙවන බවත්, 2016 වර්ෂයේදී 15939 කට ගෙවා ඇති බවත්, 2017 වර්ෂයේදී 19645 කට ගෙවීම් සිදුකරන බවත් ප්‍ර. ග. නි. පැවසීය.</p>
<p>මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව</p> <p>2017 මාර්තු 07</p>		
<p>1.</p>	<p>රු.මිලියන 740 ක ආයෝජනයක් සහිතව 2009 වසරේදී ආරම්භ කරන ලද E - මෝටරින් ව්‍යාපෘතියෙහි වත්මන් ප්‍රගතිය සහ රු.මිලියන 6.4 ක් යොදවමින් ආරම්භ කොට ඇති ශ්‍රී ලංකා රේගුව සමඟ සම්බන්ධ වන පරිගණක වැඩසටහන හා විද්‍යුත් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ලිපිගොනු සංරක්ෂණය කිරීම (Digital Scanning) පිළිබඳ ප්‍රගතිය.</p>	<p>පසුගිය වසරේදී ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කොට ඇති මෙම නව ව්‍යාපෘතිය සඳහා ලංසුකරුවන් තේරීම අවසන් කොට ඇති බවත්, මෙම වසරේ ජූලි මස 10 වන දින වන විට ටෙන්ඩර් පිරිනැමීමට සැලසුම් කොට ඇති බවත්, 2018 වසරේ අවසන් භාගය වන විට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්,</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. එම වැඩසටහන්වල සහ E - මෝටරින් ව්‍යාපෘතියෙහි ක්‍රියාත්මකභාවය පිළිබඳ දින වකවානු සහිත වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස ප්‍ර.ග.නි. / ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>2.</p>	<p>ධාවනයෙන් ඉවත් කරන ලද වාහන අංක යොදා ගනිමින් නීති විරෝධී ලෙස රේගු බදු නොගෙවා ආනයනය කරන ලද හෝ සකසන ලද මිටිසුබිම් මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ හමර් වර්ගයේ මෝටර් රථයක් ලියාපදිංචි කර තිබීම.</p>	<p>පළමු ලියාපදිංචියේ සිට වාහනයක අයිතිය වෙනස්වීම, වාහන ගර්හිත කිරීම/වීම, ධාවනයෙන් ඉවත් කිරීම ආදිය සිදුකරන ක්‍රමවේදය පිළිබඳව හා ධාවනයෙන් ඉවත් කරන ලද වාහනවල ලියාපදිංචි අංක, වැසි හා එන්ජින් අංක පිළිබඳව අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ප්‍ර.ග.නි. /ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>3.</p>	<p>ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ 07 ක් පිළිබඳව පූර්ව කාරක සභාව විසින් ලබාදෙන ලද නියෝගවල ප්‍රගතිය.</p>	<p>වාහන දෙකක ලියාපදිංචිය අවලංගු කොට ඇති බවත්, අනෙක් වාහන 05 පිළිබඳ කටයුතු සිදු කිරීම සඳහා නීතිපති උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව වෙත යොමු කොට ඇති බවත් සඳහන් කළ ප්‍ර.ග.නි./ග.නි. මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති නිලධාරීන්ට එරෙහිව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් පැවසීය. මාසයක කාලයක් තුළ එම විමර්ශන වාර්තාව කාරක සභාවට එවීමට කටයුතු කරන මෙන් ප්‍ර.ග.නි./ග.නි හට නියෝග කරන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ලදී.</p>
<p>4.</p>	<p>වාහන ලිපිගොනු අස්ථානගත වීම වැලැක්වීමට පියවර ගන්නා බවට ප්‍ර.ග.නි. / ග.නි. සහතික වුවද ලිපිගොනු අස්ථානගත වීමේ ප්‍රවණතාව මෙන්ම ලේඛනවල අනාරක්ෂිතභාවය ද මේ දක්වාම පැවතීම.</p>	<p>නව ලේඛනාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කොට ඇති බවත්, ලිපිගොනුවල වගකීම අදාළ නිලධාරියාට පැවරෙන පරිදි නිසි ක්‍රමවේදයකට අනුව ගබඩා කිරීමේ කටයුතු සිදු කරන බවත්, ග.නි. පැවසීය.</p>
<p>5.</p>	<p>සුර්ව කාරක සභාව මගින් නිර්දේශ කරන ලද ස්ථාන මාරුවීම් පිළිබඳ ප්‍රගතිය .</p>	<p>සියලුම නිලධාරීන් හට ස්ථාන මාරුවීම් ලැබෙන පරිදි පියවර 3 කින් සිදුකෙරෙන ස්ථාන මාරුවීම් ක්‍රමවේදයක් සකස්කොට, එය මෙම 2017 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කර ඇති බවත්, තොරතුරු තාක්ෂණ අංශයේ ස්ථාන මාරුවීම් පියවර 4 කින් සිදුකර, 2018 වසරේ දී අවසන් කිරීමට නියමිත බවත් ප්‍ර.ග.නි. / ග.නි. පැවසීය.</p>
<p>6.</p>	<p>රේගු සටහන්කර ව්‍යාජ ලෙස යොදා ගනිමින් සමාගම් කිහිපයක් විසින් යතුරු පැදි විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබීම සහ එවැනි වැරදි සිදු කර ඇති ආයතන හඳුනා ගැනීමෙන් අනතුරුව එම සමාගම්වලට එරෙහිව කටයුතු කරනු ලබන ආකාරය.</p>	<p>එම යතුරු පැදි සියල්ලම 2014 වර්ෂයට පෙර ආනයනය කරන ලද ඒවා බවත්, 2014 වර්ෂයෙන් පසු රේගුව සමඟ තොරතුරු ලබාගැනීමේ විධිමත් පරිගණකගත ක්‍රමවේදයක් පවතින බැවින් එවැනි වංචනික කටයුතු සිදු නොවන බවත් ප්‍ර.ග.නි. / ග.නි. ප්‍රකාශ කළ අතර මෙම ගැටලුවට අදාළ විධිමත් ලිඛිත පිළිතුරක් කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බව ද දන්වා සිටින ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>මෙවැනි වංචනික කටයුතු සිදු කරන සමාගම් අසාධු ලේඛනගත කිරීම හෝ ඒවාට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගත යුතු බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.</p>
<p>7.</p>	<p>රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලුම කටයුතු මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් පමණක් සිදුකිරීම හේතුවෙන් අක්‍රමිකතා සිදුවීමට ඉඩ කඩ පවතින බව නිරීක්ෂණය වීම සහ මෙයට වසර 10 කට පමණ පෙර රියදුරු බලපත්‍ර ලබාදීම පිණිස හඳුන්වා දෙන ලද පරිගණකගත පරීක්ෂණ ක්‍රමවේදයේ ප්‍රගතිය.</p>	<p>එවැනි පරිගණක ගත පරීක්ෂණ ක්‍රමවේදයක් වර්තමානයේ සිදු නොවන බවත් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පළමුව ලිඛිත පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. හඳුන්වා දෙන ලද පරිගණක ගත පරීක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරවීමත්, නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය නොකිරීමත් පිළිබඳ කාරක සභාව විසින් සිය අප්‍රසාදය පළ කරන ලද අතර, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැවති පැරණි ක්‍රමවේදය, හඳුන්වාදෙන ලද පරිගණක ගත පරීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවීම, පනත සංශෝධනයෙන් පසුව ගෙන ඇති නව ක්‍රියාමාර්ග යන කරුණු පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි හට නියෝග කරන ලදී.</p>
<p>ඩෙංගු රෝගය වැළැක්වීම හා ප්‍රතිකර්ම ඇතුළත් ඩෙංගු රෝග පාලන වැඩසටහනේ කාර්යසාධනය පිළිබඳ විගණකාධිපති වාර්තාව පරීක්ෂාව</p> <p style="text-align: center;">2017 මාර්තු 08</p>		
<p>1.</p>	<p>ඩෙංගු පාලන ඒකකයේ 2011 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව මදුරු සනත්ව දර්ශකය 5ට වඩා</p>	<p>බස්නාහිර පළාතේ කැලිකසළ බැහැර කිරීමේ අක්‍රමවත්භාවය නිසා මදුරුවන් බෝවීමේ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>අඩුවිය යුතු වුවද 2015 හා 2016 වර්ෂවලදී බස්නාහිර පළාත තුළ මදුරු සනත්ව දර්ශකය ඉතා ඉහළ මට්ටමක පැවැති බව කීට විද්‍යා සමීක්ෂණ වාර්තාව අනුව නිරීක්ෂණය වීම.</p>	<p>ප්‍රවණතාවය අධික බවත්, කැලිකසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදුකිරීම පළාත් පාලන ආයතන සතු වගකීමක් බවත්, එම ආයතනවල පවතින අඩුපාඩු නිරාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් පෙන්වා දුන්නේය.</p>
<p>2.</p>	<p>2016.12.31 දිනට බස්නාහිර පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ කීට විද්‍යා සමීක්ෂණ කටයුතු සඳහා අනුමත කීට විද්‍යා සහකාර තනතුරු 44 තිබුණද තථ්‍ය කාර්ය මණ්ඩලය 23 ක් වීම හා බස්නාහිර පළාතේ කීට විද්‍යා සමීක්ෂණ 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේදී අඩුවෙන් සිදුකර තිබීම.</p>	<p>කීට විද්‍යා සහකාර නිලධාරීන් පුහුණු කිරීමෙන් අනතුරුව ඩෙංගු, මැලේරියා සහ බරවා යන රෝග ත්‍රිත්වය සඳහාම කීට විද්‍යා සමීක්ෂණ කටයුතු සඳහා ඔවුන් යොදවනු ලබන බැවින් ඩෙංගු රෝග සමීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලයේ හිඟයක් පවතින ලෙස පෙන්වන බවත්, කාර්ය මණ්ඩලය වැඩි කිරීම සඳහා ඉල්ලුම් කර ඇති හෙයින් බඳවා ගැනීම් සඳහා කටයුතු කළද තෝරාගන්නා ලද පුද්ගලයින් අතුරෙන් තනතුරු බාරගැනීම සඳහා වාර්තා කරනු ලබන්නේ අඩු පිරිසක් බවත් ග.නි. ප්‍රකාශ කළේය. එසේම කීට විද්‍යා සමීක්ෂක නිලධාරීන් බඳවා ගැනීම පමා වීමට හේතු සහ දැනට පවතින කීට විද්‍යා සමීක්ෂක පුරප්පාඩු සංඛ්‍යාව සඳහන් කරමින් වාර්තාවක් සපයන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි. වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>3.</p>	<p>සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබා දී තිබුණද ඩෙංගු රෝගීන් පිළිබඳ දැනුම් දීම ක්‍රමවත්ව සිදුකර නොතිබීම හා වසංගත රෝග අංශය වෙත අන්තර්ජාලය මගින් ලබා ගන්නා තොරතුරු අනුව බස්නාහිර පළාත තුළ රජයේ රෝහල් 43කින් 21ක් හා පෞද්ගලික රෝහල් 67කින් 6ක් විසින් පමණක් ඩෙංගු රෝගීන් පිළිබඳ තොරතුරු ලබා දී තිබීම.</p>	<p>පළාත්බද රෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් යන ප්‍රධාන රෝහල්වලින් රෝගීන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සිදුවන බවත්, කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි ප්‍රධාන පෞද්ගලික රෝහල්වලින් ද විශේෂිත ක්‍රමවේදයක් ඔස්සේ රෝගීන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සිදුකරන බවත් ග.නි. විසින් සඳහන් කරන ලදී.</p> <p>රටේ පවතින තත්වය අනුව සියලුම රජයේ හා පෞද්ගලික රෝහල්වල තොරතුරු ලබාගත හැකි වන පරිදි තොරතුරු වාර්තා කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කාරක සභාව අවධාරණය කළේය.</p>
<p>4.</p>	<p>වර්ෂ 2016 – 2020 උපාය මාර්ගික සැලැස්ම අනුව සිද්ධි විපත් අනුපාතය 0.1% ට වඩා අඩු කළ යුතුය. 2015 හා 2016 වර්ෂවල සිද්ධි විපත් අනුපාතය 0.16% - 0.18% අතර පවතින අතර වාහක කළමනාකරණයේ දුර්වලතා නිසා 2015 හා 2016 වර්ෂවල ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පිළිවෙලින් 29,969 හා 50,102 බවට වාර්තා වී තිබීම.</p>	<p>රෝගය ඇතිවීම පාලනය කිරීමේ පවතින දුර්වලතා නිසා රෝගීන් ප්‍රමාණය වැඩි වී ඇති නමුත් රෝහල් ගතවන රෝගීන් කළමනාකරණය කිරීම ප්‍රශස්ත මට්ටමක පවතින නිසා මරණ අනුපාතිකය අඩු වී ඇති බව පැවසූ ග.නි. රෝගය බෝවීම පාලනය කිරීමට ඇති අපහසුතා ලෙස කැළිකසළ අක්‍රමවත් ලෙස බැහැර කිරීම මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පවතින ප්‍රවාහන පහසුකම් අඩුවීම් යනාදි කරුණු කෙරෙහි ද කාරක සභාවේ අවධානය යොමු කරන ලදී.</p> <p>සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා දැනට පවතින වාහන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සංඛ්‍යාව සම්බන්ධව පරස්පරතාවයක් මතු වූ හෙයින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා අවශ්‍ය වාහන ප්‍රමාණය සහ දැනට පවතින වාහන ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් සපයන මෙන් ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>ඩෙංගු රෝගීන් රැකබලා ගැනීම සඳහා දැනට අධි සත්කාර ඒකක පිහිටුවීම සඳහා මධ්‍යම රජයේ රෝහල් 12 ට 2014 සිට 2016 දක්වා වෙන් කර තිබූ රු. 170,700,000/-ත් 38% ක් පමණක් වියදම් කර තිබීමත්, පළාත් රෝහල් 46 ක් සඳහා වෙන් කර තිබූ රු. 347,310,000/-ත් 66% ක් පමණක් වියදම් කර තිබීමත් පිළිබඳ කාරක සභාව විමසීය. අංගොඩ මූලික රෝහලේ ඩෙංගු අධි සත්කාර ඒකක 2ක් හා මීගමුව මූලික රෝහලේ ඩෙංගු අධි සත්කාර ඒකකයක් පිහිටුවා තිබුණද, අනෙක් රෝහල්වල සීමිත ඉඩ පහසුකම් නිසා පවතින වාට්ටුවලටම අදාල උපකරණ සවිකර ඇති බව ඩෙංගු පාලන ඒකකය වාර්තා කර තිබුණි</p>	<p>රේඛීය අමාත්‍යාංශයෙන් ලබාදුන් රු. මි 400 ක් පමණ වූ මුදලින් අඩක් ඩෙංගු රෝගය මර්දනය කිරීමටද, ඉතිරිය රෝහල් සඳහාද ලබාදුන් බව පැවසූ ග.නි. බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්වල පමණක් අධි සත්කාර ඒකක පිහිටුවීමට මූලදී අපේක්ෂා කළද, ක්‍රමයෙන් රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් අනෙකුත් මූලික රෝහල්වලද අධි සත්කාර ඒකක පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන එම රෝහල් සඳහාද ප්‍රතිපාදන ලබාදුන් නමුත් අධි සත්කාර ඒකක සඳහා තමන් විසින් නිර්දේශිත ඇතැම් උපකරණ ලබා ගැනීමේ අපහසුතාවයක් එම රෝහල්වල පවතින බවද වැඩිදුරටත් පැවසීය. ජනගහනය 10,000 ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක් අයෙකු වත් වන සේ පත් කිරීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙසද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී. ඩෙංගු මර්දනය සඳහා ප්‍රධාන නගරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>බලාත්මක කිරීමේ අවශ්‍යතාවයද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවයද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත සහ පලාත් පාලන ආයතනවලට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර ඒකාබද්ධ ස්ථාන මාරු ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ග.නි. විසින් කාරක සභාවේ අවධානයට යොමු කරන ලදී.</p>
<p>6.</p>	<p>බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍යවරුන් විසින් බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයන් සම්බන්ධයෙන් විද්‍යුත් ආවේක්ෂණය පිළිබඳ ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා කරන ලද පර්යේෂණය අනුව කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් 7 න් ඩෙංගු ආසාදිත රෝගීන්ගේ ප්‍රතිදේහ ජනක පර්යේෂණ වාර්තා අන්තර්ජාලය හරහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට වාර්තා කිරීමෙන් පසු එදිනම ආසාදිත රෝගියා අයත්වන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත දැන්වීමෙන් දින එකක වැනි කෙටි කාලයක් තුළ ක්ෂණික පියවර ගැනීමෙන් ආසාදිත මදුරුවන් පාලනය කිරීමට හැකි බව වෛද්‍යවරුන් විසින් පර්යේෂණ කොට වාර්තා කර ඇත.</p>	<p>මෙය ඉතා හොඳ ක්‍රමයක් බවත්, මුළු රටේම එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නමුත් රජයේ රෝහල්වලදී සෑම රෝගියෙකුම ඩෙංගු ආසාදිත බවට තහවුරු කිරීමක් නොකෙරෙන බවද, සායනික පරීක්ෂා මගින් රෝගීන් කළමනාකරණය සිදු කෙරෙන නිසා තහවුරු කර ගැනීම අවශ්‍ය වන්නේ රෝගියා හඳුනාගැනීම වෛද්‍යවරයාට අපහසු වන අවස්ථාවන්හිදී සහ අලුත් ප්‍රදේශයකින් රෝගීන් වාර්තා වීමේදී පමණක් බවත් ග.නි. පැහැදිලි කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>7.</p>	<p>2007 අංක 11 දරන ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනතේ ඩෙංගු පරීක්ෂාව සඳහා යම්කිසි නිවසකට ඇතුළු වීමට එහි අයිතිකරුවන්ගෙන් අවසර ලබා ගැනීම, මදුරු ජීවන චක්‍රය සම්පූර්ණ වීමට ඉඩ දෙමින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට සති 2 ට නොවැඩි කාලයක් ලබාදීම යන දුර්වලතාවයන් නිසා එම පනත පදනම් කර වැරදිකරුවන්ට නඩු දැමීමට නොහැකි වී තිබුණි. නඩු දැමීම සඳහා 1897 ශ්‍රී ලංකා නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත භාවිතා කර තිබුණි.</p>	<p>අදාළ සංශෝධන සහිත පනත් කෙටුම්පතේ අවසන් පිටපත නීති කෙටුම්පත් සම්පාදක භාරයේ ඇති බවද, ඉන්පසු එය නිරීක්ෂණ සඳහා නීතිපති වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ග.නි. පැවසූ අතර මෙම පනත් කෙටුම්පත සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලා නීතිපති වෙත ලිපියක් යොමු කරන ලෙස ප්‍ර.ග.නි. වෙත කාරක සභාව නියෝග කරන ලදී.</p>
<p>පාතීය ජල බෝතල් කාර්ය සාධනය පිළිබඳ රැස්වීම</p> <p>2017 මාර්තු 08</p>		
<p>1.</p>	<p>2012 ඔක්තෝබර් 12 වන විට පාතීය ජල බෝතල් නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී තිබූ ආයතන 69 න් 8 ක් අහඹු ලෙස තෝරාගනිමින් සිදු කර ඇති මෙම විගණනයෙන් මෙම ආයතන වල පහත අඩුපාඩු තිබීම.</p> <ul style="list-style-type: none"> • කර්මාන්තශාලා සේවකයන් අත් වැසුම්, නිල ඇඳුම් සහ මුඛ වැසුම් නොපැළඳීම. • සෞඛ්‍ය ආරක්ෂාව හා සනීපාරක්ෂාව පිළිබඳව 	<p>මෙම නිරීක්ෂණ වලට අදාළ කර්මාන්ත ශාලා දැනට වසා දමා ඇති බවත් අදාළ අඩුපාඩු සහිත කර්මාන්ත ශාලාව එතෙක් බලපත්‍රයක් රහිතව පවත්වාගෙන ගොස් ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>සේවකයන් හට උපදෙස් ලබා දී නොතිබීම.</p> <ul style="list-style-type: none"> •ජල ටැංකි අපිරිසිදු තත්ත්වයකින් තිබීම, ජලටැංකි වල මැඩියන් හමුවීම සහ ටැංකි ආවරණය කර නොතිබීම. •කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය ඉවත් නොකිරීම. 	
<p>2.</p>	<p>1980 අංක 26 දරන ආහාර පනත අනුව ප්‍රධාන ආහාර බලධාරියාගේ බලපත්‍රයක් රහිතව කිසිදු පුද්ගලයකු විසින් බණිප් ලවණ සහිත පානීය ජල බෝතල් ආනයනය සහ බෙදා හැරීම නොකළ යුතු අතර 2012.10.12 විගණනයට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් ආයතන 18 ක් විසින් බලපත්‍ර රහිතව ජලය ආනයනය කිරීම.</p>	<p>ෆෙරියර් නමැති ජල බෝතල් වර්ගය සංචාරක කර්මාන්තය සඳහා සහ ශ්‍රී ලංකන් කේටරින් විසින් ගුවන් සේවා සඳහා සහ තානාපති කාර්යාල වලට ජල බෝතල් ගෙන්වන බවත් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට ද කටයුතු කර ඇති බවත් කාරක සභාව හමුවේ අනාවරණය විය.</p>
<p>3.</p>	<p>ශ්‍රී ලංකාවේ ආහාර පරිපාලනය පිළිබඳ කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරිපාලන ඒකකයේ අනුමත කාර්ය මණ්ඩලය 61 ක් වුවත් දැනට අධ්‍යක්ෂ තනතුර ඇතුළු පුරප්පාඩු 40 ක් පැවතීම</p>	<p>රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මේ සඳහා පියවර ගත යුතු බවත් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා තමන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී.</p>
<p>4.</p>	<p>පළතුරු සහ අනෙකුත් ආනයනික ආහාර සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම පිළිබඳව රේගුවේදී සාම්පල් ලබා ගෙන පරීක්ෂා කරන අතර මේ සඳහා පර්යේෂණාගාර</p>	<p>ආහාර වලට කෘෂි රසායන යෙදීම පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට රසායනාගාර උපකරණ මිලදී ගැනීමට රු. මිලියන 40 ක් පමණ වැයවන අතර දැනට අනුරාධපුර</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>පහසුකම් අඩු තත්ත්වයක පවතින බව.</p>	<p>රසායනාගාරයේ මෙවැනි යන්ත්‍රයක් පවතින බවත් කර්මාන්ත තාක්ෂණ ආයතනය (ITI) මගින් මෙම පරීක්ෂාවන් සිදු කළ හැකි බවත් ඒ සඳහා සාම්පල එක් පරීක්ෂාවක් රු. 10,000/- ක මුදලකට කළ හැකි බවත් ප්‍ර.ග.නි./ග.නි. වැඩිදුරටත් සඳහන් කළේය. මේ සඳහා වැයවන පිරිවැය අයවැය යෝජනාවක් මගින් සපයාගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.</p>
<p>විදේශ කටයුතු අමාත්‍යාංශය</p> <p>2017 මාර්තු 09</p>		
<p>1.</p>	<p>2014 සහ 2015 වර්ෂවල ප්‍රාග්ධන ප්‍රතිපාදන පිළිවෙලින් 23% ක් සහ 51% ක් ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳව කාරක සභාව විමසීය.</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ වෙන්කළ ඉඩමක රු.මිලියන 30 ක් පමණ සංවර්ධනය කටයුතු සිදුකරමින් පවතින විට රජයේ තීරණයක් මත එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම නිසා යෝජිත ඉදිකිරීම් සඳහා වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන ඉතිරි වූ බවත් ඊට විකල්පයක් ලෙස ජාවත්ත ප්‍රදේශයේ අක්කර 2 ක පමණ ඉඩමක් වෙන්කර ඇති අතර එය පරීක්ෂාකර බලා අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>2.</p>	<p>2015 වර්ෂාවසාන වන විට රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ රු.3,905,924/= ක හිඟ හිටි ශේෂයක් හා රු.1,515,668/= ක හඳුනානොගත් ශේෂයක් පැවතීම කාරක සභාවේ අවධානයට යොමු විය.</p>	<p>මෙම තත්ත්වය දිගු කලක සිට පවතින බවත් ඇතැම් ණයකරුවන්ගේ තොරතුරු මෙන්ම ඇපකරුවන් ද සොයා ගැනීමේ දුෂ්කරතාවයක් පවතින නිසා හිඟ ණය ශේෂ අයකර ගැනීම ගැටළුවක් වී ඇති බවත් රු.මිලියන 6.6 ක් වූ හිඟ හිටි ශේෂය 2016 වර්ෂය අවසානය වන විට රු. මිලියන 3.9 දක්වා අඩුකරගැනීමට හැකිවූ බවත් පවතින ශේෂය තවදුරටත් වැඩි නොවන ආකාරයට කටයුතු කිරීමට වගබලා ගන්නා බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මෙය බොහෝ රාජ්‍ය ආයතනවල පොදු ප්‍රශ්ණයක් වී ඇති බැවින් විගණකාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත්ව සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇති බව කාරක සභාවේ අදහස විය.</p>
<p>3.</p>	<p>විදේශ දුත මණ්ඩලවලට අදාළව 2016.12.31 දිනට ගමන් වියදම් රු.326,472/= ක් කුලී අත්තිකාරම් රු.200,921,603/=ක් සහ අනෙකුත් අත්තිකාරම් රු.109,559,890/= ක් නිරවුල් නොකර පැවතීම සම්බන්ධයෙන් කාරක සභාව කරුණු විමසීය.</p>	<p>තානාපති සේවාවේ නිවාස කුලී අත්තිකාරම් ගිණුමේ පවතින රු.මිලියන 220 ට ආසන්න ශේෂය නිලධාරීන් දුත මණ්ඩල සේවාවෙන් ඉවත් වන අවස්ථාවේදී නිරවුල් කරන බවත් 2010 වර්ෂයේ එවකට පැවති ශේෂයන් භාණ්ඩාගාරය මැදිහත්වී රු. මිලියන 92 දක්වා අඩුකර ගැනීමට කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර විදේශ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පරිපාලන ඒකකය හරහා වක්‍ර ලේඛයක් නිකුත් කිරීමට අවධානය යොමු කර ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි විසින් ප්‍රකාශ කරන ලදී.</p> <p>නිවාස හානි සම්බන්ධයෙන් තානාපතිවරයාට හෝ මහ කොමසාරිස්වරයාට වගකීමෙන් නිදහස්විය නොහැකි බවත් ඔවුන් සෘජු අධීක්ෂණයක් පවත්වා ගනිමින් කටයුතු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් නිකුත් කිරීමට යෝජිත වක්‍රලේඛයේ පිටපතක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ප්‍ර.ග.නි/ග.නිට නියෝග කළේය.</p>
<p>4.</p>	<p>ඉතාලියේ රෝම තානාපති කාර්යාලයේ නිලධාරීන් සත්දෙනෙකු අතරින් සේවය අවසන් කිරීමේ දිමනාව ඉතාලි ජාතික නිලධාරියෙකුට පමණක් ගෙවා තිබීම.</p> <p>2009 වර්ෂයේ රු.16,141,919/= ක මුදලක් අයථා පරිහරණය කළ නිලධාරියෙකුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග.</p>	<p>ඉතාලි නීතිය අනුව අවම වැටුප් සීමාවන් තීරණය කර ඇති බැවින් ඊට අඩු වැටුප් ලැබූ සේවකයන් වන්දි ලබාගැනීම සඳහා උසාවි යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත්, එබැවින් එම නිලධාරීන් 7 දෙනා අතුරින් ඉතාලි ජාතික නිලධාරියා සඳහා රු.මිලියන 2.7 ක වන්දියක් ගෙවා ඇති නමුත් අනෙක් නිලධාරීන් 6 දෙනාම ශ්‍රී ලාංකිකයන් බැවින් ඔවුනට ගිවිසුම් නීතිය අනුව වැටුප් තීරණය කරන නිසා වෙනම ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බව ප්‍ර.ග.නි /ග.නි. සඳහන් කළේය.</p> <p>අයථා මුදල් පරිහරණය කළ නිලධාරියා දැනට වැඩ තහනමට ලක් කර ඔහුට එරෙහිව නඩු පවරා ඇති බව ද.ග.නි. පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>5.</p>	<p>2015.12.31 ට පොදු තැන්පත් ගිණුමේ වර්ෂ 2 ඉක්මවූ රු.144,842,497/= ක ශේෂයක් පැවතීම.</p>	<p>වසර 2 ඉක්මවා තිබූ සියලු ශේෂයන් නිරවුල් කිරීමට පියවර ගෙන ඇති අතර වෙන්නායි සහ ලන්ඩන් තානාපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට ගෙවිය යුතු රු.මිලියන 27 ක මුදලක් රඳවා ගෙන ඇති බව පැවසීය.</p>
<p>6.</p>	<p>2012 වර්ෂයේ සිට පැවත එන නොසැසඳුණ අග්‍රිම ශේෂය 2016 අප්‍රේල් වන විට රු.49,602,783/= ක නොසැසඳුණු ශේෂයක් ලෙස පැවතීම.</p>	<p>අමාත්‍යාංශයේ අග්‍රිම ගිණුම් ශේෂය දිගු කලක සිට නිරවුල් නොකිරීම මෙයට හේතු වී ඇති බැවින් විගණකාධිපතිවරයා සහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡාකර පවතින ශේෂයන් කපා හැර ගිණුම් නිරවුල් කිරීම වඩාත්ම යෝග්‍ය ක්‍රමවේදය බව භාණ්ඩාගාර නියෝජිතවරයාගේ අදහස විය.</p>
<p>7.</p>	<p>2007 වර්ෂයේ ඇ.ඩො.මිලියන 1.2 ක් ගෙවා විශාලත්වයෙන් අක්කර 1.681 ක ඉඩමක් මැලේසියාවේ මහකොමසාරිස් කාර්යාලය ඉදිකිරීම සඳහා මිලදී ගෙන තිබුණද කිසිදු ඉදිකිරීමක් මේ දක්වා එහි සිදුකර නොමැති බව නිරීක්ෂණය විය.</p>	<p>මැලේසියාවේ හිටපු ජනාධිපති මහනීර් මොහොමඩ් මහතාගේ අදහසකට අනුව එහි අගනුවර පුත්‍රජයා වෙත ගෙනයාමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද එහි ස්ථාපිත කිරීමේ අදහසින් මෙම ඉඩම මිලදී ගෙන තිබුණත් රජයේ තීරණවල පසු වෙනස් කම් හේතුවෙන් ඉදිකිරීම් කිසිවක් මේ දක්වා සිදුකර නොමැති බවත් අනාගත අවශ්‍යතාවය මත එය ඉදිකිරීම හෝ මුදල් ආපසු ගැනීම තීරණය කරන බව ප්‍ර.ග.නි./ග.නි පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>ආයුර්වේද දෙපාර්තමේන්තුව</p> <p>2017 මාර්තු 09</p>		
<p>1.</p>	<p>කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම සඳහා 2007 වර්ෂයේදී පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබුණු නමුත් මේ දක්වා එම පවරා ගැනීම් කටයුතු සිදු කර නොතිබුණි.</p>	<p>මෙම පවරා ගැනීම සඳහා මූලික කටයුතු සම්පාදනය කර ඇති බවද, වෛද්‍ය විද්‍යාලය සඳහා අක්කර 28 ක භූමි ප්‍රමාණයක් වෙන් කර ඇති බවද, ආයුර්වේද රෝහල සඳහා අක්කර 4 ක භූමි භාගයක් වෙන් කර ඇති බවද, එහෙත් එම භූමිය සුදුසු නොවන බැවින් වෙනත් භූමි භාගයක් සොයමින් පවතින බවද ග.නි පැවසීය.</p> <p>මෙම පවරා ගැනීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් සති 2 ක් තුළ කාරක සභාව වෙත එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>2</p>	<p>ස්ථාවර වත්කම් ලේඛනයක් පිළියෙල කර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු බවට නියෝග කර තිබූ නමුත් විධිමත්ව භා යාවත්කාලීනව ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබීම</p>	<p>දැනට පවතින ලේඛනය ස්ථාවර වත්කම් ලේඛනයක් නොවන බව විගණකාධිපතිවරයා විසින් පැවසූ අතර එය නියමාකාරයෙන් සකස් කිරීමට කටයුතු කරන බව ද , ආයතනය සතු සියළු ස්ථාවර වත්කම් මහා භාණ්ඩාගාරයේ උපදෙස් පරිදි සිගාස් (CIGAS) වැඩසටහනට ඇතුලත් කරන බවද, ඊට අමතරව නියමිත ආකෘතියට අනුව සැකසූ ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා ගැනීමට කටයුතු කරන බවද ග.නි පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>3</p>	<p>නාවික බණ්ඩාරනායක පර්යේෂණායතනයේ ගේට්ටුව හා කාර්යාල ඉදිකිරීමේ කාර්යය සඳහා ICTAD ආයතනයේ ලියාපදිංචි කොන්ත්‍රාකරුවෙකු තෝරා නොගැනීමට හේතු විමසූ කාරක සභාව මෙම කාර්යය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවය හඳුනාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර තිබූ නමුත් එම වාර්තාව ඉදිරිපත් කර නොතිබීම</p>	<p>මෙම කාර්යය සඳහා කොන්ත්‍රාත්කරු තෝරා ගෙන ඇත්තේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත බවත් මෙම තෝරා ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් හේතු විමසා ඇති බවත් ග.නි පැවසීය.</p> <p>මේ සම්බන්ධ වාර්තාවක් කාරක සභාව වෙත එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>4</p>	<p>ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙත මාරු වී ගිය වෛද්‍යවරයෙකුට මාස 15 ක් සඳහා රු. 548,376/- ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා තිබුණි. ඉන් රු. 200,000/- ක් පමණක් ආපසු අය කර ගෙන තිබුණු නමුත් ඉතිරි රු. 348,376/- ක් සහ රජයේ ගාස්තු රු. 137,094/-ක් ඇතුළත් මුළු මුදල රු. 485,470/- ක් අය කර ගැනීමට අසමත් වීම හා වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කර නොතිබීම.</p>	<p>මෙසේ වැටුප් ලැබූ වෛද්‍යවරයාට එරෙහිව පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබන බවත්, එම නිලධාරියාගේ ස්ථානමාරු කර වෝදනා පත්‍රයක්ද භාර දී ඇති බවත් එම වැටුප් ගෙවූ නිලධාරියාට එරෙහිව පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබන බව කාරක සභාවේ විමසුමට පිළිතුරු දෙමින් ග.නි පැවසීය.</p>
<p>5</p>	<p>එකතුව රු. 1,627,020 ක් වූ වර්ෂ 5 සිට 10 දක්වා වූ කාලයකට අදාළව හිඟ හිටි ණය ශේෂ අය කර නොගැනීම.</p>	<p>මෙම ණය ශේෂ වර්ග 4 ක් යටතේ වර්ගීකරණය කර ඇති බවත්, එම වර්ග 4 යටතේ අයවිය යුතු හිඟ ශේෂ වෙත වෙනම දක්වා ඇති බවත්, ස්ථානමාරු වී ගිය නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 4.5 ක් අයවිය යුතුව ඇති බවත් ඒවා අය</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>කර ගැනීමට එම නිලධාරීන් ස්ථානමාරුවී ගිය ආයතනවලට දන්වා ඇති බවත් ප්‍ර.ග.නි/ ග.නි පැවසීය. එසේම මිය ගිය නිලධාරීන්ගෙන් ලක්ෂ 2 ක් අයවිය යුතුව ඇති බවත්, විශ්‍රාම ගිය නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකයෙන් හිඟ ශේෂ අය කර ගැනීමට කටයුතු කරන බවත් ග.නි පැවසීය.</p> <p>හැකි ඉක්මනින් මෙම හිඟ ශේෂ අය කිරීමට කටයුතු කරන ලෙස ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>6</p>	<p>බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කළමනාකරණ පද්ධතිය පිළිබඳ පර්යේෂණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපකරණ මිලදී ගෙන තිබුණද, කාර්ය මණ්ඩලය බඳවා ගෙන නොතිබීම නිසා ව්‍යාපෘතිය අසාර්ථක වීම.</p>	<p>මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂඥ දැනුම සහිත නිලධාරීන් බඳවා ගැනීම අවශ්‍ය බවත්, එම බඳවා ගැනීම් සිදු කිරීම සඳහා බඳවා ගැනීමේ පරිපාටි සකස් කර ඇති බවත් ග.නි පැවසීය.</p> <p>බෝ නොවන රෝග සම්බන්ධව බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙහෙත් ද්‍රව්‍ය අවශ්‍යතාවය, ආනයනය කරනු ලබන ප්‍රමාණය පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත එවන මෙන් ප්‍ර.ග.නි/ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>7</p>	<p>සංවර්ධනය කර ඇති ඔසු උයන්.</p>	<p>මේ සම්බන්ධයෙන් කාර්යසාධන විගණනයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයා හට නිර්දේශ කරන ලදී.</p>
<p>කොළඹ මහ නගර සභාව</p> <p>2017 මාර්තු 10</p>		

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>1.</p>	<p>මහනගර සභාව වෙත මහජන පැමිණිලි ලැබෙන ආකාරය හා ප්‍රමාණය.</p>	<p>නව පිළිගැනීමේ කවුන්ටරයක් ස්ථාපිත කිරීමෙන් සහ මහජන පැමිණිලි බහාලීම සඳහා බඳුනක් තැබීමෙන් පැමිණිලි ලබාගැනීමේ ක්‍රමවේදය පහසුකර ඇති බව ග.නි. පැවසීය. මහජන සේවාවන් ලබාදීම සඳහා, ආදායම් එකතුකරගැනීම සඳහා මෙන්ම තොරතුරු හුවමාරුව සඳහා කොළඹ මහනගර සභාවට විධිමත් පරිගණක වැඩසටහනක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි. වෙත උපදෙස් ලබා දෙන ලදී. පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට ද පියවර ගෙන ඇති බව ග.නි. පැවසීය. එම පරිගණක වැඩසටහන මගින් ලබා දී ඇති පහසුකම්, ස්ථාපිත කිරීම සඳහා ගෙන ඇති පියවර සහ ගත වන කාලය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>2.</p>	<p>කොළඹ මහනගර සභාව වෙත අධිභාර සහතික 06ක් නිකුත් කර ඇති අතර, එයින් 02 ක් අමාත්‍යවරයා විසින් අභියාචනා සලකා බලා නිදහස්කර ඇති බවත්, අධිභාර සහතික 04 ක් වෙනුවෙන් 2015 දෙසැම්බර් 31 දිනට රු. 266,387.76 ක් අය විය යුතුව ඇති බවත් අනාවරණය විය.</p>	<p>නිදහස් කොට ඇති අධිභාර 02 ට අමතරව තවත් අධිභාර 02 ක විමර්ශන අවසන්වී නොමැති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. සියලුම අධිභාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් විගණකාධිපතිවරයා වෙත ලබා දෙන ලෙසත්, එහි පිටපතක් කාරක සභාව වෙත එවන ලෙසත් ප්‍ර.ග.නි. /ග.නි. හට නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>3.</p>	<p>හිඟ ආදායම් එකතු කිරීම සහ හිඟ වරිපනම් අයකරගැනීමේ ක්‍රමවේදය දුර්වල මට්ටමක පවතින බව හා මහනගර සභාවේ මෙවැනි අවිධිමත් කටයුතු හේතුවෙන් ලැබිය යුතු විශාල වරිපනම් ආදායම් අහිමිවීම.</p>	<p>වසර ගණනාවක සිට පවතින හිඟ ආදායම් පිළිබඳ අවධානය යොමු කළ කාරක සභාව විසින් ඒවා නිසි පරිදි අය කරගැනීමට මෙන්ම සෙසු කොටස මහා භාණ්ඩාගාරයේ උපදෙස් පරිදි කපා හැරීමට කටයුතු කරන ලෙසත් ඉදිරි වර්ෂයන් සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේදී ඒවා විධිමත් හා ක්‍රමවත් ප්‍රමිති වලට අනුකූලව ප්‍රායෝගික ආකාරයෙන් සකස් කරන ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.</p>
<p>4.</p>	<p>ගොඩනැගිලි සහ බිම් කට්ටි සැලසුම් අනුමැතිය</p>	<p>සැලසුම් අනුමත කිරීමේ ක්‍රියාවලියේ දී අඩුපාඩු සිදුව ඇති බවත්, ඒවා මහනගරවාගෙන විධිමත්ව කටයුතු කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් ග.නි. පැවසීය. අනවසර දේපළ සහ ඉදිකිරීම් පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය මගින් සකස් කොට ඇති ලේඛනයක් පිළිබඳ අවධානය යොමු කළ කාරක සභාව විසින් එම ලේඛනය නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා ගෙන එහි සඳහන් කරුණු සහ කොළඹ මහනගර සභාව මගින් ලබා ගන්නා ලද තොරතුරු ද විමර්ශනය සඳහා කමිටුවක් පත්කොට එම අනවසර දේපළ සඳහා ගනු ලබන පියවරයන් පිළිබඳ එම කමිටු වාර්තාව මාසයක කාලයක් තුළ කාරක සභාව වෙත ලබා දෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි වෙත නියෝග කරන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ලදී.</p>
<p>5.</p>	<p>දැන්වීම් පුවරු මගින් ලබාගන්නා ආදායම් පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව සහ කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කොට ඇති දැන්වීම් පුවරු / ගැන්වීම් මගින් ලබාගත හැකි ආදායම දැනට ලැබෙන ආදායමට වඩා මිලියන ගණනකින් වැඩි විය යුතු බව.</p>	<p>ගැන්වීම් 42 ක් ලබාදීම සඳහා පුද්ගලික ආයතනයක් සමඟ හුවමාරු ගිවිසුමකට එලැඹ ඇති බව ග.නි. විසින් සඳහන් කරන ලදී. එම ගිවිසුමෙහි පැවති අඩු පාඩු පිළිබඳ අවධානය යොමු කළ කාරක සභාව විසින් අදාළ ගිවිසුම සඳහා පාදක වූ තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා ටෙන්ඩර් කමිටුවේ නිර්දේශ සහිත මෙම ගිවිසුම පිළිබඳ වාර්තාවක් පළාත් සභාවේ ද නිර්දේශ සමඟ කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>මධ්‍යම පළාත් සභාව</p> <p>2017 මාර්තු 10</p>		
<p>1.</p>	<p>කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයෙහි ඉදිරිපත් කර ඇති ගිණුම් සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි වීම සහ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය හැර ගිණුම් ඉදිරිපත් කළ ආයතන 02 සඳහා 2011 සිට 2015 දක්වා මතය ව්‍යාවහය කර තිබීම.</p>	<p>මෙම ව්‍යාපෘතිය ජර්මන් ආධාර යටතේ කරගෙන ගිය අතර 2008 වසරේදී ප්‍රඥප්තියක් වශයෙන් සංස්ථාගත කර ඇති බවත් මෙහි ආරම්භක ශේෂය සම්බන්ධයෙන් වගකීම භාරගන්නා බවත් 2008 වසර සඳහා ගිණුම් තොරතුරු සැපයීමට කටයුතු කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>2.</p>	<p>පළාත් සභාව වෙත යොමු කරන ලද එහෙත් පිළිතුරු නොලත් විගණන විමසුම් පැවතීම.</p>	<p>2016 වසරේදී විගණන විමසුම් 205 කට පිළිතුරු නොදුන් බවට තහවුරු කරගෙන ඇති අතර</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>2017.03.10 දිනට එම ප්‍රමාණය 60 ක් දක්වා අඩු වී ඇති බවත් විගණන කළමනාකරණ කමිටු රැස්වීම් වාර්තා අනුව ද විගණන විමසුම් වැඩි ප්‍රමාණයක් සඳහා පිළිතුරු සපයා ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>3.</p>	<p>2016 වර්ෂයේදී අභ්‍යන්තර විගණනයන් සම්බන්ධයෙන් නිකුත් කරන ලද 593 ක් වූ විගණන විමසුම් සම්බන්ධයෙන් 143 කට පිළිතුරු ලැබී නොමැති බව.</p>	<p>ප්‍රධාන ලේකම් කාර්යාලයේ විගණන විමසුම් සියල්ලටම පිළිතුරු සපයා ඇති බවත් ඉතිරි විගණන විමසුම් සියල්ලටම පිළිතුරු සැපයීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.</p>
<p>4.</p>	<p>2000.06.12 දිනැති අංක 1A1/2000/1 භාණ්ඩාගාර චක්‍රලේඛය ප්‍රකාරව අවම වශයෙන් කාර්තුවකට 1 බැගින් වර්ෂයකට විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 4 ක් පැවැත්විය යුතු බවත් 2016 වර්ෂයේදී ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, නිවාස දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන වල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වා නොතිබීම.</p>	<p>මේ පිළිබඳව පියවර ගැනීමට ප්‍ර.ග.නි./ග.නි. හට උපදෙස් දෙන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>5.</p>	<p>2009 සිට 2011 වර්ෂය දක්වා විදුලි ව්‍යාපෘති 62 ක් සඳහා රු. මිලියන 15 ක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවා තිබුණ ද මේ වන විටත් මෙම ව්‍යාපෘති සම්පූර්ණ කර නොමැති වීම.</p>	<p>මෙම ව්‍යාපෘති සංඛ්‍යාත්මකව 62 ක් බවත් ඉන් 34 ක් සම්පූර්ණ කර නොමැති බවත් විදුලි දිගු ලබා දීමේ යම් ප්‍රමාදයක් පවතින බවත් ප්‍ර.ග.නි./ග.නි පැවසීය.</p> <p>මෙම අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳව වාර්තාවක් 2017 මාර්තු 25 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නියෝග කළේය.</p>
<p>6.</p>	<p>පළාත් සභාවේ පරිපාලන ගොඩනැගිල්ලේ KB400 සහ KB300 වර්ග වල විදුලි ජනක යන්ත්‍ර දෙකක් සවි කර ඇති අතර ඉන් රු. 14,806,951/- ක් වැය කරන ලද KB300 යන්ත්‍රය භාවිතයට නොගන්නා තත්ත්වයක් පවතින බව කාරක සභාව නිරීක්ෂණය කළේය. 2016.02.01 දින එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා නොකොට බාරගෙන තිබූ අතර එය පළාත් සභා පරිපාලන සංකීර්ණයේ සවි නොකර 2017.02.09 දින තෙල්දෙණිය රෝහලට යවා තිබීම.</p>	<p>මෙම ගොඩනැගිල්ල ඉදි කරන කාලයේදී රට තුළ විදුලි අර්බුදයක් පැවති බවත් මෙම යන්ත්‍ර දෙකෙන් පළාත් සභාවේ රැස්වීම් ශාලාව සහ ශ්‍රවණාගාරය වෙත විදුලි බලය ලබා දීමට කටයුතු කර තිබූ බවත් දැනට විදුලිය සැපයුම සතුටුදායක මට්ටමක පවතින බැවින් සහ අමතරව සූර්ය කෝෂ පද්ධතියක් ද සවි කර ඇති බැවින් KB300 වර්ගයේ විදුලි ජනක යන්ත්‍රය තෙල්දෙණිය රෝහල වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>7.</p>	<p>2005 වර්ෂයේ දී, වක්‍රීය ණය අරමුදලක් පිහිටුවීම සඳහා ආරම්භ කරන ලද මෙම ණය අරමුදලේ මුදල් උන උපයෝජිතව පැවතීම නිසා රු. 3,150,000/- ක පොළී ආදායම් අහිමිවීම.</p>	<p>මෙම අරමුදල නිවාස දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 11.25 ක් සහ කඳුරට සංවර්ධන බැංකුව විසින් රු. මිලියන 3.7 ක් බැගින් එකතුව රු. මිලියන 15 ක වටිනාකමකින් යුක්ත බවත් මෙම අරමුදල</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සම්බන්ධයෙන් වූ ණය ගිවිසුම අඩුපාඩු සහිත වූ බැවින් අක්‍රියව පැවති බවත් අඩු ආදායම් ලාභීන් වෙත ණය දීමේ අරමුණ සහිතව පිහිටුවන ලද මෙම අරමුදලේ ණය ගිවිසුම සංශෝධනය කර අඩුපාඩු ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මෙම අරමුදල සක්‍රීය කළ නොහැකිනම් වැඩපිළිවෙළ අත්හිටුවා මුදල් නැවත ප්‍රතිපූර්ණය කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව නියෝග කළේය.</p>
<p>8.</p>	<p>පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සේව මගී ප්‍රවාහන අධිකාරිය වෙත 2007, 2008 සහ 2009 වර්ෂ වල විගණන ඡේද 35 ක් සම්බන්ධයෙන් පළාත් ගිණුම් කාරක සභාව විසින් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කර නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින අඹතැන්න යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයේ රු. 15,200,000/- ක ඉන්ධන අවහාචිතාව පිළිබඳ විගණන ඡේදවලට විමර්ශන කටයුතු 2008 වර්ෂයේ සිට මන්දගාමීව පැවතීම.</p>	<p>මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලැබී ඇති විගණන විමසුම් 12 ක් පිළිබඳව වාර්තා කර ඇති බවත් මාර්ග සේව මගී ප්‍රවාහන අධිකාරිය විසින් ඉතිරි විමසුම් 23 න් 8 ක් සඳහා දැනට පිළිතුරු සපයා ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය. ලබා දී ඇති පිළිතුරු අතරින් විගණන කමිටු විසින් පිළිගත නොහැකි ලෙස ප්‍රකාශ කර ඇති පිළිතුරු නැවත සමාලෝචනය කෙරෙමින් පවතින බවත් ඉන්ධන අවහාචිතාව සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කර විගණන නිලධාරියෙකු එයට පත් ඇති බව ද ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>9.</p>	<p>ප්‍රධාන ලේකම් කාර්යාලයේ නේවාසික සැපයුම් ඒකකයේ ඉදිකිරීම් භාර කොන්ත්‍රාත්කරුවෙකු රු. මිලියන 8.5 ක මුදලක් ගෙවා ඇතත් ඉදිකිරීම් කටයුතු සිදු කර නොමැති වීම.</p>	<p>පළමුවැනි කොන්ත්‍රාත්කරුගේ කාර්ය සාධනය ප්‍රමාණවත් නොවන බැවින් අත්තිකාරම් ලෙස ගෙවන ලද මුදල සහ ඇපකරය වූ රු. 3,745,019/- ක මුදල ඇපකරු වූ සෙලින්කෝ රක්ෂණ ආයතනය වෙතින් අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් ඇපකරය ගෙවීම සිදු කර නොමැති බැවින් රක්ෂණ සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>10.</p>	<p>දුෂ්කර පාසල් වල ගුරු පුරප්පාඩු.</p>	<p>දුවිඩ මාධ්‍ය ගුරුවරුන් හිඟයක් ඇති බවත් මෙයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනමින් විශ්‍රාම ගිය ගුරුවරු බඳවා ගැනීමට චක්‍රලේඛයක් මගින් අවසර ලබාදී ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>11.</p>	<p>මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විදුලි පද්ධතිය නවීකරණය කිරීම සඳහා 2015 වසරේ දී පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් 3 දෙනෙකුට අදියර 3 ක් යටතේ රු. මිලියන 10.7 ක් ගෙවා ඇතත් එහි නඩත්තු කාලය අවසන් වීමට පෙර මෙම පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දෙපාර්තමේන්තුවට අයත් විදුලි උපකරණ ඒකක 38 ක් හානියට පත්ව ඇති බව සහ වගකීම් කාලය තුළ එකී අලාභය වගකිවයුත්තන්ගෙන් අයකර</p>	<p>මෙම දෝෂය විදුලිබල මණ්ඩලය විසින් ප්‍රධාන වයරය නිසි ලෙස සම්බන්ධ නොකිරීම නිසා ඇතිවී ඇති බවත් මෙයින් උපකරණ සහ විදුලි රැහැන් වලට රු. 435,000/- ක පමණ අලාභයක් සිදුවී ඇති බවත් අදාළ මුදල විදුලිබල මණ්ඩලය වෙතින් අය කර ගැනීමට කටයුතු කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
	ගැනීමට කටයුතු කර නොමැති වීම.	
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2017 මාර්තු 21		
1.	2012 වසරේ සිට 2016 වසර දක්වා ඇස්තමේන්තුගත හා තත්‍ය වියදම අතර වෙනස අනුව ශුද්ධ ප්‍රතිපාදන ඉතිරිවීම.	කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කළද එම මුදල වැය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රමාද වීම නිසා ව්‍යාපෘතිය ප්‍රමාද වී ආරම්භ කිරීම 2016 වසරේ 22% ක්වූ ශුද්ධ ප්‍රතිපාදන ඉතිරිවීමට හේතුව බව ග.නි. ප්‍රකාශ කරන ලදී.
2.	2015.12.31 දිනට රජයේ ඉඩම් සඳහා බලපත්‍ර/දීමනා පත්‍ර නිකුත් කිරීමේ ප්‍රගතිය.	1995.06.01 ට පෙර සිට රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන්ට එම ඉඩම්වලට බලපත්‍ර/දීමනා පත්‍ර ලබා ගත හැකි වුවද එම දිනෙන් පසු පදිංචිවෙන්නන්ට එම අයිතිය නොලැබෙන බව ග.නි. පැහැදිලි කළේය. එමෙන්ම ඉඩම් නියමානුකූල කිරීමේ කටයුතු වේගවත් කිරීම සඳහා සැලසුමක් පිළියෙල කර ඇති බවද ග.නි. පැවසීය. අනවසර ඉඩම් නියමානුකූල කිරීමට ඇති ඉඩම් කැබලි සංඛ්‍යාව, ඉන් නියමානුකූල කිරීමට කටයුතු ආරම්භ කල ඉඩම් කැබලි සංඛ්‍යාව හා අනවසර ඉඩම් නියමානුකූල කිරීම් අවසන් කල ඉඩම් කැබලි සංඛ්‍යාව පිළිබඳ මුළු රටේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>වල හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙන වෙනම වාර්තා 2ක් 2017 අප්‍රේල් 07ට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කළේය.</p>
<p>3.</p>	<p>රු. 23,000,000/- ක වියදමින් ඉදිකර 2012 වසර අවසන් වන විටත් භාවිත නොකළ ග්‍රාමනිලධාරී/වෛද්‍ය නිලධාරී කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමට පූර්ව කාරක සභාව ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කර නොතිබීම.</p>	<p>එම ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ මාතෘ සායනයක් පවත්වා ගෙන යාමට බවත් එය වෙනත් ස්ථානයක පවත්වාගෙන යන නිසා එම ගොඩනැගිල්ල පවුල් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට භාවිතා කරන බවත් එමෙන්ම මෙහි වියදම රු.23,000,000/- ක් නොව රු. 2,300,000/- ක් විය යුතු බවත් ග.නි. පැවසීය. මේ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>4.</p>	<p>මාලබේ බටකැලේ රු.980,000/-ක් වැය කර ඉදිකළ දිවා රාත්‍රී අත්පන්දු ක්‍රීඩාපිටියට නොකළ වැඩ සඳහා රු.551,700/-ක් ගෙවීම, මේ දක්වා විදුලිය ලබා නොදීම නිසා රාත්‍රී කාලයේ ක්‍රීඩා කළ නොහැකි වීම හා දිවා හෝ රාත්‍රී කාලයේ එම පිටියෙහි ක්‍රීඩා පැවැත්වීමට නොහැකිවීම.</p>	<p>මෙහි විෂමතාවක් පවතින හෙයින් මූලික විමර්ශනයක් පැවැත්වීමට කමිටුවක් පත්කර ඒ අනුව මෙම මුදල නැවත අයකර ගැනීමට කටයුතු කරන බව ග.නි. පැවසීය. මේ පිළිබඳව කාරක සභාවට වාර්තාවක් එවන ලෙස ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 ක් සතු රජයේ ඉඩම් අක්කර 17421 අතරින් අක්කර 5960 ක් බාහිර පාර්ශවයක් විසින් අනවසරයෙන් භුක්ති විඳින බව වාර්තා වීම.</p>	<p>මේ පිළිබඳ වාර්තාවක් එවන ලෙස කාරක සභාව විසින් ග.නි. වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව</p> <p>2017 මාර්තු 22</p>		
<p>1.</p>	<p>2016 වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මට අදාළව වර්ෂය අවසානයේදී මහා වංශය vi කාණ්ඩය (1978-2010) සම්පාදනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් රු. මිලියන 5.32ක් ඉතිරි වී තිබීම හා එහි භෞතික ප්‍රගතිය සියයට 47ක අඩු මට්ටමක පැවතීම.</p>	<p>මහා වංශය සිංහල භාෂාවෙන් ලියා අවසන් කර මුද්‍රණයට භාර දී ඇති බවද, ලිඛිත පාලි භාෂාව හා පාළියෙන් සිංහලට ගාථා පරිවර්තනය කළ හැකි පුද්ගලයන් පස් දෙනෙකු පමණක් රට තුළ සිටින බැවින් විශ්ව කෝෂය පාලියට පරිවර්තනය කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පවතින බව ග.නි පැවසීය.</p> <p>රට තුළ පාලි භාෂාව කියවිය හැකි හා ලිවිය හැකි පුද්ගලයන් පස් දෙනෙකු පමණක් සිටීම හා එම පුද්ගලයන්ගේ අභාවයෙන් පසු පාලි භාෂාව දන්නා පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අවධානයක් යොමු කරන ලදී. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ වාර්තාවක් මාසයක් තුළ කාරක සභාව වෙත එවන ලෙස ප්‍ර.ග.නි වෙත නියම කරන ලදී.</p>
<p>2</p>	<p>2008 වර්ෂයේ රුපියල් මිලියන 465 ක ඇස්තමේන්තුගත වියදමක් මත ඉදි කිරීම ආරම්භ කරන ලද කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනයේ ඉදි කිරීම් සඳහා</p>	<p>ජුනි මස වන විට මෙහි කොටසක් විවෘත කළ හැකි වන බව ග.නි පැවසීය. එමෙන්ම, මේ වසරේ මෙම කාර්යය නිම කිරීම සඳහා මිලියන 150 ක් වෙන් කර ඇති බවත්, එම ප්‍රතිපාදන යොදා ගෙන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>වෙන් කළ ප්‍රතිපාදන උපයෝජනය කර නොගැනීම.</p>	<p>මේ වසරේ දෙසැම්බර් මස වන විට ඉදි කිරීම් නිම කිරීමට අපේක්ෂිත බවත් ග.නි පැවසීය.</p>
<p>3</p>	<p>2013 වර්ෂයේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම එක් කලාකරුවෙකු සඳහා නිවසක් තනා දීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබුණ ද 2016 වර්ෂය දක්වා කිසිදු නිවසක් ඉදි කර නොතිබීම</p>	<p>මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් රැස් කර ඇත්තේ කොඩි අලෙවි කිරීමෙන් වන අතර එම මුදලින් රුපියල් ලක්ෂය බැගින් වැය කරමින් නිවාස 2 ක් තනා ඇති බවද, ඉතිරි මුදල් මහා භාරකාර දෙපාර්තමේන්තුවට ලබා දී අවශ්‍ය ලිපිලේඛනද ඉදිරිපත් කිරීමෙන් පසු කලාකරුවන්ගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් මෙම මුදල් මුදා හැර ඇති බවද ග.නි පැවසීය.</p>
<p>4.</p>	<p>ජෝන් ද සිල්වා සමරු රහභල නවීකරණය කිරීමේ කටයුතු 2011 වර්ෂයේ ආරම්භ කර තිබූ අතර රහභල නවීකරණය කිරීමේ කටයුතුවල ඇති වූ දැඩි ප්‍රමාදය හා එම නිසා රජයට ලැබෙන ආදායම අහිමි වීම.</p>	<p>2011 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර රුපියල් මිලියන 322 ක වියදම් ඇස්තමේන්තුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුවද සත්‍ය වියදම මිලියන 422 ක් බවද, පළමු අදියර නිම කිරීම සඳහා තවත් මිලියන 90 ක ඇස්තමේන්තුවක් පිළියෙල කර ඇති බවද, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ප්‍ර.ග.නි/ ග.නි පැවසීය. එසේම ප්‍රතිපාදන ප්‍රමාදය හා වෙනත් වැඩ ප්‍රමාදයන් නිසා මෙම නවීකරණ කටයුතු ප්‍රමාද වී ඇති බවත්, දෙවන අදියර සඳහා බිලියන එකක ප්‍රතිපාදන අවශ්‍ය බවත්, එම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවද ග.නි වැඩිදුරටත් පැවසීය.</p> <p>සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව යටතේ පැවතිය යුතු විවිධ ආයතන වෙන් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු යටතේ පැවතීම මගින් සංස්කෘතික කටයුතු කළමනාකරණය කිරීමේ විවිධ ගැටළු උද්ගත වී ඇති බව නිරීක්ෂණය කළ කාරක සභාව, දැනට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන මොනවාද, මීට පෙර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව යටතේ පැවතී නමුත් වෙන් අමාත්‍යාංශ යටතට පත් වූ ආයතන මොනවාද යන්න සම්බන්ධ වාර්තාවක් කාරක සභාව වෙත එවන මෙන් ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබා ගන්නා කලාකරුවන් වෙනුවෙන් 2008 වර්ෂයේදී ආරම්භ කර තිබූ “සරස්වතී“ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා 2011 වර්ෂය අවසාන වන විට සුදුසුකම් ලත් අයදුම්කරුවන් 984 ක්</p>	<p>මෙම ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවට වෙනත් ආයතන විශ්‍රාම වැටුප් ක්‍රමයක් කලාකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් ග.නි පැවසීය</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
	ඉදිරිපත් වී තිබුණද යෝජනා ක්‍රමයට ඇතුළත් වීමට දායකත්වය පිරිනමා තිබුණේ 84 දෙනෙකුට පමණක් වීම	
6.	ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා නොගෙන දෙපාර්තමේන්තු ස්ථිර කාර්ය මණ්ඩලයට අයත් නැටුම් ශිල්පීන් පස් දෙනෙකු නර්තන ශිල්පී සංචිතයේ උපදේශකවරුන් ලෙස සේවයේ යොදවා මුදල් ගෙවීම	මෙම මුදල් ගෙවා ඇත්තේ නර්තන ශිල්පීන් වයස අවුරුදු 45 සම්පූර්ණ කළ පසු තවදුරටත් නර්තන ශිල්පීන් ලෙස සේවයේ යොදවා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ඔවුන් උපදේශකවරුන් ලෙස සේවයේ යොදවා ගෙන සම්පත් දායක දීමනා ලෙස බව ග.නි පැවසීය.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව 2017 මාර්තු 22		
1.	ලක්සල විසින් රු.25,000 ක මාසික කුලියට බදුගත් ව.අ. 8,000 ක් වූ පැරණි කෞතුකාගාර ආපනශාලා ගොඩනැගිල්ලේ ව.අ. 500 ක් ගිවිසුමේ කොන්දේසි වලට පටහැනිව බැරිස්ටා කොරි ලංකා පෞද්ගලික සමාගමට ලක්සල විසින් අතුරු බදු දීම.	කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ලක්සලට මෙම ගොඩනැගිල්ල බදු දීමේදී පිළිගත හැකි තක්සේරුවක් මත කුලිය තීරණය නොකර ඉතා අඩු මාසික මුදලකට ලබා දී තිබීම කාරක සභාව අනුමත නොකළ අතර ලක්සල සමග සාකච්ඡා කොට සාධාරණ විසඳුමකට එළඹෙන ලෙස ප්‍ර.ග.නි. වෙත නියෝග කරන ලදී.
2.	ආරක්ෂක අංශ පුරප්පාඩු පැවතීම හේතුවෙන් හා ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හේතුවෙන් කෞතුක ආරක්ෂාවට	2013 මැයි 23 අනුමත කර තිබූ ප්‍රධාන ආරක්ෂක නිලධාරී තනතුරද, කෞතුක භාණ්ඩ ආරක්ෂක නිලධාරී තනතුරු 10 න් 06 ක්ද, ආරක්ෂක සහකාර

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>තර්ජනයක් වීම.</p>	<p>තනතුරු 05 ක්ද 2016 දෙසැම්බර් 31 වන විටත් පුරප්පාඩුව පැවතීම හා වසර 5 ක් ගතවී තිබුණද කෞතුකාගාරයේ සිදුවූ සොරකමින් පසු නිසි පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකර නොමැතිවීම පිළිබඳ කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ අතර පවත්නා කැමරා පද්ධතියේ දුර්වලතා එනම් රාත්‍රී කාලයේ දර්ශන ලබා ගැනීමට නොහැකිවීම වැනි ගැටළු රාශියක් ආරක්ෂිත කැමරා පද්ධතියේ පවතින බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. වෙනත් රටවල ජාතික කෞතුකාගාර වල සොරසතුරු හා ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ආරක්ෂණ පද්ධති පිළිබඳ අවධානය යොමු කර ඒ සම්බන්ධව විශේෂඥ කණ්ඩායමකගේ උපදෙස් ලබා ගෙන ජාතික කෞතුකාගාරයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙලක් සකසන මෙන් ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී. ත්‍රිවිධ හමුදාව හා පොලිස් ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකසන මෙන්ද ඒ පිළිබඳ වාර්තාවක් මැයි 10ට පෙර කාරක සභාව වෙත එවන මෙන්ද ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>3.</p>	<p>රත්නපුර කෞතුකාගාර ගොඩනැගිල්ලේ අළුත්වැඩියාවේ</p>	<p>පළාත් ඉංජිනේරු කාර්යාලය විසින් කොන්ත්‍රාත්කරුවෙකුට එම</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>මුළු ඇස්තමේන්තුව වූ රු.5,771,000/- ක මුදල 2015 දී සබරගමුව පළාත් සභාවේ ඉංජිනේරු සේවා කාර්යාලය වෙත ගෙවා තිබුණද 2017 මාර්තු වන විටත් අළුත්වැඩියා කටයුතු ආරම්භ කර නොතිබීම.</p>	<p>කාර්යය පවරනු ලැබුවද එම කොන්ත්‍රාත්කරු කාර්යය නියමිත පරිදි ඉටුකර නොමැති බව ග.නි. පැවසීය. මේ පිළිබඳ ගිණුම් කාරක සභාවේ අවධානය යොමු වූ බවට සබරගමුවේ ප්‍රධාන ලේකම්වරයාට දන්වා කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා එක්ව ඉංජිනේරු සේවා කාර්යාලය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන කාර්යය නිම කරන ලෙස ඉංජිනේරු සේවා කාර්යාලයට දන්වන්නැයි කාරක සභාව ප්‍ර.ග.නි හට නියෝග කළේය.</p>
<p>4.</p>	<p>රත්නපුර කෞතුකාගාරයේ නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට පළාත් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට රු.1,858,000/- ක මුදලක් ගෙවා ඇති නමුත් 2017 මාර්තු වන විට එහි අඩක් පමණක් ගොඩනංවා තිබීම.</p>	<p>2017 මැයි 01 දිනට පෙර මේ සම්බන්ධ වාර්තාවක් ප්‍රධාන ලේකම්ගෙන් කැඳවා කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍ර.ග.නි වෙත කාරක සභාව නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>1942 අංක 31 දරණ ජාතික කෞතුකාගාර ආඥා පනත පරිච්ඡින්න කර නව පනතක් නිර්මාණය කිරීමේ කටයුතු 2015 ජූලි මස 07 දින වන විට අවසන් කර තිබුණ ද 2017 මාර්තු මස වන විටත් පනත සම්මත කර ගැනීමේ කාර්යය අවසන් නොවීම නිසා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පමා වෙමින් තිබීම.</p>	<p>මෙහි සිදු කළ යුතු සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට ඉදිරි මස තුළ යොමු කරන බව ප්‍ර.ග.නි./ ග.නි. පැවසීය. 2014 සිට මේ දක්වා වූ වෙනස්කම්ද පනතට ඇතුළත් කිරීමට සලකා බලන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>6.</p>	<p>පුස්තකාලයේ ඇබැර්තු 3ක් පිරවීමට වර්ෂ ගණනාවක සිට කටයුතු නොකිරීම හා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණයට ලැබෙන පොත් පරිග්‍රහණ ලේඛනයට ඇතුළත් කිරීමට වසර 2 ක ප්‍රමාද කාලයක් වාර්තා වීම.</p>	<p>ලැබෙන පොත් විෂය අනුව තේරීමට සිදුවන නිසා පරිග්‍රහණ ලේඛනයට ඇතුළත් කිරීමට වැඩි කාලයක් ගතවන බව ග.නි. පැවසීය. පුස්තකාලයේ ඇබැර්තු පුරවා නිම කළ හැකි දින වකවානු සහිතව වාර්තාවක් එවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට දන්වන්නැයි කාරක සභාව ප්‍ර.ග.නි. හට නියෝග කළේය.</p>
<p>7.</p>	<p>2015 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබූ නමුත්, කොළඹ හා ප්‍රාදේශීය කෞතුකාගාර 8 ක කෞතුක භාණ්ඩ සමීක්ෂණය වාර්තා වල ඇතුළත්ව නොතිබීම.</p>	<p>වාර්ෂිකව කෞතුක භාණ්ඩ සමීක්ෂණය නොකරන බව හා ඉදිරියේදී ඒ සම්බන්ධව නිශ්චිත කාල රාමුවක් සහිතව කෞතුක භාණ්ඩ සමීක්ෂණය කිරීමට සැලසුම් කරන බව ග.නි. පැවසීය.</p>
<p>උච පළාත් සභාව</p> <p>2017 මාර්තු 23</p>		
<p>1.</p>	<p>2010 වර්ෂයට සාපේක්ෂව 2011 වර්ෂයේ බදු නොවන ආදායම අඩුවීම.</p>	<p>ඉඩම් පනත යටතේ පළාත් සභාවට ලැබුණු මුද්දර බද්ද අඩුවීම මෙයට හේතු වී ඇති බවත් සමස්තයක් ලෙස ගත් කල පළාත් සභාව 85%-90% භෞතික ප්‍රගතියක් සහ 55%-60% ප්‍රාග්ධන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වී ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මුද්දර ගාස්තු හා ඉඩම් පනත</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>යටතේ ලැබූ ගාස්තු අඩුවීමට හේතුව පැහැදිලි කරමින් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍ර.ග.නී./ග.නි හට නියෝග කරන ලදී.</p>
<p>2.</p>	<p>2002 වර්ෂයේ පළාත් කාමිකර්ම අමාත්‍යාංශය මගින් බීජ අර්තාපල් ආනයනය කර බෙදා හැරීමේ වැඩ සටහන වෙනුවෙන් වෙන් කළ රු. 67,000,000/= ක මුදලින් රු. 40,661,012/= ක් 2015 දෙසැම්බර් 31 දිනට පියවා නොතිබීම.</p>	<p>බීජ අල නරක් වීම නිසා රු.මිලියන 29.8 ක කාරක පාඩුවක් සහ රු. මිලියන 10.8 ක ණය ගැනි ශේෂයක් පැවති අතර බීජ අල ආනයනික සමාගම වෙතින් අයවිය යුතු රු. මිලියන 11 ක මුදල වෙනුවෙන් එහි රක්ෂණ නියෝජිතයා රු. මිලියන 6 ක් ගෙවා ඇති අතර ඉතිරි මුදල් අයකරගැනීම සඳහා නඩු මගට බැසීම අනර්ථකාරී ක්‍රියාවක් බව නීතිපතිවරයා දන්වා ඇති බව සඳහන් කළ ප්‍ර.ග.නී./ග.නි .පවතින රු. මිලියන 10.8 ක ණය ගැනි ශේෂය අදාළ නිලධාරීන්ගේ වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කරන බව දැන්වීය.</p> <p>අදාළ මුදල් අයකර ගැනීමට කටයුතු කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ප්‍ර.ග.නී./ග.නි ට නියෝග කළේය.</p>
<p>3.</p>	<p>ඌව පළාත් සභාව විසින් කි.වොට් 2.5 ක ට්‍රාන්ස් මීටරයක් මිලදී ගැනීම සඳහා රු. මිලියන 5 ක මුදලක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ගෙවා ඇතත් අදාළ ට්‍රාන්ස්මීටරය සපයා දීමට හෝ මුදල ආපසු ලබාදීමට හෝ</p>	<p>ඌව ප්‍රජා ගුවන් විදුලි සේවයේ ශ්‍රවණ තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් කි.වොට් 2.5 ක ට්‍රාන්ස් මීටරයක් ලබාගැනීමට ගුවන් විදුලි සංස්ථාවට රු. මිලියන 5 ක් ගෙවා ඇතත් එය ඉටු නොකිරීම නිසා ප්‍රජා ගුවන් විදුලි සේවයේ තරංග සංඛ්‍යාතය භාවිතා</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>සංස්ථාව කටයුතු කර නොතිබීම.</p>	<p>කිරිම වෙනුවෙන් සංස්ථාවට ගෙවීමට ඇති රු.මිලියන 17.3 ක මුදල වෙනුවෙන් එය හිලව් කිරීමට කටයුතු කළ බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>4.</p>	<p>වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අක්කර 9 පර්චස් 13 ක ඉඩමක් කෘෂිකාර්මික කටයුතු සඳහා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයට බදුදී ඇතත් 1996 සිට එහි බදු ගෙවීම පැහැර හැරීමෙන් පළාත් සභාවට රු. මිලියන 5 ක පමණ පාඩුවක් සිදුකර තිබීම සහ එම ඉඩමෙන් අක්කරයක පමණ කොටසක් අනවසර පදිංචිකරුවන් විසින් අල්ලාගෙන තිබීම.</p>	<p>බදු මුදල් ගෙවන ලෙස ලබා දුන් නියෝගයට අනුව ඉඩම් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් පසු රු.10,000/= නාමික බදු මුදලක් ගෙවා ඉඩම යළි රජයට පවරා දීමට කැමැත්ත පලකර තිබූ බැවින් එම ඉඩම දැනට වැලිමඩ ප්‍රාදේශීය ලේකම්වරයා භාරයට පත් කර ඇති බවත් මෙම වසර අවසානයට පෙර සියළු අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කර ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහගොල්ල කෘෂි පර්යේෂණ ආයතනයට අයත් හෙක්ටයාර් 1.117 ක රජයේ ඉඩම 2009 වර්ෂයේ සිට රු 220,000/= ක වාර්ෂික බදු මුදලකට පෞද්ගලික ආයතනයකට බදු දී</p>	<p>1998 වර්ෂයේ බදු පදනමින් ලබාගත් මෙම ඉඩමේ ට්‍රයිස්ටාර් ඇපරල් ආයතනය විසින් ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගොස් 2004 සිට බදු ගෙවීම පැහැර හැර පිළිගත් ක්‍රමවේදයකින් තොරව එහි ව්‍යාපාරික හිමිකාරීත්වය</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>ඇතත් 2004 සිට 2013 දක්වා හිඟ බදු සහ පොළී මුදල් අයකර ගැනීමට කටයුතු නොකිරීම.</p>	<p>වෙනත් පාර්ශ්වයක් (වෙරාසෝ ඇපරල්) වෙත පවරා දීමට කටයුතු කර ඇත. ඉඩම් පනතේ අංක 66 වගන්තියට අනුව එම බදු ගිවිසුම අවලංගු කර ඇතත් හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කර නොමැති බැවින් ට්‍රයිස්ටාර් ආයතනයෙන් අදාළ හිඟ බදු මුදල් අයකර ගැනීම සහ නව ආයතනය සමඟ බදු ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කර ඇති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>6.</p>	<p>ආයතන සංග්‍රහයේ XIX පරිච්ඡේදයේ 5.3.1 වගන්තියට පටහැනිව 2008 අගෝස්තු 01 දින සිට උභව පළාත් සභාවේ ලේකම්වරු, නි.ප්‍රධාන ලේකම්වරු සඳහා මසකට රු.500/= ක නාමික කුලියක් පමණක් අයකරමින් නිල නිවාස ලබා දී තිබීම.</p>	<p>උභව පළාත් සභාවේ නිලධාරීන් පළාත තුළ රඳවා ගැනීමේ අරමුණින් ආණ්ඩුකාරවරයාගේ ලිඛිත අනුමැතිය මත මෙම සහනය ලබා දීමට කටයුතු කළ බව ප්‍ර.ග.නි./ග.නි.ප්‍රකාශ කළේය.</p> <p>මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ කාරක සභාව තෝරා ගත් නිලධාරීන්ට පමණක් වරප්‍රසාද ලබාදීම සඳහා වර්තමාන නොවන බැවින් අනෙකුත් නිලධාරීන්ටද මෙම සහනය ලබාදීමේ හැකියාව සොයා බලන ලෙසත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා ලබාදුන් ලිඛිත අනුමැතියේ පිටපතක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් දන්වන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>7.</p>	<p>2011.05.11 දිනැති පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශ ලේකම්ගේ අංක පීඑල්/6/11/3 ධු1 දරණ ලිපියට සහ 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ වගන්තිවලට පටහැනිව අනුමත නොවූ ධුරධාරීන් තිදෙනෙකු සඳහා 2014 සැප්තැම්බර් සිට 2015 දෙසැම්බර් දක්වා කාලය තුළ වැටුප් සහ දීමනා ලෙස රු.6,992,258/= ක මුදලක් සභාලේකම් කාර්යාලය විසින් ගෙවා තිබීම.</p>	<p>සියලුම පළාත් සභාවලට පොදු වූ තනතුරු බැවින් ලබා දී ඇති දීමනා සහ වරප්‍රසාද නීත්‍යානුකූල කරන ලෙස සෑම පළාත් සභාවකින්ම අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් නීතිපති ඒ සඳහා අනුමැතිය ලබා දී නොමැති බවත්, සියලුම පළාත් සභාවලට පොදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කරමින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබා දී ඇති බවත් ප්‍ර.ග.නි/ග.නි. විසින් ප්‍රකාශ කරන ලදී.</p>
<p>8.</p>	<p>බණ්ඩාරවෙල දිසා රෝහලට අයත් ඉඩමේ පර්චස් 2.66 ක ප්‍රමාණයක අනවසර නිවසක් ඉදිකර තිබීම, වැලිමඩ මූලික රෝහල පිහිටි නියදගල පහත ඉඩමේ අක්කර 1 පර්චස් 0.8 ප්‍රමාණයක අනවසර පදිංචිකරුවන් ස්ථිර ගොඩනැගිලි ඉදිකර තිබීම සහ අදාළ රෝහල්වලට අයත් ඉඩම්වල භුක්තිය නිරවුල් කිරීමට කටයුතු නොකිරීම.</p>	<p>වැලිමඩ ප්‍රාදේශීය ලේකම්වරයා ධාරයේ පවතින මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත් කර එය කඩිනමින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරා දීමටත් බණ්ඩාරවෙල දිසා රෝහලේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව ප්‍ර.ග.නි/ග.නි. පැවසීය.</p>
<p>9.</p>	<p>වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මිපිලිමාන පිහිටි හෙක්ටයාර් 11.056 ක බිම් කොටස වසර 30 ක් සඳහා බදු ඔප්පුවක් රහිතව ගුවන් විදුලි සංස්ථාවට බදු දීම, එම ඉඩමෙන්</p>	<p>තෙවන පාර්ශ්වයක් සමග ගිවිසුම් ගතවීමට පෙර සංස්ථාව විසින් සියළු හිඟ මුදල් ගෙවා බදුකරය නීත්‍යානුකූල කරගත යුතු බවත් අනවසර පුද්ගලයන් ඉන් ඉවත් කිරීම සඳහා දැන්වීමක් යවා ඇති බවත් ඉඩම් කොමසාරිස්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>අක්කර 19 ක් වසරකට රු.2,755,000/=ක මුදලකට පෞද්ගලික පාර්ශ්වයකට සංස්ථාව විසින් බදු දී තිබීම සහ පළාත් සභාවට රු. 8,680,000/= ක ආදායම් අහිමිවීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.</p>	<p>ජනරාල්වරයාගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මේ සම්බන්ධයෙන් ගන්නා වූ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව දින වකවානු සහිතව සකස් කළ වාර්තාවක් අප්‍රේල් 10 දිනට පෙර කාරක සභාවට ලබාදෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි.ට නියෝග කළේය.</p>
<p>10.</p>	<p>2016.01.10 සිට 2016.01.24 දක්වා පිලිපීනයේ සහ තායිලන්තයේ පැවති පාසල් පාදක කළමනාකරණ වැඩමුළුවක් සඳහා පළාත් සභාවේ නිලධාරීන් 30 ක සහභාගිත්වය වෙනුවෙන් රු.30,879,834/= මුදලක් වැයකර තිබූ අතර ව්‍යාපෘති ප්‍රසම්පාදන සැලැස්මට පටහැනිව රු.10,674,565/= ක් වැය කර අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නොවූ නිලධාරීන් දසදෙනෙකු ඊට සහභාගි කරවීම හා පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගේ විදේශ ගතවීම් සම්බන්ධයෙන් සකස් කළ පිළිගත් ක්‍රමවේදයක අවශ්‍යතාවය.</p>	<p>මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශය විසින් සකස් කළ මාර්ගෝපදේශ ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත් ඒ අනුව වක්‍ර ලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>පුහුණුවීම් ලබාදෙන ආයතන තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ව්‍යාපෘති අධ්‍යක්ෂ විමසා කාරක සභාව වෙත වාර්තාවක් එවන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කළේය.</p>
<p>11.</p>	<p>සාවද්‍ය වචුවර් සකස් කර මොණරාගල නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවී ඇති මුදල් වංචාවකින් පළාත් සභාවට රු.4,537,640/= ක පාඩුවක්</p>	<p>වූදිත නිලධාරීන්ගේ සේවය අත්හිටුවා රු.3,361,000/=ක් යළි අයකර ගැනීමට කටයුතු කර ඇති බවත් ඉතිරි මුදල් අයකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
	සිදුවීම.	කර ඇති අතර චුදිත නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුකරමින් පවතින බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.
12.	නීත්‍යානුකූල බලතල නොමැතිව පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදේශකවරුන් 7 දෙනෙකු පත්කර තිබීම.	<p>ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ආණ්ඩුකාරවරයා විසින් අදාළ පත්වීම් සිදුකර පරිශ්‍රමික හා දීමනා තීරණය කර ඇති අතර පළාත් සභාවලට උපදේශකවරුන් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලැබී නොමැති බැවින් මෙම පත් කිරීම් නීත්‍යානුකූල නොවන බව ආණ්ඩුකාරවරයා සහ මහ ඇමතිවරයා වෙත ලිඛිතව දැන්වීමෙන් පසු 2016.12.08 දිනැති ලිපියක් මගින් උක්ත පත්වීම් අවලංගු කිරීමට කටයුතු කර ඇතත් 2016.12.18 දිනැති ලිපිය මගින් එම තනතුරු යළි බලාත්මක කිරීමට කටයුතු කර ඇති බව ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.</p> <p>ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව 2017 අප්‍රේල් 10 දිනට පෙර කාරක සභාවට වාර්තා කරන ලෙස නියෝග කළේය.</p>
<p>උතුරු මැද පළාත් සභාව</p> <p>2017 මාර්තු 23</p>		

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>1.</p>	<p>පළාත් සභා අතිරික්ත අරමුදල් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබීම කාරක සභාවේ අවධානයට යොමු විය.</p>	<p>මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘතිවල අතරැඳවුම් බවත්, පොදු තැන්පතු ගිණුම්වල මෙම මුදල් තැන්පත් කර තැබීමට වඩා ස්ථාවර තැන්පතු වල ආයෝජනයෙන් අමතර ඉපැයීමක් සිදුකර ඒවා ඵලදායී කාර්යයක් සඳහා යෙදවීම අපේක්ෂාව බවත් ග.නි. සඳහන් කළේය. මේ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විගණකාධිපතිට නියෝග කළ අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් කාරක සභාව ග.නි.හට නියෝග කළේය.</p>
<p>2.</p>	<p>පළාත් සභාව ආරම්භ කර වසර 26ක් ඉක්ම ගොස් ඇතත් පළාත තුළ පිහිටි උගස් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම, වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සහ ඒවාට අදාල ගාස්තු අය කිරීම පිළිබඳ උපදෙස් ඇතුළත් ප්‍රඥප්තියක් 2017 මාර්තු 10 දින වන විටද පළාත් සභාව විසින් අනුමත කරගෙන නොතිබීම.</p>	<p>දැනට පළාත් ආදායම් කොමසාරිස්වරයා විසින් ඒ සඳහා ප්‍රඥප්තියක් කෙටුම්පත් කරමින් පවතින බවත්, ඒ අනුව වාර්ෂික බලපත්‍ර ගාස්තු ලෙස රු. 10,000/- ක් ද, ලියාපදිංචි ගාස්තු ලෙස රු. 100,000/-ක් ද, ඇප තැන්පතු ලෙස රු. 100,000/-ක් ද අය කිරීමට යෝජිත බවත්, නුදුරේදීම එය සම්මත කර ගැනීමට ක්‍රියාකරන බවත් ග.නි. පැවසීය. ප්‍රඥප්තිය සම්මත වන තුරු පවතින නීතිය යටතේ අදාල ආදායම් අයකර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කළ කාරක සභාව ඒ අනුව අනෙකුත් පළාත් සභාවන්වලද උගස් මධ්‍යස්ථාන සඳහා පවතින ක්‍රමවේදයන් පිළිබඳ සොයා බලා ඒවායේ අඩුපාඩු පවතී</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>නම්, ඒවා නිවැරදි කිරීමට සුදුසු පියවර ගන්නා මෙන් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කළේය.</p>
<p>3.</p>	<p>විදුලිය නොමැති ප්‍රදේශවල ප්‍රතිලාභී පවුල් වෙත බෙදා දීම සඳහා සුර්ය ලන්තැරුම් 22800ක් මිලදී ගැනීම සඳහා ප්‍රධාන අමාත්‍යාංශය රු. 337,011,880/-ක් වැය කර තිබුණි. අලෙවියෙන් පසු නියමිත සේවාවන් ලබා නොදීම නිසා වියලි කෝෂ අක්‍රීය වී තිබුණු සුර්ය ලන්තැරුම් භාවිතයෙන් ඉවත් කර තිබීම.</p>	<p>2012 හා 2013 වර්ෂවල ක්‍රියාත්මක වූ “දැයට කිරුළ” ව්‍යාපෘතියෙන් විදුලිය නොමැති බොහෝ ප්‍රදේශවලට විදුලි පහසුකම් ලද බවත්, එනිසා සුර්ය ලන්තැරුම් භාවිතයෙන් ඉවත් වූ බව සත්‍ය තත්වය බවත් ග.නි. පැහැදිලි කළේය.</p>
<p>4.</p>	<p>පළාත් ප්‍රධාන අමාත්‍යාංශය විසින් 2010 හා 2011 වර්ෂවලදී තෝරාගත් ප්‍රතිලාභීන්ට බෙදාදීම සඳහා රු. 80,640,000/-ක් වැය කර මිලට ගෙන තිබූ ජල පෙරණ 7500න් බෙදා දෙන ලද ජල පෙරණ 3268ක් මල බැදීම, ක්‍රියාකාරිත්වයේ දුර්වලතා, සැපයුම්කරු එකඟ වූ සේවාවන් ඉටු නොකිරීම යනාදිය හේතුවෙන් ප්‍රතිලාභීන් විසින් භාවිතයෙන් ඉවත් කර තිබීම හා 2012 වර්ෂයේදී ද නැවත එම තත්වයේම ජල පෙරණ 5000ක් රු. 53,480,000/- මිලකට ගෙන තිබුණු අතර 2016 දෙසැම්බර් 31 දින වන විට මෙම ජල පෙරණ ප්‍රතිලාභීන් විසින් භාවිතයෙන් ඉවත් කර තිබීම.</p>	<p>උතුරු මැද පළාත පුරා පැතිර පවතින වකුගඩු රෝගයට පිළියම් ලෙස ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවත්, තාක්ෂණයේ වෙනස් වීමත් සමඟ “Aro Plant” මඟින් පවිත්‍ර ජලය ගමටම ලබාදීම පළාත් පාලන ආයතන මඟින් සිදුකරන හෙයින් මෙම ජල පෙරණ භාවිතයෙන් ඉවත්ව ඇති බව ග.නි. සඳහන් කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>5.</p>	<p>අනුරාධපුර නව බස් නැවතුම්පලේ හා දුරසේවා බස් නැවතුම්පලේ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන ධාවන තොරතුරු ප්‍රදර්ශනය කිරීම හා කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය 2012 වර්ෂයේදී රු. 3,157,700/-ක් වැය කර තිබුණු නමුත් ඩිජිටල් තාක්ෂණික උපකරණ නිසි පරිදි සවිකර නොතිබීම හේතුවෙන් අදාළ උපකරණ නිෂ්ක්‍රීයව පවතින අතර සමහර ඒවා කල් ඉකුත් වී ඇති බවට විගණකාධිපතිවරයා වාර්තා කිරීම.</p>	<p>බස් නැවතුම්පලේ හා දුරසේවා බස් නැවතුම්පලේ ඉදිකිරීම් කටයුතු තවමත් අවසන් කර නොමැති හෙයින් අදාළ උපකරණ සවි කිරීමට නොහැකි වූ බව ග.නි. සඳහන් කළේය. උපකරණ සවිකිරීමට අසමත් වීමට හේතු හා අදාළ උපකරණවල වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවක් සපයන මෙන් කාරක සභාව ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>6</p>	<p>තඹුත්තේගම කළාප අධ්‍යාපන කාර්යාලයේ පාසලකට අනුයුක්තව සේවය කල ගුරු හිමිනමක් 2005 සිට 2010 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිනමකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කල බව දක්වමින් වැටුප් හා දීමනා ලෙස රු. 1,039,357/-ක් ගෙවා තිබුණද, සත්‍ය ලෙස එවැනි රාජකාරියක හෝ ඉගැන්වීම් කටයුතුවල නිරත වී නොතිබුණි. එම කාලය තුළ නිසි අධීක්ෂණයකින් තොරව වැටුප් ගෙවීම හා අවිධිමත් ලෙස සේවයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම.</p>	<p>මෙම හිමිනමගෙන් අවස්ථා දෙකකදී රු. 125,000/-ක මුදලක් අයකරගෙන ඇති බවත්, ඉතිරි මුදල ගෙවීම උන්වහන්සේ පැහැර හරිමින් සිටින නිසා නීතිමය උපදෙස් ලබාගෙන නඩු පැවරීමට අදහස් කරන බව ග.නි. පැවසීය. මේ පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන මෙන් කාරක සභාව ග.නි. වෙත නියෝග කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>7</p>	<p>2008 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ උතුරු මැද පළාතේ කිරි පට්ටි පාලනය හා සංවර්ධනය සඳහා වූ රු. 34,000,000/- ක ප්‍රතිපාදන එම අරමුදලට පටහැනිව කිරිහල් 60ක් ඉදිකිරීම හා ඊට අදාළ උපකරණ මිලට ගැනීම සඳහා රු. 36,143,850/-ක් ප්‍රධාන අමාත්‍යාංශය විසින් ගෙවා තිබුණි. 2016 දෙසැම්බර් 31 දිනට බොහොමයක් කිරිහල් වසා දමා, ඇතැම් කිරිහල් ගලවා ඉවත් කර තිබුණි. දැනට පවත්වාගෙන යන කිරිහල්ද දියර කිරි වෙනුවට වෙනත් ආහාර පාන අලෙවි කරන සාමාන්‍ය වෙළඳසැල් බවට පත්ව ඇතිබව කාරක සභාව නිරීක්ෂණය කළේය.</p>	<p>මෙම තත්වය සත්‍ය බව පිළිගත් ග.නි. දැනට වසා දමා ඇති කිරිහල් පළාත් පාලන ආයතන වෙත භාර දී, පළාත් පාලන ආයතනවලට ආදායම් ලබා ගත හැකි ක්‍රමවේදයක් සකසන ලෙස අදාළ ආයතනවලට දැනුම් දී ඇති බව ග.නි. පැවසීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් කාරක සභාව පළාත් පාලන කොමසාරිස් වෙත නියෝග කරන ලදී.</p>
<p>8</p>	<p>උතුරු මැද පළාතේ විදුලිය නොමැති ගම්මානවලට විදුලිය ලබාදීම සඳහා දැව ඉන්ධන විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන්, 2009 වර්ෂයේදී විදුලි උත්පාදන යන්ත්‍රයක් සඳහා රු. 2,396,800/-ක් හා 2011 වර්ෂයේදී අනෙකුත් උපාංග සඳහා රු. 2,198,536/-ක් වශයෙන් රු. 4,595,336/-ක් ප්‍රධාන අමාත්‍යාංශය විසින් වැයකර තිබුණු නමුත් විදුලි උත්පාදන යන්ත්‍රය අඩුපාඩු සහිත පැරණි එකක් වීම නිසා ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක වී තිබීම හා මෙම විදුලි උත්පාදන යන්ත්‍රය හා අනෙකුත් උපාංග වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ</p>	<p>“දැයට කිරුළ” ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ගම්මානවලට ද විදුලිය ලද හෙයින් විදුලි උත්පාදන යන්ත්‍රය හා අනෙකුත් උපාංග අභාවිත තත්වයට පත්ව ඇති බවත්, පොළොන්නරුව ගල්ලැල්ල කාර්මික විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම උපකරණ ලබාදීමට දැනට යෝජනා වී ඇති බවත් ග.නි. සඳහන් කළ අතර ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය පළ විය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>විදුලිය නොමැති ගම්මානයක ස්ථාපිත කිරීමට ගෙන ගොස් ඇතත් 2017 මාර්තු 10 දින වන විටත් නිෂ්ක්‍රීය තත්වයේ පැවතීම.</p>	
<p>9</p>	<p>ප්‍රධාන අමාත්‍යාංශය විසින් රාජාංගනය උස්සාන වාරි ව්‍යාපෘති 10ක් සඳහා 2007 හා 2008 වර්ෂවලදී මිලට ගෙන ගොවි සංවිධාන වෙත බෙදා තිබුණු රු. 17,876,144/- ක් වූ ජල මෝටර් 23ක් තෙකලා විදුලිය නොමැති වීම හේතුවෙන් නිෂ්ක්‍රීයව පැවති අතර දැනට මින් මෝටර් 06ක් ක්‍රියාත්මක කල නොහැකිවීම හේතුවෙන් ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක වී නොතිබීම.</p>	<p>තාක්ෂණික නිලධාරීන්ගෙන් උපකරණවලට අදාල අවශ්‍යතා නොවීමසා ඒවා මිලදී ගැනීම අඩුපාඩුවක් බවද මින් ඉදිරියට එබඳු අඩුපාඩු ඇති නොවන ආකාරයට කටයුතු කිරීම ග.නි.ගේ වගකීම බවද කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.</p>
<p>10</p>	<p>රු. මිලියන 3,592කට ඇස්තමේන්තුකර තිබූ ගංවතුර නිසා හානියට පත් මාර්ග 53ක ප්‍රතිසංස්කරණය සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමෙන් තොරව, ඇස්තමේන්තු අගය රු. මිලියන 05කට වඩා අඩු ව්‍යාපෘති 741කට බෙදා වෙන්කර සීමිත මිල ගණන් කැඳවා සැපයුම්කරුවන් තෝරාගෙන තිබුණි. තවද එක් කොන්ත්‍රාත්කරුවෙකුට එකී ව්‍යාපෘතිවලින් රු. මිලියන 2,934ක් වටිනා ව්‍යාපෘති 629ක් ලබා දී තිබුණි. ව්‍යාපෘති 741කට බෙදා වෙන් කිරීම හේතුවෙන් රු. මිලියන 3.58ක ටෙන්ඩර් මණ්ඩල දීමනා ගෙවීමට සිදුවීම හා 2013 වර්ෂයේදී ජේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉංජිනේරු කණ්ඩායමක් යොදවා</p>	<p>මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බව ග.නි. පැවසීය. මෙයට අදාල කොන්ත්‍රාත්කරුට තවදුරටත් මුදල් ගෙවීම නවතා දමා පරීක්ෂණ වාර්තාව අනුව ක්‍රියාකරන ලෙසටත්, අදාල ටෙන්ඩර් මණ්ඩල නිලධාරීන්ගේ නාම ලේඛනයක් ද සමඟ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කාරක සභාව විනිවිදභාවයකින් තොරව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් සිදුවී ඇති මෙම ගනුදෙනු පිළිබඳ සිය අප්‍රසාදය ප්‍රකාශ කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>සිදුකල පරීක්ෂණයකදී මෙම මාර්ග අළුත්වැඩියාවට අදාල ඇස්තමේන්තුවල රු. මිලියන 1,170කට ආසන්න අධි ඇස්තමේන්තුවක් පැවති බව අනාවරණය වීම.</p>	
<p>11</p>	<p>ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක කළ, අභාවයට ලක් වූ වැව් නවීකරණය කිරීමේ ව්‍යාපෘතීන් අධීක්ෂණයේ දුර්වලතා මත අසාර්ථක වී තිබීම හා එම ව්‍යාපෘතිවලට අදාල ඇතැම් කාර්යයන් ඉටු නොකර ව්‍යාජ බිල්පත් සකස්කර ගෙවීම හේතුවෙන් රජයට රු. මිලියන 78.7ක පාඩුවක් සිදුවී තිබීම මෙන්ම නිසි අධිකාරි බලයකින් තොරව ගෙවා තිබූ රු. මිලියන 31.25ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදලින් මේ වන විටත් රු. මිලියන 26.4ක් අයකරගෙන නොතිබීම.</p>	<p>ඉංජිනේරුවන් හා තාක්ෂණික නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියා පටිපාටි පිළිබඳ දැඩි අප්‍රසාදය පලකළ කාරක සභාව මෙහි වර්තමාන තත්වය පිළිබඳව වාර්තාවක් ඉතා ඉක්මනින් කාරක සභාව වෙත ලබා දෙන මෙන් ග.නි. හට නියෝග කළේය.</p>
<p>12</p>	<p>පළාත් සභා පනතේ විධිවිධානවලට අනුකූල නොවන ලෙස විපක්ෂ නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු ඇතිකර පළාත් සභා මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද ඉක්මවා වරප්‍රසාද ලබා දී තිබුණු අතර අදාල තනතුරුධාරීන් වෙත ලබා දී තිබූ අතිරික්ත වරප්‍රසාද වෙනුවෙන් 2014 වර්ෂයේදී රු. 6,461,136/-, ඉකුත් වර්ෂ තුනේදී</p>	<p>මෙම තත්වය සෑම පළාත් සභාවකම පවතින පොදු ගැටළුවක් බව අවධාරණය කළ කාරක සභාව රේඛීය අමාත්‍යාංශය මැදිහත් වී වක්‍රලේඛයක් සකස් කොට මෙම ගැටළුව විසඳීමට කටයුතු කරන ලෙසද, එමෙන්ම සෑම පළාත් සභාවකටම අදාළව විදේශ සංචාර පිළිබඳ පවතින ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සඳහාද වක්‍රලේඛයක් සකස් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>රු.11,056,750/- හා 2016 වර්ෂයේදී රු. 5,595,459/- ගෙවා තිබීම.</p>	<p>ප්‍ර.ග.නි./ ග.නි. වෙත නියෝග කළේය.</p>
<p>13</p>	<p>ප්‍රධාන අමාත්‍යවරයාගේ සහ පළාත් සභා අමාත්‍යවරුන්ගේ දීමනා සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල දීමනා සඳහා එක් එක් අමාත්‍යාංශ වැය ශීර්ෂයන් යටතේ සලසා තිබූ ප්‍රතිපාදනවලින් එකී සම්පූර්ණ දීමනා ගෙවා තිබියදී එකී ගෙවීම්වලට අමතරව ප්‍රධාන අමාත්‍යවරයා සහ පළාත් සභා අමාත්‍යවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස සලකා පළාත් සභා සහ සභා ලේකම් කාර්යාල වැය ශීර්ෂයන් යටතේද 2014 වර්ෂයේදී රු. 4,877,400/-ක් ද, ඉකුත් වර්ෂ තුනේදී රු. 12,933,600/-ක් ද, 2016 වර්ෂයේදීත් රු. 6,677,400/-ක මුදලක් ද රියදුරු දීමනා හා පෞද්ගලික කාර්ය මණ්ඩල දීමනා ලෙස ගෙවා තිබීම.</p>	<p>සියලුම පළාත් සභාවල මෙම ගෙවීම් සිදුවන ආකාරය පිළිබඳ තොරතුරු ලබාගෙන, පළාත් සභා අතර මෙම ක්‍රමවේදයේ පවතින වෙනස්කම් අධ්‍යයන කර වාර්තාවක් තමන් සකසා ඇති බවද, මේ සඳහා පොදු ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය මතුව ඇති හෙයින් එම ක්‍රමවේදය පිළිබඳව ජනාධිපති ලේකම්තුමාට යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද ප්‍ර.ග.නි. සඳහන් කළේය.</p>
<p>14</p>	<p>ගරු ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 15කට සීමා විය යුතු වුවත් එකී සීමාව ඉක්මවා 2013 වර්ෂයේ සේවයේ යොදවා තිබූ නිලධාරීන් 30දෙනෙකු වෙනුවෙන් වැටුප් හා දීමනා ලෙස රු. 8,652,550/-ක් ද, 2016 වර්ෂයේ සේවයේ යොදවා තිබූ නිලධාරීන් 10දෙනෙකු වෙනුවෙන් වැටුප් හා දීමනා ලෙස රු. 2,884,285/-ක් ගෙවා තිබීම.</p>	<p>ගරු අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය වරින් වර වෙනස් වන නිසා කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳ අධි ගණනයක් සිදුව ඇතැයි යන්න තම අදහස බව ග.නි. පැවසීය. මෙම තත්ත්වය පැහැදිලි කරමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ග.නි. වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>15</p>	<p>ඉකුත් වර්ෂවල ගිවිසුම්ගත වී මහල් කිහිපයකින් යුක්ත ගොඩනැගිලිවල පළමු අදියර නිමකල කොන්ත්‍රාත්කරුවන් 19 දෙනෙකු වෙත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට අනුකූල නොවන ලෙස එකී ගොඩනැගිලිවල ඉතිරි වැඩ නිමකිරීමට එකතු වටිනාකම රු. 237,242,603/- ක් වූ ඉංජිනේරු ඇස්තමේන්තු මත කොන්ත්‍රාත් 31ක් ප්‍රදානය කර තිබීම.</p>	<p>මෙම ගොඩනැගිලිවල දෙවැනි මහල ඉදිකිරීම පසුව ගත් තීරණයක් බවත්, ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශයක් මත අදාල කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් පැවරූ බවත් ග.නි. පැහැදිලි කළ අතර, ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලත් එම අමාත්‍ය මණ්ඩල සංදේශ කාරක සභාවට ඉදිරිපත් කරන බවටද හෙතෙම පොරොන්දු විය.</p>
<p>16</p>	<p>උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරි ප්‍රඥප්තියේ 15(3) වගන්තිය, උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවා ගැනීමේ පටිපාටිය සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි රීති 412ට අනුකූල නොවන ලෙස, පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ නිලධාරියෙකු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරි තනතුරට පත්කර එකී නිලධාරියාට හිමි ප්‍රමාණයට වඩා වැටුප් හා දීමනා ලෙස රු. 2,197,350/-ක්, 2011 දෙසැම්බර් සිට 2016 ජුනි දක්වා, වැඩිපුර ගෙවා තිබීම.</p>	<p>වැඩිපුර ගෙවා ඇති මුදල් අදාල නිලධාරියාගෙන් නැවත අයකරගැනීමට කටයුතු කරන බව ග.නි. සඳහන් කළේය. එම මුදල නැවත අය කර ගැනීමට කටයුතු කර, ඒ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත එවන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කළේය.</p>
<p>17</p>	<p>අවුරුදු 09කට අධික කාලයක් තිස්සේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු මැදවව්විය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2016 අගෝස්තු මස</p>	<p>මේ වන විට මෙම ආර්ථික මධ්‍යස්ථානයේ වැඩකටයුතු අවසන්ව ඇති බවත්, එය පළාත් සභාවට ආදායම් ලැබෙන ක්‍රමවේදයකට පත්කිරීමට කටයුතු</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>අවසන් කර ඇතත් 2017 මාර්තු 10 දින වන විටත් විවෘත කර නොතිබුණි. එහි ඇස්තමේන්තු වටිනාකම රු. 25,397,680/-ක් වූ අතර, වැඩ නිම කිරීමේ වියදම රු. 47,297,258/- වී තිබුණු අතර කොන්ත්‍රාත්කරුට ලබා දී තිබූ අත්තිකාරම් මුදලින් රු. 1,072,848/-ක් අයකරගෙන නොතිබීම.</p>	<p>යොදා ඇති බවත්, ගිණුම් ක්‍රමයන් හා වියදම් දැරීම් සිදුව ඇති ක්‍රමවේදයන් පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව සත්‍ය බවත් ග.නි. සඳහන් කළේය.</p>
<p>18</p>	<p>ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට පටහැනිව ප්‍රධාන ලේකම්වරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් 17 දෙනෙකු නිල නිවාසවල පදිංචිවීම වෙනුවෙන් මාසිකව රු.500/-ක උපරිමයකට යටත්ව නිවාස කුලී අය කර තිබුණු අතර එකී නිවාසවල ජල බිල්පත් හා විදුලි බිල්පත් වටිනාකමින් 70%ක් අදාළ ආයතනවල වැය ශීර්ෂයන්ට හර කර ගෙවා තිබුණි. එම හේතුවෙන් 2015 වසරේ දී, රජයට සිදුවී තිබුණු අලාභය රු.1,199,338/-ක් වීම.</p>	<p>උතුරු මැද පළාත වැනි දුෂ්කර පළාතක රාජකාරියේ යෙදීමට නිලධාරීන් දක්වන මැලිකම නිසා ඔවුන් දිරිමත් කරනු වස් ආණ්ඩුකාරතුමාගේ අනුමැතියද ඇතිව නිල නිවාසවල පදිංචිය සම්බන්ධයෙන් මෙම සහනදායී අයකිරීම් සිදුකරන බව ග.නි. සඳහන් කළේය. මේ පිළිබඳ සොයා බලා සියලු පළාත් සභාවලට පොදුවේ අදාළ කර ගත හැකි, ලේකම්වරුන්ට පමණක් නොව අනෙකුත් නිලධාරීන්ටද ගැලපෙන සාධාරණ ක්‍රමවේදයක් සකසන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි. වෙත නියෝග කළේය.</p>
<p>19</p>	<p>ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාව විසින් 2012 වර්ෂයේදී වැඩ ආරම්භ කර තිබූ ඇස්තමේන්තුගත වටිනාකම රු. මිලියන 4.8ක් වූ ගලෙන්බිඳුණුවැව නාගරික ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා 2013 වර්ෂයේදී රු. 3,452,403/-ක් වටිනා පී.වී.සී. ජලනල මිලට ගෙන ප්‍රාදේශීය සභා භූමියේ ගබඩා කිරීම හැර වෙනත්</p>	<p>උසාවි නියෝගයකට අනුව කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවීම් සිදු කිරීමට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ දේපළ වෙන්දේසි කර ඇවර කිරීම නිසා මෙම තත්වය උද්ගත වූ බවත්, මේ වනවිට එම ජල යෝජනා ක්‍රමය පළාත් සභාවේ අරමුදලින් පිළිසකර කිරීමට බලාපොරොත්තු වන බවත් ග.නි. පැහැදිලි කළේය.</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
	ඉදිකිරීමක් 2017 ජනවාරි 22 වන විටත් සිදුකර නොතිබීම.	
20	2008 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කර තිබුණු මානන්කට්ටිය ජල සම්පාදන යෝජනා ක්‍රමයට අදාළව ප්‍රධාන අමාත්‍යාංශය විසින් මීටර් 15ක් උසැති කුළුණු සහිතව ජල වැංකියක් ඉදිකර තිබුණු අතර එහි පිරිවැය සොයා ගත නොහැකි විය. 2011 වර්ෂයේදී මෝටර් කාමරයක් ඉදිකිරීමට සහ ජල පොම්ප 02ක් මිලට ගැනීමට රු. 450,000/-ක් ගෙවා තිබුණු අතර එම ජල පොම්ප 02 ද, ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් මිලට ගෙන තිබුණු රු.1,610,340/-ක් වූ පී.වී.සී. ජලනල ද මානන්කට්ටිය ප්‍රදේශයේ පෞද්ගලික භූමියක අභාවිතව දමා තිබීම.	මෙම ව්‍යාපෘතියට අදාළ පී.වී.සී. ජලනල පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදලින් ලබා දී ඇති බවත්, ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කරගෙන යාමට පළාත් සභාවේ මූල්‍යමය දායකත්වය ලබා දීමට නොහැකිවීම හේතුවෙන් එම ව්‍යාපෘතියද ඇණ හිටි බවත්, මේ වසරේ අමාත්‍යාංශයේ රේඛීය අරමුදල මඟින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවත් ප්‍ර.ග.නි./ ග.නි. පැවසීය.
බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව 2017 මාර්තු 24		
1.	2011.10.18. දින පැවති බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ 2012.05.23 දින පැවති බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාරක සභා රැස්වීම්වල ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය. (i) බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් 2004 පෙබරවාරි 01 දින 58-7622 අංක දරන වාහනයට සිදුවූ අනතුර හේතුවෙන් ඇතිවී	(i) මෙම අනතුර සිදුවී ඇත්තේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනියම් පදනමින් අමාත්‍ය කාර්ය

	<p style="text-align: center;">සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p style="text-align: center;">ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>නිබු රු 212,683/- ක පාඩුව ආවරණය කිරීම සඳහා ගත් පියවර.</p> <p>(ii) බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් 2008 සිට 2010 දක්වා පුණ්‍යග්‍රාම වැඩ සටහන වෙනුවෙන් රු.3,578,500/- ක වියදමක් දරා පොත් මුද්‍රණය කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය නොකිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වාර්තා කර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබුණද තොරතුරු නොමැති වීම නිසා විමර්ශනය අත්හිටුවා ඇති බවට වාර්තා වීම.</p> <p>(iii) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි සියලුම සිද්ධස්ථාන කාණ්ඩ 3 කට බෙදා ඒ අනුව අභ්‍යන්තර විගණනය සිදු කළ යුතුයැයි කාරක සභාව විසින් නියෝග කර ඇති අතර එම නියෝගය ක්‍රියාත්මකභාවයේ ප්‍රගතිය.</p>	<p>මණ්ඩලයෙන් තාවකාලිකව සේවයට බඳවාගත් රියදුරෙකු අතින් වන අතර මෙම මුදල අය කර ගැනීමට නඩු පවරා ඇති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>(ii) අදාළ ලිපිගොණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් මෙම විමර්ශනය තාවකාලිකව අත්හිටුවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විමර්ශන අංශය විසින් දන්වා ඇති බව ද එකල සේවය කළ නිලධාරීන් සේවයෙන් ඉවත් කර ඇති බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මේ පිළිබඳ වාර්තාවක් 2017 අප්‍රේල් මස 10 දිනට පෙර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී.</p> <p>(iii) මෙම කටයුතු කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කරන බවත් ඒවා සියල්ලම ප්‍රධාන සිද්ධස්ථාන බැවින් විගණනය පරීක්ෂාකාරීව සිදු කළ යුතු බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. දැනට අභ්‍යන්තර විගණන අංශයට අභ්‍යන්තර විගණක නිලධාරියකු හා සීමිත කාර්ය මණ්ඩලයක් පත් කර ඇති බව ද පවත්නා ප්‍රායෝගික ගැටළු හේතුවෙන් යම් ප්‍රමාදයක් පවතින</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>(iv) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් දෙමළ මාධ්‍යය දහම් පාසල් පොත් අවශ්‍යතාවය නිවැරදිව ඇස්තමේන්තු කර අවශ්‍ය පොත් බෙදාහැරීමට කටයුතු කළ යුතුයැයි පෙර කාරක සභාවක දී නියෝග කර ඇති නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම.</p> <p>(v) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් 1931 විහාර දේවාලගම් ආඥා පනත සඳහා අවශ්‍ය සංශෝධන සකස් කර මහානායක හිමිවරුන්ට ඉදිරිපත් කළ යුතු යැයි පෙර කාරක සභාවකදී කරන ලද නියෝගයෙහි ප්‍රගතිය.</p>	<p>බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. සිද්ධස්ථාන 41 ක් පමණක් දැනට විගණනය කර ඇති බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>(iv) දෙමළ මාධ්‍යයෙන් දැනට යාපනයේ එක් දහම් පාසලක් පමණක් පවත්වාගෙන යන බැවින් මෙම පොත් මුද්‍රණය කිරීම ඵලදායී නොවන බවත් ඉදිරියේදී අවශ්‍යතාවක් ඇති වුවහොත් එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ හැකි බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>(v) මෙම කටයුතු දැනටමත් ඉටු කර ඇති බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇති බවත් නඩු තීන්දුවට අනුව යෝජනා කරන ලද සංශෝධන සිදුකර මහානායක ස්වාමීන් වහන්සේලා ගේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම අනුමැතිය ලැබීමෙන් පසු නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>2.</p>	<p>2016 සහ 2017 වර්ෂවල නිකුත් කර ඇති, මුළු විෂයානුගත වටිනාකම රු.මිලියන 205 ක් වූ විගණන විමසීම් 07 කට පිළිතුරු</p>	<p>ප්‍රමාදව ඇති එම විමසුම් වලට පිළිතුරු සැපයීමට මේ වනවිට කටයුතු කරමින් ඇති බව ද ඒවා සතියක් ඇතුළත</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>ලබාදීම ප්‍රමාද වීම.</p>	<p>විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>3.</p>	<p>ආර්ථික අපහසුතා සහිත දුෂ්කර විභාරස්ථාන සංවර්ධනය.</p> <p>ශ්‍රී ලංකාවේ ඇති සියලු විභාරස්ථාන පිළිබඳව නාම ලේඛනයක් දෙපාර්තමේන්තුව සතුවීමේ අවශ්‍යතාවය.</p>	<p>දෙපාර්තමේන්තුව සතුව ශ්‍රී ලංකාවේ ඇති සියලු විභාරස්ථාන පිළිබඳව නාම ලේඛනයක් පවතින බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>ආකෘති පත්‍රයක් මගින් තොරතුරු ලබා ගෙන එම තොරතුරු කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනය සමග ඒකාබද්ධ වී පරිගණකගත කිරීමට කටයුතු කරන බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>විභාරස්ථාන 12229 ක තොරතුරු ලැබී ඇති බවත් මේ වන විට විභාරස්ථාන 8912 ක තොරතුරු පරිගණකගත කර ඇති බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. එමෙන්ම විභාරස්ථාන වල වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා පිළිබඳ තොරතුරු ද මේ අයුරින්ම ලබාගෙන ඇති බව ද ප්‍ර.ග.නි./ග.නි. වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.</p> <p>සියලු තොරතුරු දෙපාර්තමේන්තුව මගින් ඇතුළත් කිරීම වෙනුවට තොරතුරු කළමනාකරණ පද්ධතිය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තොරතුරු ඇතුළත් කිරීමට</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>හැකිවන ක්‍රමවේදයක් සැකසීම වඩාත් යෝග්‍ය බව කාරක සභාවේ අදහස විය.</p> <p>මෙම ව්‍යාපෘතිය මාස 2 ක් තුළ නිම කිරීමට හැකි බව ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.</p> <p>කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම නිසා නියමිත කාලය තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නොහැකි නම් අවශ්‍ය කාර්ය මණ්ඩලය දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි. වෙත නියෝග කරන ලදී.</p> <p>මෙම කටයුතු ජුනි මස වන විට නිම කර ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් කාරක සභාව වෙත ශ්‍රී ලංකාවේ විභාගස්ථාන පිළිබඳව ඉදිරිපත් කිරීමක් (Presentation) කරන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>4.</p>	<p>දුෂ්කර විභාගස්ථාන හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම</p>	<p>දුෂ්කර විභාගස්ථාන හඳුනා ගැනීමට අදාළ නිර්ණායකයන් සකස් කර ඇති බවත් පවතින ගොඩනැගිලි, සනීපාරක්ෂක පහසුකම්, හික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව, පවත්වාගෙන යන වැඩසටහන් සහ සහභාගීත්වය සහ දැනට ලබාදී ඇති ආධාර පදනම් කර ලකුණු ගණනය කර එහි අනුපිළිවෙළ අනුව විභාගස්ථාන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>තෝරාගන්නා බවත්, ඒ අනුව විභාරස්ථාන 260 ක් මේ වසරේදී හඳුනාගෙන ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි.පැවසීය.</p> <p>විභාරස්ථානය මගින් සිදුකරන ශාසනික සේවය ද ලකුණු ලබා දීමේදී සලකා බලන ලෙසට කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>2016 වසරේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය වෙත මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවිය 80% දක්වා අඩු කිරීමටත්, ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය 50% දක්වා අඩු කිරීමටත්, දුම්කොළ නිෂ්පාදනය හා භාවිතය 50% දක්වා අඩු කිරීමටත් ඉලක්කගත අරමුණු ලෙස දක්වා ඇතත්, මෙම ආයතනය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණයක් නොමැති බව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව මත්පැන් පරිභෝජනය ඉහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කිරීම.</p>	<p>ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ මෙම ඒකකය මුලදී පිහිටුවා තිබුණද මෙය දැනට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති බවත් මෙම ඒකකයට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රදේශ 50ක මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සාර්ථකව සිදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>6.</p>	<p>රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන වලට පටහැනිව දහම්පාය ගොඩනැගිල්ල සඳහා රු. 27,198,047/- ක් වටිනා ලී බඩු සහ</p>	<p>අලුත්වැඩියා කටයුතු සඳහා වැය ඇස්තමේන්තුවක් ගැනීමට කටයුතු කරමින් පවතින බවත් කොන්ත්‍රාත්කරු හට රු. මිලියන 6.8 ක් නිෂ්කාශනය කර නොමැති</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>කාර්යාල උපකරණ මිලදී ගෙන තිබුණු අතර ඉන් රු. 4,561,696/- ක් වටිනා භාණ්ඩ නියමිත ප්‍රමිතියෙන් තොර දිගුකාලීන පාවිච්චියට නුසුදුසු වීම.</p>	<p>බවත් එයින් මුදලක් රඳවා ගැනීමට කටයුතු කර ඇති බවත් එම මුදලින් අදාළ අභ්‍යන්තර කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මේ පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>7.</p>	<p>අමාත්‍යාංශ පරිශ්‍රය සඳහා CCTV කැමරා පද්ධතියක් සවි කිරීම සඳහා රු. 1,111,500/- ක මුදලක් වැයකර තිබුණද මෙම පද්ධතිය ප්‍රමිතියෙන් තොර වීම.</p>	<p>2015 දෙසැම්බර් වන තෙක් මෙම පද්ධතියේ සියලුම කැමරා ක්‍රියාත්මක වී ඇති අතර 2015 මැද භාගයේදී මීයන් විසින් රැහැන් වලට හානි කිරීම නිසා ඇතැම් කැමරා අක්‍රියව පවතින බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. එම අක්‍රිය වූ රැහැන් කොන්ත්‍රාත් ක්‍රමයට මේ වසරේ අලුත්වැඩියා කිරීමට අපේක්ෂිත බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>8.</p>	<p>රු. 5,648,048/- ක් වැයකර “2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය” නමැති ග්‍රන්ථයේ පිටපත් 1622 ක් මුද්‍රණය කර ඇති අතර පිටපතක මිල රු. 5000/- ක් වන මෙම ග්‍රන්ථයේ පිටපත් විශාල ප්‍රමාණයක් අලෙවි වී නොතිබීම</p>	<p>මෙම ග්‍රන්ථය ජනාධිපතිතුමාගේ අනුමැතිය මත එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය වෙනුවෙන් සහභාගී වන විදේශ ආරාධිතයන් වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>එමෙන්ම මෙම පොත් අලෙවි කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>9.</p>	<p>මෙම කටයුත්ත සඳහා 2011 වසරේදී රු. මිලියන 15ක් වැයකර රු. 7,500/- ක වටිනාකමකින් යුත් කාසි 2000 ක් ටංකනය කර ඇති අතර අදාළ වැය අමාත්‍යාංශ වැය ශීර්ෂයට අධිභාර කිරීම මගින් මේ සඳහා ප්‍රතිපාදන සපයා ගෙන ඇති බව සහ මෙයින් 2017 ජනවාරි 30 වන විට මහබැංකුව බාරයේ කාසි 904 ක් ඉතිරිවී තිබීම.</p>	<p>මේවායේ ඓතිහාසික වටිනාකමක් ඇති බව ද මෙම කාසි මහ බැංකුව විසින් විකිණීමට කටයුතු කරන බව ද ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.</p> <p>ප්‍රධාන විභාග ස්ථානවල කෞතුකාගාර වල තැන්පත් කිරීමට කාසි ලබා දෙන ලෙසත් බුද්ධ ශාසන ආමාත්‍යාංශය මගින් ඉතිරි කාසි බෙදාහැරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් මේ පිළිබඳව වාර්තාවක් සකසා කාරක සභාවේ මිලභ රැස්වීමට රැගෙන එන ලෙසත් කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>10.</p>	<p>අමාත්‍යාංශය භාරයේ තිබූ KE-3284 දරන මයික්‍රෝ රෙක්ස්ටන් වර්ගයේ වාහනයක් එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යතුමා තම ධුර කාලය අවසන් වූ 2010 අප්‍රේල් 21 දින සිට විධිමත් ලෙස පවරා ගැනීමෙන් තොරව රැගෙන ගොස් තිබීම.</p>	<p>මෙම වාහනය පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා ඇති අතර එම වාහනය නැවත බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත පවරා දීමට කටයුතු කරන බව දන්වා ඇති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. ඉදිරි සති 2 ඇතුළත මෙම වාහනය පවරා ගැනීමට හැකිවන බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>11.</p>	<p>මුළු පිරිවැය රු. 22,540,288/- ක් දරමින් සිංහල ප්‍රේත වස්තු හා සිංහල විමාන වස්තු යන ග්‍රන්ථ දෙකෙන් පිටපත් 1999 ක් හා 2000 ක් මුද්‍රණය කර තිබූ අතර 2016.12.31 දින වන විට එම</p>	<p>ග්‍රන්ථ මුද්‍රණය කිරීමට පෙර අලෙවි කළ හැකි ප්‍රමාණය නිර්ණය කර එම ප්‍රමාණය සැලකිල්ලට ගෙන මුද්‍රණය කරන ලෙසත් ඉතිරිවී ඇති ග්‍රන්ථ පාසල් පුස්තකාල හා දහම් පාසල්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>ග්‍රන්ථ දෙකෙන් පිටපත් 3,562 ක් ගබඩාවේ ඉතිරිව තිබුණු අතර දෙපාර්තමේන්තුව විසින් විවිධ අරමුණු සඳහා මුද්‍රණය කරන ලද විවිධ ග්‍රන්ථ වලින් පිටපත් 21,519 ක් ද ගබඩාව තුළ ඉතිරි වී තිබීම.</p>	<p>පුස්තකාල වලට බෙදාහැර ඉතිරි කොටස අලෙවි කිරීමට වැඩ පිළිවෙලක් සකසන ලෙසත් කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p> <p>එම වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මිලභ රැස්වීමට රැගෙන එන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>12.</p>	<p>බෞද්ධ විශ්වකෝෂය සම්පාදනය කිරීම වසර 20 ක පමණ කලක සිට කෙරෙන අතර එහි අවසාන වෙළුම සම්පූර්ණ කර නොතිබීම.</p>	<p>මෙම ග්‍රන්ථයේ වෙළුම් 08 ක් සම්පූර්ණ කර ඇති බවත් සුචි වෙළුම ඉතිරිව ඇති බවත් ගෙවීම් අදාළ ප්‍රමිතියට උසස් කර පුරප්පාඩුව පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. මෙම කටයුත්ත නිම කිරීම සඳහා ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විත කමිටුවක් පත් කර උන්වහන්සේලාගේ උපදෙස් ද මේ සඳහා ලබාගන්නා ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. වෙත නියෝග කළ අතර මෙම වසර තුළ මෙම කාර්යය නිම කළ හැකි බව ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කරන ලදී.</p>
<p>13.</p>	<p>විද්‍යාලංකාර පිරිවෙනෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය.</p>	<p>මෙම ගෙඩනැගිල්ල ඉදිකිරීම කලක සිට කෙරිගෙන යන බවත් මෙහි මුල් ඇස්තමේන්තු පැරණි වීම නිසා එහි වියදම එම</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
		<p>ඇස්තමේන්තු ඉක්මවා යන තත්ත්වයක් ඇතිව ඇති බවද පැවසූ ප්‍ර.ග.නි./ග.නි. මෙම කටයුත්ත සඳහා 2017 වර්ෂයට රු. මිලියන 200 ක් වෙන් කර ඇති බවත් අමතරව රු. මිලියන 45 ක් ඉල්ලා ඇති බවත් මුළු ඇස්තමේන්තුව රු. මිලියන 1384 ක් බවත් ප්‍රකාශ කළේය.</p>
<p>සේවක අර්ථසාධක අරමුදල</p> <p>2017 මාර්තු 24</p>		
1.	<p>2013 වසරින් පසු අරමුදලේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොතිබීම.</p>	<p>2014 වාර්ෂික වාර්තාව සකස් කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත්කොට ඇති බවත්, 2015 වාර්ෂික වාර්තාව සකස් කරමින් පවතින බවත්, ප්‍ර.ග.නි. පැවසීය. 2014 සහ 2015 වාර්ෂික වාර්තා සකස් කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ දින වකවානු සහිත වාර්තාවක් 2017 අප්‍රේල් මස 10 වන දිනට ප්‍රථම කාරක සභාව වෙත ලබා දෙන ලෙස, කාරක සභාව විසින් ප්‍ර.ග.නි. හට නියෝග කරන ලදී.</p>
2.	<p>අභ්‍යන්තර විගණනය.</p>	<p>ප්‍රාදේශීය කාර්යාල 57 කින් සමන්විත මෙම අරමුදලේ අභ්‍යන්තර විගණන අංශයේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත්වත් නොවන බවත්, ඒ සඳහා යොදවා තිබෙනුයේ නිලධාරීන් 08 දෙනෙකු පමණක් බවත් නිරීක්ෂණය කළ කාරක සභාව විසින්, අරමුදලේ අභ්‍යන්තර</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>විගණනය ශක්තිමත් කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගන්නා ලෙසත්, ප්‍ර.ග.නි. හට දන්වන ලදී.</p> <p>රුපියල් ට්‍රිලියන 1.8 ක් පමණ වන මෙම අරමුදලේ මූල්‍යමය පාලනයට අදාළ අභ්‍යන්තර විගණන කටයුතු මහ බැංකුව විසින් පෞද්ගලික ආයතනයක් මඟින් සිදු කරනු ලබන බවත්, ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 6 ක පමණ මුදලක් වැය වන බවත්, අරමුදල පිළිබඳ සම්පූර්ණ වගකීම මහ බැංකුව සතු බවත්, අරමුදල් ආයෝජනයේදී රජයේ සුරැකුම්පත් වල 93% ක ප්‍රමාණයක් ද ඉතිරි 7% ක ප්‍රමාණය ඉන් පරිබාහිරව ද ආයෝජනය කර තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම අරමුදලේ ආයෝජන සම්බන්ධයෙන් ද විගණනයන් සිදුකරන බවත්, වර්තමාන ආයෝජන කමිටුව දිනපතා රැස්වෙන බවත්, මුදල් මණ්ඩලයේ තීරණයකට අනුව 2016 මැයි මාසයේ සිට ද්විතියික වෙළඳපොළ හරහා සිදු කරන ආයෝජන අත්හිටුවා ඇති බවත්, හෙතෙම සඳහන් කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>3.</p>	<p>2016 වසරේදී සේවක අර්ථසාධක අරමුදල, වැඩි ඵලදාවක් සහිත ප්‍රාථමික වෙළඳපොළෙන් අඩු බැඳුම්කර ප්‍රමාණයක් මිලට ගෙන අඩු ඵලදාවක් සහිත ද්විතියික වෙළඳපොළෙන් වැඩි බැඳුම්කර ප්‍රමාණයක් මිලට ගැනීමෙන් අරමුදලේ සාමාජිකයින්ට ලබාගත හැකිව තිබූ විශාල මූල්‍ය වාසියක් අහිමි කර තිබීම.</p>	<p>අරමුදලේ ආයෝජන පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පැවසීය. සේවක අර්ථසාධක අරමුදලේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර මිලදී ගැනීම පිළිබඳ අදාළ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස මහ බැංකුවේ අධිපතිවරයා හට කාරක සභාව විසින් නියෝග කරන ලදී.</p>
<p>4.</p>	<p>2010 ජූලි මාසයේ ගුවන් සමාගමක කරන ලද රු. 500,000,000/- ආයෝජනයක් වෙනුවෙන් ද, 2010 මැයි මස 31 දින වන විට හෝටල් සමාගමක කොටස් මිලදී ගැනීමට සිදු කළ රු. 810,321,610/- ආයෝජනයක් වෙනුවෙන් සහ නව හෝටල් සංකීර්ණයකට 2013 වර්ෂ අවසානයේ සිදුකළ රු. 5,000,000,000/- ආයෝජන සඳහා අරමුදලට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබීම හා එම මුදල් මූල්‍ය ප්‍රකාශනවල භානිකරන අලාභයන් ලෙස කපා හැර තිබීම.</p>	<p>අරමුදලේ ආයෝජන පිළිබඳ සම්පූර්ණ බලනල පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බවත්, ඒ අනුව අරමුදලේ පරිපාලන කටයුතු කම්කරු අමාත්‍යාංශයට පැවරෙන හෙයින් එම කටයුතු ඒකාබද්ධව සිදු කරන බවත් , අරමුදලේ කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සකස් කළ සංකල්පමය වාර්තාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ඉදිරි කටයුතු සිදුවෙමින් පවතින බවත්, ප්‍ර.ග.නී. පැවසීය. කැබිනට් අනුමැතිය ලද එම සංකල්පමය වාර්තාවේ පිටපතක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ප්‍ර.ග.නී හට නියෝග කරන ලදී.</p> <p>රජයේ සංකල්පයකට අනුව, සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමේ අරමුණින්, ජාතික ගුවන් සේවය සඳහා මෙන්ම සංචාරක හෝටල් සඳහා මුදල් මණ්ඩලයේ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>තීරණයකට අනුව මෙම මුදල් ආයෝජනය කර තිබූ බව මහ බැංකුවේ අධිපතිවරයා පැවසීය.</p>
<p>5.</p>	<p>අරමුදලට දායක මුදල් ලෙස විවිධ ආයතන වලින් ලද, අර්ථලාභීන්ගේ ගිණුම්වලට බැර නොකර පොදු තැන්පත් ගිණුමේ 2011 දෙසැම්බර් 31 දිනට රඳවා තිබූ රු. 346,697,934/- ක් වූ ශේෂය කඩිනමින් නිරවුල් කරන ලෙස 2013.02.06 දින සහ 2016.02.26 යන දිනවල පැවති කාරක සභා රැස්වීම්වලදී නියෝග කළ ද, 2016.12.31 දිනට රු. 356,422,000/- ක ශේෂයක් පැවතීම.</p>	<p>2015 වසර වන විට මෙම ශේෂය රු. මිලියන 325 ක් ලෙස පැවතිය ද මේ වන විට එය රු.මිලියන 45 ක් දක්වා නිරවුල් කිරීමට හැකිවී ඇති බවත්, මෙය අඛණ්ඩ අභ්‍යන්තර ගිණුම් ක්‍රියාවලියක් වන හෙයින්, කාලීනව නිරවුල් කිරීමට පියවර ගෙන ඇති බවත්, ප්‍ර.ග.නි. පැවසීය.</p>
<p>6.</p>	<p>2011.12.31 දිනට, හිමිකම් නොපාන ලද ප්‍රතිලාභ ගිණුමේ ශේෂයේ වූ රු.120,476,638/- ක් හා රඳවාගත් ප්‍රතිලාභ ගිණුමේ ශේෂය වූ රු.13,160,611/- නිරවුල් කිරීම සඳහා අප්‍රමාදව කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලෙස 2014.08.19 දින පැවති කාරක සභාව මගින් නියෝග කර තිබුණ ද, 2015.12.31 දින වන විට හිමිකම් නොපාන ලද ප්‍රතිලාභ ගිණුමේ ශේෂය රු. 448,909,000/- ක් හා රඳවාගත් ප්‍රතිලාභ ගිණුමේ ශේෂය ලෙස රු.78,091,000/- ක් පැවතීම.</p>	<p>ඒ ඒ පුද්ගලයින්ගේ නමින් පවතින ගිණුම් මිලියන 16 ක් පමණ පවතින බවත් ඒවා නිරවුල් කිරීම සඳහා කටයුතු කරමින් පවතින බවත්, ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. එම ගිණුම් වල පවතින සමස්ත මුදල් ප්‍රමාණය පිළිබඳ කාරක සභාව විසින් කළ විමසුමට පිළිතුරක් නොලැබුණු අතර, පූර්ව කාරක සභා මගින් දෙන ලද නියෝග ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, අවම වශයෙන් වසරකට වරක් හෝ සිය ගිණුම් තොරතුරු අදාළ ගිණුම් හිමියාවෙක ලිඛිතව දන්වා යැවීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, රැකියා නියුක්තිකයින් පිළිබඳ යාවත්කාලීන හා නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකි වන පරිදි කටයුතු කරන ලෙසත්, කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>හට නියෝග කරන ලදී.</p>
<p>7.</p>	<p>අරමුදලේ තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව හා මහ බැංකුව සම්බන්ධ වී එක් පරිගණක වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ, 2016.02.26 දින පැවති කාරක සභා නියෝගය ප්‍රකාරව වාර්තාවක් නොලැබීම.</p>	<p>උද්ගතව ඇති බොහෝ ගැටලු සඳහා හේතුව ලෙස මෙවැනි වැඩි දියුණු කළ ඒකාබද්ධ පරිගණක ජාලගත වැඩ සටහනක් නොමැතිවීම බව අවධාරණය කළ කාරක සභාව, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දැන්වූ අතර, 2016.02.26 දින පැවති කාරක සභා රැස්වීම් කාර්ය සටහන් වලට අදාළ පිළිතුරු වාර්තාවක් 2017 අප්‍රේල් මස 10 දිනට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>8.</p>	<p>අරමුදලේ ආයෝජනයන්හි මූල්‍ය ප්‍රකාශනවල හානිකරන අලාභයන් ලෙස කපාහැර තිබීම.</p>	<p>2015 වසරේදී බිලියන 2.5 ක් ද, 2016 වසරේ දී බිලියන 5.2 ක් ද එලෙස කපාහැරීම් සිදුකර ඇති බවත්, මෙම ක්‍රමවේදය 2015 වසරේ සිට අනුගමනය කරන බවත්, ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. මෙම කපාහැරීම් පිළිබඳ වාර්තාවක්, එනම් සම්පූර්ණ පාඩු හා වටිනාකම අඩුවීම මත සිදුවූ පාඩු ලෙස වර්ගීකරණයකට අනුව සකස් කොට කාරක සභාව වෙත ලබා දෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p> <p>අරමුදලේ ආයෝජන පාඩු පිළිබඳ නිරීක්ෂණය කළ කාරක සභාව, මින් මතුවට කරනු ලබන ආයෝජන සඳහා තීරණ ගැනීමට පෙර එම ආයෝජනවල ශක්‍යතාවයන් පිළිබඳ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>අධ්‍යයනයක් සිදු කරන ලෙසත්, ඒ සඳහා විනිවිදභාවයෙන් යුතු ප්‍රමිතිගත ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙසත් ප්‍ර.ග.නි./ග.නි. වෙත උපදෙස් ලබා දෙන ලදී</p>
<p>9.</p>	<p>අරමුදලේ ආයෝජන විස්තර. පිළිබඳ</p>	<p>කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි පහත සඳහන් කරනු ලබන විමසීම් සඳහා පිළිතුරු සහ වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත ලබාදිය හැකි කාල වකවානු දන්වා 2017 අප්‍රේල් මස 10 දිනට පෙර මූලික වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි හට නියෝග කරන ලදී.</p> <p>සේවක අර්ථසාධක අරමුදලෙහි ආයෝජනයන් පිළිබඳව මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් සිදු කරන ලද විමර්ශන වාර්තාව සේවක අර්ථසාධක අරමුදලෙහි කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම පිණිස සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව</p> <p>රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් යෝජනා කරන ලද, 2010 ජනවාරි මස 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා වසර හතක කාල පරිච්ඡේදය තුළ සේවක අර්ථසාධක අරමුදලෙහි සිදුවී ඇති හාරක කොටස් ආයෝජන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා, පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වන පිළිතුරු වාර්තාව.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>මහජනතාවගෙන් මිල ගණන් කැඳවන ලද භාරක කොටස් මිල දී ගැනීමේ දී හෝ අලෙවි කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල විසින් අනුගමනය කරන ලද නිර්ණායක හා පිළිගත් මෙහෙයුම් ක්‍රියා පිළිවෙත් කවරේද ?</p> <p>කොළඹ කොටස් හුවමාරුවේ මෙන්ම වෙනත් පෞද්ගලික සීමිත සමාගම් වල මිල ගණන් කැඳවන ලද භාරක කොටස් විකිණීමේ දී හෝ මිල දී ගැනීමේ දී පිළිගත් මෙහෙයුම් ක්‍රියා පිළිවෙත් ස්ථාපිත කළ පුද්ගලයා / පුද්ගලයන් කවුරුන්ද ?</p> <p>2010 ජනවාරි මස 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ සිදුවූ සියලුම මිලදී ගැනීම් හා විකුණුම් මොනවාද ? එකී කාල පරිච්ඡේදය තුළ එම ගනුදෙනු වලින් සිදුවී ඇති ප්‍රාග්ධන ලාභ හෝ අලාභ කවරේද ? භාරක කොටස් මිල දී ගැනීමට / විකිණීමට නියෝග දුන් නිලධාරීන් හා එම ගනුදෙනු සිදු කළ නිලධාරීන් පිළිබඳ විස්තර.</p> <p>2010 සිට 2016 යන කාල පරිච්ඡේදයේ දී සෑම වසරකම අවසානයේ සේවක අර්ථ සාධක අරමුදලේ සෑම ගනුදෙනු අදියරකම වටිනාකම් මොනවාද ? සෑම වසරකම අවසානයේ සෑම ගනුදෙනු අදියරකදීම අරමුදලට වන වියදම නිශ්චය කර තිබේද ?</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>10,000 ට වැඩි කොටස් ප්‍රමාණයක ගනුදෙනු සිදු කළ ගැනුම්කරුවන් / විකුණුම්කරුවන් කවුරුන්ද ? එම ගනුදෙනු වල සත්‍ය වටිනාකම තීරණය කොට තිබේද ? එම ගැනුම් / විකුණුම් තැරැව්කරුවන් හඳුනා ගෙන තිබේද ?</p> <p>ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා සේවක අර්ථ සාධක අරමුදල අතර කොටස් ගනුදෙනුවක් සිදුවූයේද ? එසේ නම් ප්‍රමාණය කුමක්ද ? එම කාල පරිච්ඡේදය තුළ කොටස් ගනුදෙනු සිදු කිරීමේ දී එකී පිළිගත් මෙහෙයුම් ක්‍රියා පිළිවෙත් කඩ කළ, උල්ලංඝනය කළ හෝ මහභූර ගීය අවස්ථා තිබුනේද ? සේවක අර්ථ සාධක අරමුදලේ කොටස් ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා පිළිගත් මෙහෙයුම් ක්‍රියා පිළිවෙත් නොමැත්තේ නම් මේ හා සමාන අරමුදල් වල පිළිගත් යහ පිළිවෙත් වලින් බැහැර වෙමින් සිදුකළ යම් ගනුදෙනුවක් තිබුනේද ? සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් ගැනුම් හා විකුණුම් කටයුතු සිදු කළ කොටස් වෙළඳපොළ තැරැව්කරුවන් හඳුනාගැනීම හා එම තැරැව්කාර සමාගම / සමාගම් හරහා සිදු කළ ගනුදෙනු වල ප්‍රමාණය හා වටිනාකම කොපමණද ? එම ගනුදෙනු සිදු කිරීමට නියම කිරීමට වග කිව යුතු සේවක අර්ථ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සාධක අරමුදලේ සේවයේ නියුතු නිලධාරීන් කවුරුන්ද?</p> <p>සේවක අර්ථ සාධක අරමුදලේ නිලධාරීන්ට සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් කොටස් මිල දී ගත හැකි වටිනාකම් / ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා තිබුණේද ? එසේ සීමා නොතිබුණේ නම් ඒ මන්ද ? එසේ සීමා තිබුණේ නම් ඒවා උල්ලංඝනය කළ අවස්ථා තිබුණිද?</p> <p>එම කාල පරිච්ඡේදය තුළ කොටස් වෙළඳ පොල මිල ගණන් පාලනය කිරීමට සේවක අර්ථ සාධක අරමුදල යොදා ගෙන තිබුණේද ? සිලෝන් ග්‍රේන් එලිවේටර්ස්, වැලිබල් වන්, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, ගලදාරි හෝටලය, ලයිට් හවුස් හෝටලය, ලාස්ස් ගෑස්, ඩීමෝ, බ්‍රවුන්ස්, LOLC , ශ්‍රී ලංකා කැපිටල් හෝල්ඩින්ග්ස් හා ද ෆිනෑන්ස් සමාගම් වල හා වෙනත් එවැනි ආයතන වල කොටස් විකිණීම හා මිල දී ගැනීම පිළිබඳව මූලික විස්තර කවරේද?</p> <p>සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් ගනුදෙනු සිදු කිරීමේ දී විශේෂයෙන් වාණිජ බැංකු වල කොටස් මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව / සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ යම් රීතියක් උල්ලංඝනය කර ඇත්ද ?</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව</p> <p>2017 අප්‍රේල් 04</p>		
<p>1.</p>	<p>මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් පිළිබඳව පූර්ව කාරක සභාවන් විසින් ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක වී නොමැති බව.</p>	<p>විශේෂයෙන්ම ජනමාධ්‍ය මගින් හා පූර්ව කාරක සභා වලදී අනාවරණය වූ කරුණු අනුව, ලිපිගොනු අස්ථානගතවීම්, වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචිකිරීම් ඇතුළු සිදුවන විවිධ වංචා හා දූෂණ හේතුවෙන් රාජ්‍ය ආදායමට සැලකිය යුතු පාඩුවක් සිදුවන බවට හෙළිවූ අතර, මෙම දෙපාර්තමේන්තුව කෙරෙහි පවතින ජනතා ආකල්පය ඉතා අයහපත් බව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. මෙම තත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුවක් ලෙස මෙම දෙපාර්තමේන්තුව තුළ දීර්ඝ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>කාලයක් තිස්සේ ස්ථාන මාරුවීම් රහිතව අඛණ්ඩව සේවය කරන දෙපාර්තමේන්තුගත හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන් සිටීම බවට පැහැදිලි වන හෙයින්, වර්ෂ 5 කට වඩා වැඩි සේවාකාලයක් සහිත සියලුම නිලධාරීන් හට දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු කරන ලෙස, කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p> <p>අවශ්‍ය වන්නේ නම්, මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කොට, කැබිනට් මණ්ඩල අනුමැතියක් සහිතව මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙසත්, නැවත මෙම දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවන අවස්ථාව වන විට මෙම සියලු ස්ථාන මාරුවීම් සිදුකොට ඊට අදාළ වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත්, ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>2</p>	<p>2008 වසරේ දී ආරම්භ කරන ලද ඊ - මෝටරින් ව්‍යාපෘතිය සහ පරිගණකගත රියදුරු බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදයේ වත්මන් තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකා රේගුව සමඟ ක්‍රියාත්මක වන ජාලගත තොරතුරු හුවමාරු ක්‍රමවේදය.</p>	<p>2009 වසරේදී නව ව්‍යාපෘතියක් ලෙස ඊ - මෝටරින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කළ ද විවිධ හේතූන් නිසාවෙන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බවත්, 2016 අප්‍රේල් මස මෙය නව ප්‍රසම්පාදන වැඩපිළිවෙලක් යටතේ ආරම්භකොට ඇති බවත් 2018 වසරේ අවසන් භාගයේ දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවට කිසිදු දැනුවත්භාවයක් නොමැති බව කාරක සභාව හමුවේ අනාවරණය වූ හෙයින්, මෙම නව ඊ - මෝටරින් ව්‍යාපෘතිය හඳුන්වාදීමට පෙර එම ව්‍යාපෘතිය හා සෘජුවම සම්බන්ධවන සියලුම ආයතන එනම්, මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, පළාත් සභා වැනි ආයතන සමඟ මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කොට අදාළ සියලු ගැටලු නිරාකරණය කරගන්නා ලෙස කාරක සභාව විසින් ප්‍ර.ග.නි. හට උපදෙස් ලබා දෙන ලදී.</p> <p>මෙම යෝජිත ඊ - මෝටරින් ව්‍යාපෘතිය ආරම්භයේ සිට ක්‍රියාත්මක වන දිනය දක්වා වන වැඩ සටහන පිළිබඳ දින වකවානු සහිත වාර්තාවක් මසක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p> <p>මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා මගහරවාගෙන විධිමත් හා ඵලදායී සේවාවක් ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම නවීන තාක්ෂණික ක්‍රමවේද වලට අනුගත විය යුතු බවත්, නවීන තාක්ෂණය භාවිතය පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ලද ක්‍රියාමාර්ග හා ඒ සඳහා වැය කරන ලද කාලය සහ මුදල් පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.</p>
<p>3.</p>	<p>සම්පූර්ණයෙන්ම පරිගණකගත ක්‍රමවේදයක් යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම 2008 වසරේ දී ආරම්භ කොට තිබුණ ද, මේ වන විට එය ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය වීම.</p>	<p>එම නව ක්‍රමවේදය පිළිබඳව ප්‍ර.ග.නි./ග.නි. විසින් සහ මෙට්‍රොපොලිටන් (පුද්ගලික) ආයතනයේ නියෝජිතයා විසින් පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර 2008 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2018 වසරේ දී සම්පූර්ණයෙන්ම නිම කොට ක්‍රියාත්මක කළ හැකි බව ප්‍රකාශ කරන ලදී.</p> <p>වේරහැර කාර්යාලයෙන් ආරම්භ කොට ඇති මෙම නව වැඩපිළිවෙළ දිස්ත්‍රික්ක 25 පුරාම ක්‍රියාත්මක කරන ලෙසත්, රියදුරු බලපත් වලට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධව කටයුතු සම්පාදනය කරන ලෙසත්, මෙම රියදුරු බලපත් නිකුත් කිරීමේ නව වැඩසටහන පිළිබඳ විස්තර සහිත වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට ලබා දෙන ලෙසත්, කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව</p> <p>2017 අප්‍රේල් 05</p>		

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>1.</p>	<p>16 වන සාක් සමුළුවේ කොළඹ ප්‍රඥප්තියට අනුව මෙ.ටො.8000 ක සහල් සංචිතයක් පවත්වාගැනීම, 2008.08.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් මත සහල් මෙ.ටො.100,000 ක ආරක්ෂිත සංචිතයක් පවත්වා ගැනීම සහ වෙළඳපලේ සහල් සුලභතාවය සහතික කිරීම ආදී කාර්යයන් ඉටුකිරීමේදී දෙපාර්තමේන්තුව අත්කරගෙන ඇති ප්‍රගතිය.</p>	<p>2008.08.27 දින සහල් මෙ.ටො.100,000 ක ආරක්ෂිත සංචිතයක් පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇතත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් නොලැබීම හේතුවෙන් සංයුක්ත සැලැස්මට අනුව කටයුතු කිරීම දුෂ්කර වී ඇති බවත් සතොස ආයතනය හරහා ඉන්දියාවෙන් සහල් මෙ.ටො.100,000 ක් ආනයනය කිරීමට සැලසුම් කරමින් සිටින බවත් ප්‍ර.ග.නි./ග.නි.පැවසිය.</p> <p>දෙපාර්තමේන්තු මෙහෙවර යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් පිළියෙල කර ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි.ට නියෝග කළේය.</p>
<p>2.</p>	<p>ධාන්‍යගම නිවාස සංකීර්ණයේ නිවාස 366 ක් සහ එම භූමියේ අයිතිය ආහාර කොමසාරිස් වෙත පවරා ගෙන නොතිබීම.</p>	<p>2015 වර්ෂයේ ඉඩම් කොමසාරිස්වරයා විසින් මෙම නිවාස සංකීර්ණයේ හිමිකාරිත්වය ආහාර කොමසාරිස් වරයා වෙත පවරා දීමට කටයුතු කර ඇති අතර අනවසර පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට නඩු පවරා ඇත. ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගින් එම නිවාස රජයේ සේවකයින් හට කුලී පදනමක් මත ලබා දීමට කටයුතු කර ඇති බව ප්‍ර.ග.නි./ග.නි.පැවසිය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>3.</p>	<p>ගබඩා භාරකරුවන්ගෙන් අයකර ගැනීමට ඇති හිඟ තොග ණයගැති ශේෂය වන රුපියල් 46,313,742/= මුදල අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය.</p>	<p>මෙම ණයගැතියන් අතර විශ්‍රාමික 102 ක් මියගිය 31 ක් ස්ථාන මාරුවීම් ලද 42 ක් සහ වැඩ තහනමට ලක්වූ 53 ක් සිටින අතර විශ්‍රාමිකයින්ගෙන් රු.මිලියන 2 ක් දැනට අයකරගෙන ඇති අතර ඉතිරි මුදල් ඔවුන්ගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගන්නා බවත් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූ 53 දෙනෙකුගේ ණය ශේෂ කපා හැරීමට කටයුතු කළ බවත් ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.</p> <p>කමිටුවක් මගින් කරුණු පරීක්ෂාකර බලා හිඟ මුදල් අයකර ගැනීමට හෝ කපා හැරීමට කටයුතු කරන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කළේය.</p>
<p>4.</p>	<p>2012 වර්ෂයේ ඉදිකළ විද්‍යාත්මක ගබඩා පිළිබඳව වාර්තාවක් පිළියෙල කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොතිබීම.</p>	<p>විද්‍යාත්මක ගබඩා සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් එවකට පැවති ආහාර හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව සඳහන් කළ ප්‍ර.ග.නි./ග.නි. අත්තිකාරම් ගිණුමේ පවතින වත්කම් දැනට භාවිතයේ පවතින බැවින් ඒවා ඇවර කිරීමේ හැකියාවක් නොමැති නිසා වත්කම් සහ දේපල තොරතුරු රැස්කර ලේඛනගත කරමින් පවතින බව පැවසීය.</p> <p>දිවයින පුරා පවතින</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>දෙපාර්තමේන්තුව සතු දේපල සහ වත්කම් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් ලබාගෙන වත්කම් බැරකම් ලේඛනයක් සකස් කර ජූලි 31 දිනට පෙර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.</p>
<p>5.</p>	<p>2008 වර්ෂයේ සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මගින් මියන්මාර රජයෙන් ආනයන කළ සහල් කි.ග්‍රෑම්.1,603,450 ක් ණය පදනම මත ආයතන 03 ක් වෙත විකිණීමෙන් ලැබිය යුතු රු.1,942,300/= ක මුදල 2017.03.20 දින වන විටත් අයකර ගැනීමට කටයුතු නොකිරීම.</p>	<p>මෙම සහල් තොගය සමුපකාර පාරිභෝගික සමිති 3 ක් වෙත නිකුත් කර ඇති අතර සමිති 2 ක් නියමිත පරිදි මුදල් ගෙවා ඇතත් කෝල්පෙඩ් නැමති ආයතනයෙන් ලැබිය යුතු හිඟ මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරා ඇති බව ප්‍ර.ග.නි/ග.නි. පැවසීය.</p>
<p>6.</p>	<p>2012 වර්ෂයේ වේයන්ගොඩ ගබඩාවේ වී තොග සහල් කිරීම සඳහා වී මෝල් හිමියන් දෙදෙනෙකුට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ලබාදීමත් ආපසු ලබා නොදුන් සහල් වෙනුවෙන් රු. 7,190,700/= ක් අයකර නොතිබීම.</p>	<p>හාල් මෝල් හිමියන් දෙදෙනෙකු වෙත වී තොග නිකුත් කර තිබූ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර උවදුරක් හේතුවෙන් සහල් සැපයීම සිදුකළ නොහැකි බව ලිඛිතව දන්වා තිබුණි.නියමිත කාලය තුළ කාර්යය ඉටුකිරීමට අසමත් වීම මත එක් අයෙකුට විරුද්ධව නඩු පවරා ඇති අතර අනෙක් පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව ප්‍ර.ග.නි/ග.නි. සඳහන් කළේය.</p> <p>මේ සම්බන්ධයෙන් සවිස්තර</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කාරක සභාව වලංගු කාලය තුළ කාර්ය සාධන බැඳුම්කරය අත්හිටුවා ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීම ආයතනයේ ගණකාධිකාරීවරයාගේ වගකීම බව පැවසීය.</p>
<p>7.</p>	<p>2015.12.31 දිනට වර්ෂ 01 සිට 10 ට වැඩි කලක් ගතව තිබූ රු.3,217,808/= ක හිඟ හිටි ණය ශේෂයන් අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග.</p>	<p>මෙහි බොහෝ ණය ශේෂ රු. 10,000/= ට අඩු ඒවා බවත් විශ්‍රාමික 83 දෙනෙකුගෙන් අයවිය යුතු ණය ඔවුන්ගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගැනීමටත් සිදුව තිබූ ගිණුම්කරණ දෝෂ නිවැරදි කිරීමටත් කටයුතු කළ බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කළ කාරක සභාව බොහෝ ආයතනවලට පොදු වූ මෙවැනි ගැටළු නිරාකරණය සඳහා භාණ්ඩාගාරය මැදිහත්ව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකට එළඹීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කළේය.</p>
<p>8.</p>	<p>ආපනශාලාව බදු දීමෙන් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රු.862,354/= ක හිඟ මුදල අයකර ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව අවධානය යොමු විය.</p>	<p>සුභසාධක සංගමයකට රු.2000/= ක මාසික කුලියකට ලබාදී තිබූ මෙම ආපන ශාලාව මෑතක දී සිදුකල තක්සේරුවකින් පසු එහි මාසික කුලී වටිනාකම රු.40,000/= දක්වා වැඩි කිරීමට</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>කටයුතු කිරීම නිසා අදාළ සංගමය ඉන් ඉවත්ව ගොස් ඇති බවත්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව එය වෙනත් අයෙකුට බදු දීමට කටයුතු කර ඇති අතර හිඟ මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>9.</p>	<p>රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත කුලී පදනම මත ලබා දී තිබූ ගබඩාවලින් 2017.03.20 දිනට රු.71,735,722/= ක් අයවිය යුතුව තිබීම, කුලී නොගෙවූ ගබඩා 25 ක් වෙනත් රු.23,132,890/= ක හිඟ මුදලක් අයකරගෙන නොතිබීම සහ නවීකරණය කරන ලද ගබඩා නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම.</p>	<p>රජයේ අවශ්‍යතාවයන්ට ගබඩා පහසුකම් සලසාදීම, හදිසි අවශ්‍යතාවලදී පරිහරණයට සුදුසු අයුරින් සකස් කිරීම සහ ආහාර ද්‍රව්‍යවල දිගු කාලීන සුරක්ෂිතතාවය ආදිය සැලකිල්ලට ගනිමින් පවතින ගබඩා විද්‍යාත්මක ලෙස නවීකරණය කිරීමට 2016 වර්ෂයේ වෙන් කළ රු.මිලියන 214 ක ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 50 ක් ලැබී ඇති බවත් ඉතිරි ප්‍රතිපාදන මගින් දෙපාර්තමේන්තුව සතු සියළු ගබඩා නවීකරණය කිරීම ප්‍රධාන අරමුණ බවත් සඳහන් කළ ප්‍ර.ග.නි./ග.නි. යෝජිත සහල් මෙ.ටො.100,000 වැඩ සටහන ක්‍රියාත්මක වීමේදී මෙම ගබඩා පරිහරණය කිරීමට හැකිවන බවත් අනාවරණය කළේය.</p> <p>දෙපාර්තමේන්තුව සතු ගබඩා පිහිටි ස්ථාන, බදු පදනමින් ලබා දී</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>ඇත්නම් අදාළ පුද්ගලයින්ගේ තොරතුරු, බදු කාලසීමාව, කුලී පැහැර හැර ඇත්නම් ගෙන ඇති ක්‍රියාමාර්ග ආදිය ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමට හැකිවන අයුරින් එහි පිටපතක් ගරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලෙසත් කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>නැගෙනහිර පළාත් සභාව</p> <p>2017 අප්‍රේල් 05</p>		
<p>1.</p>	<p>ආණ්ඩුකාරවරයාගේ භාරකාර අරමුදලේ ගිණුම් 2013 වසරේ සිට 2015 වර්ෂය දක්වා විගණකාධිපතිවරයා ඉදිරිපත් කර නොතිබීම වෙන</p>	<p>මෙම අරමුදල ස්ථාපිත කර ඇත්තේ ගරු ආණ්ඩුකාරතුමාගේ සංදේශයක් මගින් වන අතර එම සංදේශය ප්‍රකාරව විගණකාධිපතිවරයා වෙත ගිණුම් ඉදිරිපත් කළද, පසුව ආණ්ඩුකාරතුමාගේ වෙනත් සංදේශයක් මගින් එම අරමුදල මහජන මුදලින් සමන්විත නොවන බැවින් විගණකාධිපතිවරයා වෙත ගිණුම් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවට සම්මත කර ගෙන ඇති බව ග.නි පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 23(1) වන වගන්තිය ප්‍රකාරව පළාත් සභාවල සියළුම ගිණුම් විගණනය විගණකාධිපතිවරයා විසින් ඉටු කරනු ලැබිය යුතු බව කාරක සභාවේ අදහස විය.</p> <p>වර්තමාන ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කර ආණ්ඩුකාරවරයාගේ භාරකාර අරමුදලේ ගිණුම් විගණනය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන කාරක සභාව වෙත වාර්තාවක් එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ග.නි වෙත නියම කරන ලදී.</p>
<p>2.</p>	<p>නැගෙනහිර පළාත් පෙර පාසැල් අධ්‍යාපන කාර්යාංශය 2013, 2014 හා 2015 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන විගණන කාර්යයන් සඳහා විගණකාධිපතිවරයා වෙත භාර දී නොතිබීම</p>	<p>එම මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයා වෙත භාරදී නොමැත්තේ නම් ඒවා භාරදී ඒ සම්බන්ධයෙන් කාරක සභාව වෙත වාර්තාවක් එවන මෙන් ප්‍ර.ග.නි/ග.නි වෙත නියෝග කරන ලදී.</p> <p>එමෙන්ම සියළුම ආයතන විගණකාධිපතිවරයා වෙත ගිණුම්/ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළේද/ නොකළේද යන කරුණ විගණන හා කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා කිරීමට හා එය කාර්ය සටහන්වලට ඇතුළත් කිරීමට කාරක සභාව නිර්දේශ කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>3.</p>	<p>පළාත් සභාවට අයත් අමාත්‍යාංශ දෙකක් විගණන විමසුම් 6 ට ද, දෙපාර්තමේන්තු තුනක් විගණන විමසුම් 16 ට හා පළාත් පාලන ආයතන දෙකක් විගණන විමසුම් 2 ට පිළිතුරු දී නොමැති වීම</p>	<p>මෙම විගණන විමසුම් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පැවැත්වෙන බවත්, මෙම පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට හැකි වන බවත් ග.නි පැවසීය.</p>
<p>4.</p>	<p>අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පිළිතුරු නොදුන් විගණන විමසුම්</p>	<p>පිළිතුරු නොදුන් විගණන විමසුම් 516ක් බව නිරීක්ෂණය කළ කාරක සභාව, එම විමසුම්වලට කඩිනමින් පිළිතුරු ලබා දීමට කටයුතු කරන ලෙස ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>2016 වසරේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් කිසිවක් නොපවත්වන ලද ආයතන සංඛ්‍යාව 10ක් වීම</p>	<p>එම ආයතන 10න් 4ක් පමණක් එකම විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමක්වත් 2016 වසරේදී පවත්වා නොමැති බවත්, ඉතිරි ආයතන සියල්ල නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාල සමූහය වන බවත්, එම කාර්යාල සියල්ල එක්ව මෙම රැස්වීම් පවත්වන බවත් ග.නි පැවසීය.</p> <p>මේ අයුරින් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් නොපැවැත්වීම පළාත් සභාවේ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් අසතුටුදායක තත්ත්වයක් බව අවධාරණය කළ කාරක සභාව, මින් ඉදිරියට නිසි පරිදි විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පැවැත්වීමට කටයුතු කරන ලෙස ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>6.</p>	<p>2016 වසරේ පළාත් සභාවට අයත් ආයතන 10ක් ක්‍රියාකාරී සැලසුම් පිළියෙල කර නොමැති වීම හා ආයතන 09ක් ප්‍රසම්පාදන සැලසුම් පිළියෙල කර නොතිබීම.</p>	<p>මෙම අසතුටුදායක තත්ත්වයන් ඉදිරියේදී නිවැරදි කර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව ග.නි වෙත නියම කරන ලදී.</p>
<p>7.</p>	<p>2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණයින් 250ට කොරියන් භාෂාව ඉගැන්වීමේ පන්ති පැවැත්වීම සඳහා හිටපු ප්‍රධාන අමාත්‍ය ලේකම්වරයාට පළාත් අරමුදලින් අත්තිකාරම් ලෙස රු. 2,000,000/- ක මුදලක් ගෙවා තිබුණද, එම පන්ති අපේක්ෂා කළ පරිදි පවත්වා නොතිබීම</p>	<p>පළාත් ගිණුම් කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද කමිටුව රැස්වීම් වාර දෙකක් පවත්වා ඇති බවද, එහිදී හෙළිදරව් වූ කරුණු අනුව ඇතැම් ලිපිගොනු අස්ථානගත වී ඇති බවද, කමිටු වාර්තාව ඉදිරි මාසය ඇතුළත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද, එම වාර්තාවේ නිර්දේශ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද ග.නි පැවසීය.</p> <p>එම කමිටු වාර්තාවේ පිටපතක් කාරක සභාව වෙත එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>8.</p>	<p>කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එකක් රු.104,750 ක් බැගින් සූර්ය බල ශක්ති පහන් ඒකක 10ක් සවි කිරීම සඳහා සමාගමකට කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබූ</p>	<p>එකම වර්ගයේ පහන් ඒකක සඳහා මිල ගණන් දෙකක් තීරණය කිරීමට හේතු සම්බන්ධයෙන් අදාළ තාක්ෂණ ඇගයීම් කමිටු නිලධාරියාගෙන් වාර්තාවක්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>අතර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන් කරන ලද අරමුදල්වලින් 2014 වර්ෂය තුළ එකතුව රු.1,047,500 ක මුදලක් මේ සඳහා වැය කර ඇති බවත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය විසින් එකක් රු.165,000/- බැගින් එම වර්ගයේම සූර්ය බල ශක්ති පහන් 21ක් එම කාලපරිච්ඡේදය තුළම සපයා සවි කිරීමට එම සමාගමටම කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබුණු බවත් නිරීක්ෂණය විය. මෙම කොන්ත්‍රාත් දෙකෙහිම තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස එකම නිලධාරියෙකු කටයුතු කර නොතිබීම</p>	<p>කැඳවා මාසයක් තුළ කාරක සභාව වෙත ඉදිරිපත් කරන මෙන් කාරක සභාව විසින් ප්‍ර.ග.නි/ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>9.</p>	<p>පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් එක්ස්කැට්ටර් යන්ත්‍රයක් 2011 අප්‍රේල් 01 සිට නොවැම්බර් 30 දක්වා පැය 569ක් උපයෝජනය කර තිබූ නමුත් ඒ සඳහා වූ රු.1,991,500 ක් වූ කුලී ගාස්තු ලබා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබීම</p>	<p>මේ සම්බන්ධයෙන් වාර්තාවක් වාරිමාර්ග ලේකම්වරයාගෙන් ගෙන් කැඳවා හැකි ඉක්මනින් එම වාර්තාව කාරක සභාව වෙත එවන මෙන් ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>10.</p>	<p>නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවල පාසැල් කිහිපයක් විසින් පාසැල්වල තත්ත්වය පවත්වා ගැනීමේ අරමුණින් 2014 හා 2015 වර්ෂවල අධ්‍යයන පොදු සහතික</p>	<p>කුමන තත්ත්වයක් යටතේ හෝ මෙම ශිෂ්‍යන්ට විභාගයට පෙනී සිටීමට අවසර ලබා නොදීම මගින් බලධාරීන් විසින් ඔවුන්ට දැඩි අසාධාරණයක් සිදු කර ඇති බව කාරක සභාව අවධාරණය කරන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා දක්ෂතාවයක් නොදැක්වූ ශිෂ්‍යයන් පිළිවෙලින් 88ක් හා 83ක් සඳහා විභාගයට පෙනී සිටීමට අවසර දී නොතිබීම.</p>	<p>ලදී. විභාගයට පෙනී සිටීමට අවසර ලබා නොදුන් ශිෂ්‍යයන්ගේ නාම ලේඛණයක් හා ඔවුන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් කඩිනමින් කාරක සභාව වෙත එවන මෙන්ද, එම වාර්තාව ලැබීමෙන් පසු මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පමණක් පළාත් සභාව නැවත කාරක සභාව වෙත කැඳවනු ලබන බවද කාරක සභාව අවධාරණය කරන ලදී.</p>
<p>11.</p>	<p>ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකගේ ළඟම ඥාතියෙකුට ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට ලබා දී තිබූ දෙපාර්තමේන්තු වාහනයේ එක් ටයරයකට හානිවීම හේතුවෙන් අදාළ පුද්ගලයා විසින් නව ටයර් 04ම ආදේශ කිරීම සඳහා ටයර් මිලදී ගැනීම වෙනුවෙන් කොළඹ පිහිටි ආයතනයකට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රු. 137,000 ක චෙක්පතක් ලබා දී තිබුණි. කෙසේ වුවද, පළාත් අධ්‍යක්ෂකගේ නියෝග මත එම චෙක්පතේ ගෙවන්නාගේ නම වෙනස් කර ත්‍රිකුණාමලය බැංකුවකින් මුදල්</p>	<p>මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කාරක සභාව වෙත වාර්තාවක් එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>කර ගෙන තිබීම</p>	
<p>රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශය</p> <p>2017 මැයි 03</p>		
<p>1.</p>	<p>අමාත්‍යාංශයේ මුළු තනතුරු පුරප්පාඩු 166 න් 123 ක් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සහ සංවර්ධන නිලධාරී තනතුරු වීම සහ සේවක ස්ථානමාරු.</p>	<p>ඉදිරියේදී පරිගණක දත්ත පද්ධතියක් සකස් කර එම පරිගණක වැඩසටහන උපයෝගී කර ගනිමින් සියළුම රාජ්‍ය සේවකයන්ට වසර 5න් 5ට ස්ථාන මාරු ලබා දීමට කටයුතු කරන බව ප්‍ර.ග.නි. පැවසීය.</p> <p>මෙය ප්‍රතිපත්තියකට සීමා නොකර රෙගුලාසියක් බවට පත් කිරීම යෝග්‍ය බව කාරක සභාවේ මතය විය. 2009 වර්ෂයේදී අංක 1589/30 දරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පරිපාටික රීති 1 කාණ්ඩයේ XVIII පරිච්ඡේදයේ 195 හා 203 වගන්ති ප්‍රකාරව දීපව්‍යාප්ත හා ඒකාබද්ධ සේවාවන් වල වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය වීම නිසා එමගින් රාජ්‍ය සේවයේ තිබිය යුතු ගුණාත්මකභාවය නැති වී යන බැවින් මෙම මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.</p>
<p>2.</p>	<p>2016.12.31 ප්‍රාග්ධන මුළු ඉතිරිවීම් රු.37,433,648න් රු.25,000,000 ක් JICA “මුල් පෙළ නිලධාරීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය” සඳහා වෙන් කරනු ලැබූ මුදලක් වන අතර එය 100% ක ප්‍රාග්ධන ඉතිරිවීමක් බවට පත්වීම.</p>	<p>මෙය මහා භාණ්ඩාගාරය හරහා මූල්‍ය ප්‍රතිපාදන ලද විදේශ ආධාර ව්‍යාපෘතියක් බවත් පළමුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා පසුව පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙය පැවති අතර, වර්තමානයේදී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මේ සඳහා මුදල් වියදම් කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය මෙහි වගවීමේ ක්‍රියාවලිය පමණක් සිදු කරන බවත් කෙසේ වෙතත් බොහෝ විට වර්ෂය අවසානයේ මෙම ප්‍රතිපාදන ලැබීම් මෙම ඉතිරිවීම් වලට හේතුවන බවත් ප්‍ර.ග.නි. පැවසීය.</p> <p>මෙම ප්‍රතිපාදන භාවිතා නොකිරීම තුළ වගවීමේ ක්‍රියාවලිය හා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටළු ඇති වන බව කාරක සභාව අවධාරණය කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පුහුණුවීම් සඳහා දිගුකාලීන ප්‍රධාන සැලැස්මක් තිබිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජාත්‍යන්තර පුහුණුවීම් ලබා දීම ඉතා වැදගත් බවත් කාරක සභාව ප්‍රකාශ කළ අතර, SLIDA ආයතනය සමග එකතුවී පුහුණුවීම් සැලසුම් කරඇති බව ප්‍ර.ග.නි. පැවසීය. පුහුණු වැඩසටහන් සකස් කළ පසු පමණක් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සුදුසු බව කාරක සභාව අවධාරණය කළේය.</p>
<p>3.</p>	<p>2016/12/31 දිනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ රු.55,179,844 ක හිඟ කුලියක් අයවිය යුතු අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අයවිය යුතු හිඟ මුදල රු.36,042,000 ක් වශයෙන් සඳහන් ව ඇති අතර, කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන අනුව ගෙවිය යුතු ශේෂය රු.7,474,530 ක් ලෙස සඳහන්ව ඇත. මෙම ආයතනය ගොඩනැගිල්ලෙන් ඉවත්ව ඇති බැවින් 2016 ඔක්තෝම්බර් මාසයෙන් පසුව කුලී අයවී නොතිබීම. එමෙන්ම පාර්ලිමේන්තු මැති ඇමතිවරු 59 දෙනෙකුගෙන් අයවිය යුතු නිවාස කුලී රු.3,925,617 ක් 2015 වර්ෂයේ සිට අය නොවී පැවතීම හා 2012 වර්ෂය දක්වා නිලධාරීන් 15 දෙනෙකුගෙන් අයවිය යුතු නිවාස කුලී රු.7,261,713 ක් 2016 වර්ෂය</p>	<p>දැනට මෙසේ හිඟ කුලී ගෙවිය යුතු නිලධාරීන්/මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි.හට නියෝග කරන ලදී.</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
	දක්වාම අය කරගෙන නොතිබීම හා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබීම.	
4.	පළාත් සභා හා මධ්‍යම රජය අතර ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්.	මේ සඳහා ඵලදායී වැඩසටහනක් තිබිය යුතු බවත් එම වැඩසටහන පිළිබඳව සහ එකම ස්ථානයේ අවු.5 ඉක්මවූ නිලධාරීන් සංඛ්‍යාව හා 2017 අවසන් වන විට වෙනත් ස්ථාන වලට මාරුවන නිලධාරීන්ගේ සංඛ්‍යාව හා නම් වශයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස ප්‍ර.ග.නි. ට නියෝග කළ අතර මෙම ස්ථාන මාරුවීම් 2017 අගෝස්තු මස අවසන් වන විට කීරණය කර අවසන් කරන ලෙස ද ප්‍ර.ග.නි. හට නියෝග කරන ලදී.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2017 මැයි 03		
1.	ඊ - විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය සඳහා වැටුප්, වේතන හා පුහුණුවීම් වියදම් හැර රු.182,223,229/- ක මුදලක් වියදම් කිරීම හා 2013.11.01 දින සිට අත්හැර දමා ඇති මෙම ව්‍යාපෘතිය පිළිබඳව පැන නැගී ඇති ගැටළු විසඳීමට ICTA ආයතනයට හැකි වුවත් දෙපාර්තමේන්තුව තුළ පැන නැගී ඇති ගැටළු විසඳා ගෙන මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට උනන්දුවක් නැති බව ICTA ආයතනය දැන්වීම, ගිවිසුම ප්‍රකාර	මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කාරක සභාව ඉදිරියට කැඳවිය යුතු වගකිවයුතු නිලධාරීන්ගේ නාම ලේඛනයක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ප්‍ර.ග.නි. වෙත කාරක සභාව විසින් නියෝග කරන ලදී.

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>E-wis ආයතනය ක්‍රියාකර නොමැති වුවත් ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති වීම හා මේ වන විටත් ගිවිසුම අවලංගු කිරීම පමණක් සිදුකර ඇති බවත් ICTA ආයතනය දන්වා තිබීම.</p>	
<p>2.</p>	<p>2017.02.28 දිනට බැංකු ක්‍රමය මගින් (SLIP) මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමිකයාගේ බැංකු ගිණුමට බැර නොවී ප්‍රතික්ෂේප වී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ආපසු හරවා එවූ විශ්‍රාම වැටුප් සංඛ්‍යාව 1463 ක් වූ අතර එහි වටිනාකම රු. 53,392,514ක් බව අනාවරණය වීම.</p>	<p>මෙහි අධීක්ෂණ කටයුතු හා නිසි ක්‍රමවේදය පිළිබඳ ප්‍ර.ග.නි./ග.නි. විසින් සිදු කළ පැහැදිලි කිරීම් පිළිබඳ සැඟිමකට පත් විය නොහැකි බැවින්, මෙම SLIP Return ගැටළුව සම්බන්ධව 2017 ජනවාරි සිට පෙබරවාරි දක්වා මාස වල වාර්තා වූ හරවා එවීම් ගණන හා ඒ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව නියෝග කළේය.</p> <p>විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිය සේවා සැපයීමේදී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව ඒ සඳහා මාස 2කට වරක් මෙහි ප්‍රගතිය වාර්තා කිරීමට කාරක සභාව ඉදිරියට කැඳවීමට කටයුතු කරන බව දැන්වීය.</p>
<p>3.</p>	<p>2016 වසරේ දෙසැම්බර් 31 දිනට විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් ශේෂය රු.320,250,815 ක් වූ අතර මෙම වැඩිපුර ගෙවීම් නැවත අයකර ගැනීමට කටයුතු කලද,</p>	<p>මේ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බව ග.නි. පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>එම වැරදි කරන ලද නිලධාරීන්ට එරෙහිව මු.රෙ. 119 සහ 156 ප්‍රකාරව කටයුතු කර නොමැති වීම.</p>	
<p>4.</p>	<p>2014.04.09 දින වන විට 2013 හා 2014 වර්ෂවලට අදාළව ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂික අයදුම්පත් 17,029 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබියදී ඒවා සම්බන්ධයෙන් විධිමත් පරිදි තොරතුරු ලබා නොගෙන බැංකු ක්‍රමය (SLIP) උපයෝගී කරගෙන එම පාරිතෝෂික විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම්වලට සෘජුව බැර කර තිබීම සහ මෙම අයදුම්පත් 17,029 අතර සිටින සියළු පළාත් සභා නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතුව තිබූ අවකරණ මුදල්ද සමග විශ්‍රාමිකයින් වෙත මුළු මුදලම ගෙවා තිබීම.</p>	<p>මෑතකදී මහා භාණ්ඩාගාරයෙන් රාජ්‍ය බැංකු 3 හරහා හඳුන්වාදුන් විශ්‍රාමිකයන්ගේ පාරිතෝෂික සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමේ ක්‍රමවේදය මත රු.මිලියන 15,000ක් ලබාගත් බවත් එම මුදල් හැකි ඉක්මනින් ගෙවීමට සිදු වීමත් රජයට අයවියයුතු ආයතන වලින් නියමිත පරිදි මුදල් නොලැබීමත් නිසා මෙම ප්‍රශ්නය උද්ගත වූ බව ග.නි. පැවසීය.</p> <p>නියැදි විගණන පරීක්ෂාව අනුව විශ්‍රාමිකයන් 182 දෙනෙකුට වැඩිපුර ගෙවා ඇති රු.9,956,314 ක මුදල පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව ග.නි. වෙත දැනුම් දෙන ලදී.</p>
<p>5.</p>	<p>දෙපාර්තමේන්තුව වෙත ක්‍රියාගොඩනැගීමට ලැබී තිබූ රු.9,947,965 ක් වූ මුදල් පරිත්‍යාග මුදල් රෙගුලාසි 170(2) (අ), (ආ), (ඇ), (ඈ) සහ (ඉ) ප්‍රකාර ඒකාබද්ධ අරමුදලට බැර කල යුතු වුවද අනුමැතියකින් තොරව ඉන් රු.1,765,000 ක මුදලක් 2016 විශ්‍රාමික දිනය සැමරීමට වැය</p>	<p>මේ සඳහා රජයේ මුදල් වැය නොකල බවද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්ගේ රජයේ බැංකු ගිණුමට බැර වී ඇති මුදල් පරිත්‍යාග, මු.රෙ. අනුව ඒකාබද්ධ අරමුදලට බැර නොකිරීමට හේතුව තාක්ෂණික දෝෂයක් වන බවද ඒ සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමට නොහැකි වූ බවද,</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>කිරීම.</p>	<p>ග.නි. පැවසීය. රජයට අයත් මුදල් භාණ්ඩාගාරය දැනුවත් කර නිසි අනුමැතිය ලබා ගෙන රජයේ ආදායමට බැර කල යුතු බව කාරක සභාව අවධාරණය කළේය.</p>
<p>6.</p>	<p>විශ්‍රාමිකයන්ගේ බාලවයස්කරුවන්ට හිමි විශ්‍රාම පාරිතෝෂික, හිඟ විශ්‍රාම වැටුප්, මරණ පාරිතෝෂික හා විශේෂ වන්දි මුදල් දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් පසුව ඒවා බාල වයස්කරු නමින් පාස් පොතක තැන්පත් කර ඒ පිළිබඳ වාර්තාවක් අදාල ආයතනය විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත මාසිකව වාර්තා කල යුතු වුවද අදාල ආයතන විසින් පාස්පොත් හිමියන්ගේ වයස සම්පූර්ණ වී බොහෝ කාලයක් ගත වුවද ඔවුනට ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබීම.</p>	<p>අදාල පාස් පොත් එම ආයතනවල ඇති බවත් ඒ පිළිබඳ එම විශ්‍රාම වැටුප් හිමියන් නොදන්නා අවස්ථා ඇති බවත් ඒ අයගේ තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවයන් පවතින බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. අදාල තොරතුරු ප්‍රා.ලේකම් මගින් හෝ ලබාගෙන මෙම කටයුතු නිරවුල් කරන ලෙස කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි.හට උපදෙස් දෙන ලදී.</p>
<p>ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය</p> <p>2017 මැයි 04</p>		
<p>1.</p>	<p>මව් යාත්‍රා 02ක් මිලදී ගැනීම සඳහා 2007 වර්ෂයේ සිංගප්පූරු සමාගමක් සමග එළඹ තිබූ ගිවිසුමකට අනුව අත්තිකාරම් ගෙවා දින 280ක් තුළ කොන්ත්‍රාත්කරු විසින් යාත්‍රා නිෂ්පාදනය කර භාර දිය යුතු වූ</p>	<p>මව් යාත්‍රා මිලදී ගැනීම මහින්ද චිත්තන වැඩසටහන යටතේ ඇතුළත් කර තිබූ වැඩසටහනක් වන අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය 2007 වසරේදී ලැබී තිබූ බවත්, ඒ අනුව මහා භාණ්ඩාගාර ප්‍රතිපාදනද ලැබී තිබුණු බවත්, ඒ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>අතර මේ සඳහා රු.1488,000,000/- ක මුදල් ප්‍රතිපාදන වෙන් කර 2015 දෙසැම්බර් වන විට රු. 113,556,801/- ක් වැය කර තිබුණද, මව් යාත්‍රා මිලට ගෙන නොතිබීම.</p>	<p>සඳහා වූ ඇස්තමේන්තුගත වියදම රු. මිලියන 326ක් බවත්, එම ප්‍රතිපාදනවලින් මිලියන 113ක් වැය කර ඇතත් මව් යාත්‍රා දෙක ලැබී නොමැති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. බැංකු ඇපකරයක් නොමැතිව අත්තිකාරම් මුදලක් ලෙස රු. මිලියන 65ක් ගෙවා ඇති බව හෙළිදරව් වන බවත්, මෙම ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් පරිපාටිය වැනි තොරතුරු ඇතුළත් ලිපිගොනු අස්ථානගත වී ඇති බවත් ප්‍ර.ග.නි පැවසීය.</p> <p>මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, ප්‍ර.ග.නි ගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත කඩිනමින් එවන ලෙස ප්‍ර.ග.නි වෙත කාරක සභාව නියම කරන ලදී.</p>
<p>2.</p>	<p>2014 හා 2015 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබීම</p>	<p>වාර්ෂික වාර්තා සභාගත කිරීමට කටයුතු නොකිරීම පිළිබඳ හේතු දක්වමින් වාර්තාවක් කඩිනමින් කාරක සභාවට එවන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි වෙත නියම කරන ලදී.</p>
<p>3.</p>	<p>2015 හා 2016 වර්ෂවල විගණන විමසුම් 16ට පිළිතුරු සපයා නොතිබීම</p>	<p>විගණන විමසුම් සඳහා ප්‍රමාදයකින් තොරව පිළිතුරු සැපයිය යුතු බව අවධාරණය කළ කාරක සභාව, ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමට කටයුතු කරන ලෙස ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>4</p>	<p>මාදු ගඟ හා මීගමු කලපු ව්‍යාපෘතියට අදාළව නෙදර්ලන්ත ආධාර මගින් ප්‍රතිපූරණය කිරීම ප්‍රතික්ෂේප කරන ලද රු. මිලියන 73 ක මුදල පියවීම සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය මගින් රු. මිලියන 42.04 ක් ද, ඉතිරි මුදල අමාත්‍යාංශ වැය ශීර්ෂ මගින්ද, ප්‍රතිපූරණය කිරීම සම්බන්ධ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමටත්, අරමුණු ළඟා කර නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර කමිටුවට වාර්තා කිරීමට පූර්ව කාරක සභාව විසින් උපදෙස් දී තිබුණද එහි ප්‍රගතිය කාරක සභාවට වාර්තා නොකිරීම</p>	<p>ලිපිගොනු නොමැති වීම නිසා අදාළ තොරතුරු සොයා ගැනීමට නොහැකි බව ප්‍ර.ග.නි පැවසීය.</p> <p>මේ සම්බන්ධයෙන් වූ වාර්තාවක් ද කඩිනමින් කාරක සභාව වෙත එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>5</p>	<p>හික්කඩුව හා පානදුර ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා සමාගමක් සමඟ එළඹ තිබූ ගිවිසුම අනුව 8%ක පිරිවැටුම් බදු වෙනුවට 12.5% ක භාණ්ඩ හා සේවා බදු අඩුකර ගෙවා තිබුණු අතර එම අලාභය අයකර ගැනීම සඳහා සමාගම පවරා තිබූ නඩුවේ තීන්දුව අනුව රු.15,098,897/-ක අලාභය හා වර්ෂ 8කට පොළිය රු.11,159,159/- වශයෙන් රු.26,258,056/-ක් එම සමාගමට 2010 වර්ෂයේදී ගෙවා තිබුණි. මෙම අලාභයට වගකිව යුතු පුද්ගලයන් සොයා ගැනීමට අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ගනු ලැබූ තීරණ කාරක සභාවට වාර්තා කරන ලෙසත් නියෝග කර තිබුණද එම තීරණ</p>	<p>මෙම අලාභයට වගකිව යුතු පුද්ගලයෙකු නොමැති බව අමාත්‍යාංශය විසින් වාර්තා කර තිබුණි.</p> <p>මෙම සිදුවීම සම්බන්ධයෙන්ද ලිපිගොනු අස්ථානගත වී ඇති බවත්, එකළ සේවය කළ සියළුම නිලධාරීන්ද ස්ථානමාරු වීම් ලබා වෙනත් ආයතනවල සේවය කරන බවත් ප්‍ර.ග.නි පැවසීය.</p> <p>ඉහත සිදුවීම් සම්බන්ධයෙන් තමා දන්නා සියළුම සත්‍ය තොරතුරු කාරක සභාව වෙත ඉදිරිපත් කිරීම වර්තමාන ප්‍ර.ග.නි ගේ වගකීමක් බව අවධාරණය කළ කාරක සභාව, මේ සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම ඉහත සඳහන් කළ සියළු</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>කාරක සභාවට වාර්තා කර නොතිබීම</p>	<p>සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා එකල අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත එවන මෙන් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>6</p>	<p>දික්ඛිටිට්ටි ධීවර වරාය ඉදිකිරීම සඳහා වෙන් කළ මුදලින් ඊට අයත් නොවූ සී/ස සීනෝර් පදනමට අයත් මට්ටක්කුලිය බෝට්ටු යාත්‍රාංගනය අලුත්වැඩියා කිරීමට වැයකළ රු. මිලියන 106ක මුදල ආපසු අය කර ගැනීමට හෝ එහි ප්‍රතිලාභ ධීවරයන්ට ලැබෙන පරිදි යෝජනා ක්‍රමයක් සැකසීමටත්, ඒ පිළිබඳ කාරක සභාවට වාර්තා කිරීමටත් පූර්ව කාරක සභාවේ දී ප්‍ර.ග.නි වෙත උපදෙස් ලබා දී තිබූ අතර ධීවරයන්ට ප්‍රතිලාභ ලැබෙන අන්දමේ සහනදායී මිලකට යාත්‍රා අලුත්වැඩියා කර ගැනීමේ යෝජනා ක්‍රමයක් සකස් කර නොතිබීම හා 2016 දෙසැම්බර් මස 31 දිනට එම බෝට්ටු අංගනය වෙනුවෙන් වැයකළ මුදල රු. 226,026,146/-ක් වීම.</p>	<p>ධීවරයන්ට ප්‍රතිලාභ ලැබෙන අන්දමින් අඩි 55 දිග ධීවර යාත්‍රා නිපදවීමේ මේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇති බවද, ඒ යටතේ පළමු යාත්‍රාව ඉදිකර අවසන් කර ඇති බවද, තවත් යාත්‍රා 4ක් මෙම යාත්‍රාංගනයේ නිපදවීමට අපේක්ෂිත බවද ප්‍ර.ග.නි පැවසීය.</p>
<p>7</p>	<p>දික්ඛිටිට්ටි ධීවර වරාය විවෘත කිරීමේ උත්සවයේ මුළු වියදම රු. 26,889,165/- ක් වූ අතර උත්සව ශාලාව ඉදිකිරීම හා සැරසිලි කිරීම පෞද්ගලික ආයතනයකට පවරා තිබුණි. ඒ සඳහා අනුමත මුදල හා එකඟ වූ මුදල ඉක්මවා රු.1,898,950/-ක් ගෙවා තිබුණි. සමරු ඵලකය ඉදිකිරීම සඳහා</p>	<p>2013 ජනවාරි මස පවත්වා ඇති මෙම උත්සවයේ සියළු උත්සව කටයුතු පෞද්ගලික ආයතනයකට පවරා ඇති බවත්, මෙම වියදම දරා ඇත්තේ ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් බවත් පසුව එම බිල්පත් දික්ඛිටිට්ටි වරාය ව්‍යාපෘතිය වෙත යොමු කර ඇති බවත් ප්‍ර.ග.නි/ ග.නි පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>සැපයුම්කරු රු. 650,000/-ක වියදමක් දක්වා තිබූ අතර ප්‍රසම්පාදන කමිටුව විසින් ඊට අමතර ගාස්තු ලෙස රු.350,000/- ක් එකතු කර රු. 1,000,000/- ක් අනුමත කර ගෙවීම් කර තිබීම</p>	<p>මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම කාරක සභාවේදී සාකච්ඡාවට භාජනය කළ සියළුම සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා එම සිදුවීම්වලට සම්බන්ධ එමෙන්ම දැනට අමාත්‍යාංශයේ සේවයේ නියුක්ත නොවන සියළු නිලධාරීන් සමග වර්තමාන නිලධාරීන් නැවත කාරක සභාව හමුවට කැඳවීමට කාරක සභාව තීරණය කළ අතර එක් එක් සිදුවීම සම්බන්ධයෙන් එකල සේවයේ නියුක්ත නිලධාරීන් නාම ලේඛනය හා ප්‍ර.ග.නි ගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් මැයි 20 වන දිනට කාරක සභාව වෙත එවන මෙන් ප්‍ර.ග.නි/ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>8</p>	<p>2015 වර්ෂය අවසාන වන විට නිම කළ යුතුව තිබූ කයිකාවල නැංගුරම්පල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා රු මිලියන 84.84ක් වැය කර තිබුණි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොතිබීම හේතුවෙන් ව්‍යාපෘතිය නතර කර දමා තිබූ බවද, ව්‍යාපෘතිය නතර කර තිබුණද, උපදේශන ගාස්තුවෙන් සියයට 62ක් එනම් රු. 4,379,531/-ක් උපදේශක ආයතනයකට ගෙවා තිබීම</p>	<p>විශාල වෙරළ බාදනයක් ඇති විය හැකි බැවින් මෙම ව්‍යාපෘතියට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී නොමැති බවද, වෙනත් සමාගමක් විසින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් පදනම් කර ගෙන උපදේශන සමාගම සැලසුම් සකස් කර ඇති බවද ඒ සඳහා නියමිත ගාස්තුව ගෙවීමට සිදු වූ බවද, කොන්ත්‍රාත් සමාගම විසින් පිවිසුම් මාර්ග ඉදිකර ඇති බැවින් ඒ සඳහා ද ගෙවීම් කිරීමට සිදු වූ බවද, ඊට අමතරව 20%ක අත්තිකාරම් මුදලක්ද ගෙවා ඇති බවද ප්‍ර.ග.නි/ ග.නි පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කර ඇති ශක්‍යතා අධ්‍යයන වාර්තාව හා පාරිසරික ඇගයීම් වාර්තාව කාරක සභාව වෙත එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කළේය.</p>
<p>9</p>	<p>පානදුර ධීවර වරායේ මෝයකට වැලි ඉවත් කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට ලබා දී තිබූ රු. මිලියන 20ක අත්තිකාරම වර්ෂ 10ක් තුළ අදාළ වැලි අලෙවියෙන් පියවිය යුතු වුවද, ජ'නල් සටහන් මගින් වැය ශීර්ෂයට හර කර පියවා තිබීම</p>	<p>මහා භාණ්ඩාගාර උපදෙස් මත එසේ කළ බව ප්‍ර.ග.නි/ග.නි පැවසූ නමුත් මහා භාණ්ඩාගාරයට කරුණු වැරදි ලෙස දැක්වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළේය.</p> <p>මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, එම පරීක්ෂණ වාර්තාව කාරක සභාව වෙත එවන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව</p> <p>2017 මැයි 04</p>		
<p>1.</p>	<p>2013, 2014 2015 හා 2016 වර්ෂ සඳහා වූ වාර්ෂික කාර්යසාධන වාර්තා පිළියෙළ කර නොතිබීම</p>	<p>මේ වන විට ඒවා පිළියෙළ කර ඇති බව ප්‍ර.ග.නි/ ග.නි දැන්වූ අතර එම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නිරීක්ෂණය කළ කාරක සභාව, එම වාර්තා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>කටයුතු කරන ලෙස ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>2</p>	<p>දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිතිවල සාමාජිකයන්ට වක්‍රීය ණය අරමුදල් ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා 2009 හා 2010 වර්ෂවලදී සමුපකාර සමිති 07 ට රු. 4,050,000/- ක් ලබාදී තිබුණු අතර සමිති 06ට ලබා දුන් රු. 2,416,563/- ක මුදලක් අදාළ කාර්ය සඳහා යොදවා ගැනීමකින් තොරව රඳවා තබා ගැනීම</p>	<p>ධීවර පනත අනුව ධීවර සංවිධාන ස්ථාපනය කිරීමට කටයුතු කර ගෙන යන බවද, ධීවර සමුපකාර සමිති පළාත් සභා යටතට ගැනෙන බැවින් එහි මූල්‍ය කටයුතු පාලනය කිරීමට ධීවර දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවද, එම මුදල් ධීවර සමිති වල තිබෙන නමුත් වක්‍රීය අරමුදලක් ලෙස ක්‍රියාත්මක නොවන බවද ග.නි පැවසීය.</p> <p>ධීවර සමුපකාර සමිති සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම මුදල් අදාළ කාර්යයන් සඳහා යොදවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන මෙන් කාරක සභාව ප්‍ර.ග.නි/ ග.නි වෙත නියෝග කරන ලදී.</p>
<p>3</p>	<p>දිව් නැගුම ධීවර පසු අස්වනු තාක්ෂණික වක්‍රීය ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 26.75ක් ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කර තිබුණු අතර 2013 ජූලි වන විට ණය ලබා දීමේ ප්‍රගතිය 45%ක් වූ අතර ණය ලබා ගත් ප්‍රතිලාභීන් 535 දෙනෙකු රු. 1,334,935/- ක ණය ආපසු ගෙවීම පැහැර හැර තිබීම</p>	<p>මෙම මුදල මූලින් දී ඇත්තේ ණයක් ලෙස නොවන අතර සහන කාලයක්ද ලබා දී ඇති බවත්, රු. මිලියන 10ක මුදලක් ආපසු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත ආපසු යවා ඇති බවද, ඉතිරිව ඇති රු. මිලියන 16 මගින් ලබා දිය හැක්කේ රු. 10,000/- ක ණය මුදලක් පමණක් වන අතර එම මුදල අදාළ අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් නොවන</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>බවද ග.නි පැවසීය.</p>
<p>4</p>	<p>බහුදින ධීවර යාත්‍රා සඳහා VMS උපකරණ සවි කර දීම සඳහා 2015 වර්ෂයේ රු. මිලියන 605ක ප්‍රතිපාදන සලසා දී තිබුණද, 2016 දෙසැම්බර් 31 දින වන විටත් එම කටයුතු ඉටු නොකිරීම</p>	<p>මත්ඝා අපනයනය තහනම ක්‍රියාත්මක වූ කාලයේ පැනවූ කොන්දේසියක් ලෙස යාත්‍රා 1500ට VMS උපකරණ සවි කළ බවද, එම තහනම ඉවත් කිරීමෙන් පසු තවත් යාත්‍රා 3000 කට එම උපකරණ සවි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසු තෝරාගත් ටෙන්ඩර්කරුගේ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව අනෙක් ටෙන්ඩර්කරුවන් විසින් නඩු පවරා ඇති බැවින් කටයුතු ඉටු නොවූ බව ග.නි පැවසීය.</p>
<p>5</p>	<p>VMS උපකරණ සවි කිරීමෙන් පසු ධීවරයාගෙන් අය කර ගනු ලබන ගාස්තු</p>	<p>එම ගාස්තු අය කරනු ලබන්නේ යාත්‍රාව පවතින ස්ථානය සොයා ගත හැකි පහසුකම් සැපයීම වෙනුවෙන් අදාළ ආයතනයට ගෙවනු ලබන විඵලය වන්දිකා ගාස්තු (VMS Satellite Charges) ලෙස හා අදාළ පාර්ශව තුන විසින් ම අත්සන් කර ඇති ගිවිසුම ප්‍රකාරව බවද, එම ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව කල් තබා දැනුවත් කර ඇති බවද ග.නි පැවසීය.</p>
<p>6</p>	<p>2013 වර්ෂයේ ඉන්ධන සහනාධාර ක්‍රමය නැවැත්වීමෙන් අනතුරුව හඳුන්වා දුන් ධීවර උපකරණ සහනාධාර ක්‍රමය යටතේ සුදුසුකම් සපුරා ඇති එක් දින යාත්‍රා හා පාරම්පරික යාත්‍රා සඳහා සහනාධාර ලබා දී ඇති බවද,</p>	<p>එක් එක් වර්ගයේ යාත්‍රා සඳහා මෙම ක්‍රමය යටතේ මෙතෙක් ලබා දී ඇති සහනාධාර ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් කාරක සභාව වෙත එවන ලෙස කාරක සභාව ග.නි වෙත නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>බහුදින යාත්‍රා සඳහා තවමත් මෙම සහන ලබා දී නොතිබීම</p>	
<p>ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව</p> <p>2017 මැයි 05</p>		
<p>1.</p>	<p>කිලිනොච්චි ප්‍රදේශයේ මලල ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි නොවූ සභාවක් වෙත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ලබාදුන් රු.500,000/=ට අදාළ ඉදිකිරීම් වල ප්‍රගතිය ඡායාරූප සහිතව වාර්තාකරන ලෙස ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීම.</p>	<p>ජාතික මලල ක්‍රීඩා සංගමයේ අරමුදල්වලින් ක්‍රීඩාංගනයක් ඉදිකළ බවට තොරතුරු ඇතත් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට නොමැති බැවින් වර්තමාන මලල ක්‍රීඩා සංගම් සභාපතිවරයාගෙන් ඒ පිළිබඳව වාර්තාවක් කැඳවා ඇති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කොට සවිස්තර වාර්තාවක් 2017 මැයි 31 දිනට පෙර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ප්‍ර.ග.නි හට නියෝග කරන ලදී.</p>
<p>2.</p>	<p>2011-2013 වර්ෂවල ව්‍යාපෘති සඳහා වෙන්කළ ප්‍රාග්ධන ප්‍රතිපාදනවල සැලකිය යුතු ඉතිරියක් පැවතීම.</p>	<p>සෑම වසරකම අඩුවැඩි වශයෙන් ප්‍රාග්ධන ඉතිරිවීම් වාර්තාවන නමුත් 2013 වර්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති කීපයක පැවති අයහපත් කාලගුණ තත්වය සහ අක්මුදල් ලැබීමේ ප්‍රමාදය එයට හේතු වී ඇති බව සඳහන් කළ ප්‍ර.ග.නි/ග.නි. සලකා බලන ලද වසරේ 100% ක භෞතික කාර්යය සාධනයක් අත්කර ගැනීමට හැකි වූ බව පැවසීය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>3.</p>	<p>2008 අංක 431 දරණ රාජ්‍ය මුදල් චක්‍ර ලේඛයට පටහැනිව 2012 වර්ෂයේ රු.1,262,150/= ක් සහ 2013 වර්ෂයේ රු.8,071,795/= ක් වැය කර විදේශ ගමන් සඳහා පෞද්ගලික නියෝජිතයෙකුගෙන් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබීම</p>	<p>2012-2013 කාල පරිච්ඡේදයේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බොහෝ දුර්වලතා පැවති බව පිලිගත් ග.නි. මෙම ගනුදෙනුවලින් පාඩුවක් සිදුකර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණ සිදුකරගෙන යන බව පැවසීය.</p>
<p>4.</p>	<p>2011, 2012 සහ 2013 වර්ෂවල ක්‍රීඩා සංගම්වල සිදුව ඇති පරිපාලන හා මූල්‍ය දුර්වලතා සහ අකාර්යක්ෂමතාවයන් අවම කරගැනීමට ගෙන ඇති ක්‍රියා මාර්ග</p>	<p>ක්‍රීඩා සංගම් පිළිබඳව විධිමත් නියාමන ක්‍රමවේදයක් නොතිබීම මෙම අකාර්යක්ෂමතාවයන්ට හේතු වී ඇති බැවින් අමාත්‍යාංශය මැදිහත්ව ක්‍රමවත් වැඩසටහනක් සකස් කර ක්‍රීඩා සංගම්වල අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් ප්‍ර.ග.නි./ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>5.</p>	<p>1993 අංක 47 දරන ක්‍රීඩා පනතේ විධිවිධානවලට පටහැනිව වාර්ෂික ගිණුම් ප්‍රකාශන ඉදිරිපත් නොකළ ක්‍රීඩා සංගම් 8 ක් සඳහා 2011-2015 කාලපරිච්ඡේදයේ රු.68,665,775/= මුදලක් ලබා දී තිබීම සහ නියෝග අංක 35 යටතේ අමාත්‍යාංශ ප්‍රදාන සඳහා අවශ්‍යතා සපුරා නොමැතිව රු.271,066,000/= මුදලක් ක්‍රීඩා සංගම්වලට ලබාදී තිබීම.</p>	<p>ආසියානු ක්‍රීඩා උළලේදී අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට සිදුවීම නිසා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ක්‍රීඩා සංගම්වලට මෙම මුදල් ලබා දුන් අතර ඊට අදාළ සියළු ලේඛණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ප්‍රකාශ කල ග.නි. බොහෝ ක්‍රීඩා සංගම් අමාත්‍යාංශ ප්‍රතිපාදන මත පමණක් යැපෙන හෙයින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පුද්ගලයින් නිලතලවලට බඳවා ගැනීම, ගිණුම් පිළිබඳ දැනුමක් ඇති</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>අය භාණ්ඩාගාරික තනතුරුවලට බඳවා ගැනීම සහ නිසි කලට ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ක්‍රීඩා සංගම් වෙත උපදෙස් ලබා දී ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.</p>
<p>6.</p>	<p>2011 වර්ෂයේ රු.මිලියන 112 වැයකර ඉදි කළ මීටර් 400 ක කෘත්‍රීම ධාවන පථය ඉදිකර මාස 2 පසු ප්‍රයෝජනයට ගත නොහැකි අයුරින් විනාශයට පත්ව තිබීම, හානි ලේඛනයේ එය වාර්තා නොකිරීම, මු.රෙ.104 (2) අනුව විගණකාධිපතිට වාර්තා නොකිරීම සහ ධාවන පථය ගලවා ඉවත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පල කිරීම, පරීක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන වියදම් ලෙස රු.2,534,503/= ක අනාර්ථික වියදමක් සිදුකිරීම.</p>	<p>“ගහකොළ එන්ට්‍රයිසස්” නැමති ආයතනයක් විසින් ඉදිකළ මෙම ධාවන පථය ප්‍රමිතියට අනුකූලව සකස් නොකිරීම නිසා භාවිතයට ගත නොහැකි තත්වයක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ඇති අතර ධාවන පථය යළි සකස් කිරීමට අවසර ලැබී ඇත. ඒ අනුව රුපියල් මිලියන 300 ක වටිනාකමින් යුත් කෘත්‍රීම ධාවන පථ 2 ක් සකස් කිරීම සඳහා මිල ගණන් කැඳවා ඇති බවත් ගිවිසුමට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වූ “ගහකොළ ආයතනයට” ගෙවිය යුතු රු. මිලියන 22 ක මුදල අත්හිටුවා ඇති බවත් ග.නි. ප්‍රකාශ කළේය.</p> <p>මේ සම්බන්ධයෙන් තාක්ෂණ ඇගයීම් කමිටුවද වගකිව යුතු බවත් කොන්දේසි වලට අනුකූලව කටයුතු කිරීමට සියළු පාර්ශ්වයන් වගබලා ගත යුතු බවත් කාරක</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සභාව අවධාරණය කළේය.</p>
<p>7.</p>	<p>2016 පෙබරවාරි 05 සිට 15 දක්වා ඉන්දියාවේ පැවති දකුණු ආසියානු තරඟාවලිය සඳහා නිලධාරීන් සහ නිරීක්ෂකයින් 288 දෙනෙකු සහභාගිකරවීමෙන් 2016.03.18 දිනැති ඔලිම්පික් කමිටු මහලේකම්ගේ නියෝගය නොසලකා හැරීම, ලිඛිත තහවුරුවකින් තොරව නිරීක්ෂණ නිලධාරීන් 41 ක් සඳහා අතියම් හා සංයුක්ත දීමනා ලෙස ඇ.ඩො.71,990/= ක මුදලක් ගෙවා තිබීම සහ දරන ලද වියදම් විස්තර විගණනය සඳහා ලබා දී නොතිබීම පිළිබඳව කාරක සභාවේ විමසුමට ලක්විය.</p>	<p>සති 3 ක පමණ කාලයක් පැවති මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නිරීක්ෂකයන් කණ්ඩායම් ලෙස අවස්ථා කීපයකදී විදේශ ගතවූ අතර විවිධ ආයතන නියෝජනය කරන නිලධාරීන්ට ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟාවලියක අත්දැකීම් ලබා දීම මෙහි මූලික අරමුණ වූ බවත්, නිලධාරීන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් ද සැලකිල්ලට භාජනය කළ අතර දීමනා ගෙවීමේදී වක්‍රලේඛ වලට අනුකූලව කටයුතු කර ඇති බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p> <p>අදාළ සංචාරය සඳහා සහභාගි වූ නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.</p>
<p>8.</p>	<p>2011 වර්ෂයේ ආරම්භ කළ ක්‍රීඩා ශක්ති වැඩ සටහනට 210-2-2-1405 වැය විෂයය යටතේ 2016 වෙන්කළ රු. මිලියන 60 ක මුදලින් රු. මිලියන 34 ක පමණ මුදලක් ඉතිරි වී පැවතිම.</p>	<p>ග්‍රාමීය මට්ටමේ කුසලතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීමට දිරිගැන්වීම සඳහා 2016 වර්ෂයේ වෙන් කරන ලද මෙම මුදලින් ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් කට්ටල නොමිලේ ලබාදීමට සැලසුම් කළත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ</p>

	සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු	ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග
		පැවති ප්‍රමාදය නිසා ප්‍රතිපාදන ඉතිරියක් වාර්තා වීමට හේතුවී ඇති බවත් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 5000 ක් තෝරා ගෙන ක්‍රීඩා 28 ක් සඳහා පුහුණු වැඩසටහන් දැනට ක්‍රියාත්මක කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. ප්‍රකාශ කළේය.
<p>විදේශ සම්පත් දෙපාර්තමේන්තුව</p> <p>2017 මැයි 23</p>		
1.	2016 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙළ කර තිබුණද කාර්යසාධනයට අදාළ තොරතුරු 2017 මැයි මස වනතුරු ද සපයා නොමැති වීම.	ව්‍යාපෘති වල තොරතුරු සාරාංශගත කිරීමට කල්ගතවූ බවත් ඉදිරි දින කිහිපය තුළ මෙම වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ හැකි බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.
2.	විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යය සහ කර්තව්‍යය.	මෙම දෙපාර්තමේන්තුව “ප්‍ර” කාණ්ඩයේ දෙපාර්තමේන්තුවක් බවත් විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් සහ ආධාර දෙන කණ්ඩායම් සමග විදේශ ණය හා ආධාර ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීම සහ ගිවිසුම් වලට එළඹීම, ණය ගිවිසුම් වලට අනුමැතිය ලබාගැනීම, එම ගිවිසුම් බලාත්මක කිරීම, මූල්‍ය ආධාර ලබාගත් පසු එම වැඩසටහන් මූල්‍ය කලමණාකරණය කිරීම සම්බන්ධීකරණය කිරීම, විදේශ අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සහ ණය සම්බන්ධව දත්ත පද්ධතියක්

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පවත්වා ගෙන යාම යන කටයුතු මූලික වශයෙන් ඉටුකරන කටයුතු බව ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>3.</p>	<p>විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් බැහැරව ලබා ගන්නා ණය සහ විවිධ ආයතන වලින් ලබාගත් සෘජු විදේශ ණය වාර්තා නොවීම හේතුවෙන් ණය ගණනය කිරීමේදී ගැටළුකාරී තත්ත්වයක් ඇති වී තිබීම.</p>	<p>මෙම දෙපාර්තමේන්තුව මගින් හැර වෙනත් ආයතන මගින් විදේශ ණය ලබාගත හැකි දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍ර.ග.නි./ග.නි. පැවසුවේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ඇප වීම මත සෘජු ණය ලබා ගත හැකි බව සහ මෙම ණය සම්බන්ධ තොරතුරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි. මීට අමතරව භාණ්ඩාගාර බැඳුම්කර වල විදේශ ආයෝජකයන් විසින් කරන ලද ආයෝජන ද විදේශ ණය ලෙස සැලකිය යුතු බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. එසේම මෙම ණය පිළිබඳ දත්ත එක් ආයතනයක් යටතට ගැනීමට දැනට සාකච්ඡා මට්ටමින් වැඩ පිළිවෙළක් දියත් කොට ඇති බවත් මෙම ආයතනය පනත් කෙටුම්පතක් මගින් සංස්ථාගත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. දැනට මුදල් මණ්ඩල පනතේ 113 වගන්තිය යටතේ ණය කළමනාකරණ වගකීම මහ බැංකුව සතු බවත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සතු දත්ත පද්ධතියට මහ බැංකුවට පිවිසුම්</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පහසුකම් සපයා ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. වැඩිදුරටත් පැවසීය.</p> <p>මේ සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කටයුතු කරගෙන යන බවත් එමගින් විදේශ ණය ලබා ගැනීම, ණය පිළිබඳ දත්ත පද්ධතිය පවත්වාගෙන යාම සහ ණය ගෙවීම යන කටයුතු සම්බන්ධීකරණයට අවශ්‍ය ප්‍රතිපාදන සලසන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>4.</p>	<p>JICA ආයතනය විසින් ආධාර ලබාදී ඉදිකරන සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතියේ ප්‍රගතිය.</p>	<p>මෙම ව්‍යාපෘතිය 2018 පෙබරවාරි මස ආරම්භ කළ හැකි බවත් ශක්‍යතා අධ්‍යයනය 2017 අවසාන වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. මෙම ව්‍යාපෘතිය සඳහා යෝජනා ඉදිරිපත් වීමට පෙර ඉදිරිපත් වූ මොනොරේල් ව්‍යාපෘතිය අධික වියදම් සහිත බැවින් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ වෙනුවට LRT ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>5.</p>	<p>පොදු ආයෝජන වැඩසටහන (PIP – Public Investment Programme) දැනට අක්‍රියව පැවතීම.</p>	<p>මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රමුඛතාව අනුව යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට විදේශ ණය හා ආධාර උපයෝගී කර ගැනීමට කටයුතු කරන බවත් මෙම වැඩසටහන 1999/2000 වසරේ සිට ක්‍රියාත්මක</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>නොවන තත්ත්වයක පැවති බවත් මෙමගින් පොදු යටිතල පහසුකම් ක්‍රමාණුකූලව වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබුණු බවත් ප්‍ර.ග.නි/ග.නි. පැවසීය. සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සකසා තිබුණු බවත් එසේම රට තුළ පිහිටා ඇති වරාය හා ගුවන්තොටුපළවල් පුළුල් මාර්ග පද්ධතියකින් එකිනෙකට සම්බන්ධ කර තිබීම සෘජු ආයෝජන ලබා ගැනීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන බවත් ප්‍ර.ග.නි./ග.නි. වැඩිදුරටත් පැවසීය.</p>
<p>6. විදේශ ශිෂ්‍යත්ව ලබාගැනීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය.</p>		<p>මෙම ක්‍රියාවලියේදී මැදිහත්කරු ලෙස විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් අදාළ ආයතන විසින් තෝරා දෙන අයදුම්කරුවන් ශිෂ්‍යත්ව සඳහා නිර්දේශ කරන බව ද විදේශ ශිෂ්‍යත්ව සඳහා නිරන්තරයෙන්ම අවධානය යොමු කරමින් අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ සමාගම් වෙත දැනුම් දීමට කටයුතු කරන බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. අයදුම්කරුවන් අතුරින් සුදුස්සන් තෝරා ගැනීම විදේශ ආයතන විසින් සිදු කරන බව ද ප්‍ර.ග.නි./ග.නි. පැවසීය. ඇතැම් විට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු,</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සංස්ථා සහ සමාගම් වෙතින් තෝරා එවන අයදුම්කරුවන් සුදුසු නොවන බව විදේශ ආයතන වලින් තීරණය කරන බවත් අයදුම්කරුවන් තෝරා එවීම අතපසු කරන බවත් එම නිසා මෙම අවස්ථා වලින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ප්‍ර.ග.නි./ග.නි. පැවසීය.</p>
<p>උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය</p> <p>2017 මැයි 24</p>		
<p>1.</p>	<p>2014 සැප්තැම්බර් 25 දිනැති රාජ්‍ය ගිණුම්කාරක සභා රැස්වීමේදී ලබාදුන් නියෝග ප්‍රකාරව විදේශ ආධාර ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාදයන් සම්බන්ධ වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව මේ දක්වා ක්‍රියාමාර්ග ගෙන නොමැතිවීම.</p>	<p>අදාල විදේශ ආධාර ව්‍යාපෘති බොහෝමයකට සම්බන්ධ නිලධාරීන් ව්‍යාපෘති අවසන් වීමෙන් පසුව අදාල ආයතනවලින් ඉවත්ව ගොස් සිටීම නිසා එම නිලධාරීන්ට එරෙහිව පියවර ගත නොහැකි තත්වයකට මුහුණ දීමට තම අමාත්‍යාංශයට සිදුවී ඇති බව ප්‍ර.ග.නි. සඳහන් කළේය. එම පිළිතුර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව පැවසූ කාරක සභාව විදේශ ආධාර ව්‍යාපෘති ප්‍රමාද වීම හා අවසන් වීමෙන් යම් කලකට පසු ප්‍රගති සමාලෝචන සිදුවන අවස්ථාවන්හිදී අදාල ලිපිගොනු නැතිවීම හා ඊට අදාල වගකිව යුතු නිලධාරීන් සොයා බලා ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට යම් ක්‍රමවේදයක් පවතින්නේද, මුදල් අමාත්‍යාංශය විසින් යවන ලද චක්‍රලේඛ</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>පවතින්නේද යන්න පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්ට දන්වන ලෙස නියෝග කළේය.</p>
<p>2.</p>	<p>2012 සහ 2013 වර්ෂවලදී මූලධන ප්‍රතිපාදනයේ උපයෝජනය 29% සිට 50% දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබීම හා 2016 මූලධන ප්‍රතිපාදනවලින් රු. මිලියන 2,352 හෙවත් 32%ක් ඉතිරි වී තිබීමද, 2016 වර්ෂයේ වැය විෂයන් 08කට අදාලව රු. මිලියන 793ක් උපයෝජනය කර නොතිබීම.</p>	<p>ප්‍රතිපාදන වෙන් කළද, මුදල් අවශ්‍ය අවස්ථාවලදී මුදල් නිදහස් නොකිරීම මෙම තත්වයට හේතුව බව ප්‍ර.ග.නි. මෙහිදී සඳහන් කළේය. මහා භාණ්ඩාගාරය වෙත සෑම මසකම සමාන මුදල් ප්‍රවාහයක් ලැබුණද අමාත්‍යාංශවලින් වැඩි වශයෙන් මුදල් ඉල්ලීම් ඉදිරිපත් කරනුයේ වර්ෂයේ අවසන් මාසවලදී වීම නිසා භාණ්ඩාගාරයට මුදල් කළමනාකරණයේදී දුෂ්කරතා මතු වන බවද මෙහිදී අනාවරණය විය.</p>
<p>3.</p>	<p>2015 දෙසැම්බර් 31 දිනට පොදු තැන්පතු ගිණුමේ රඳවා ගෙන තිබූ වර්ෂ 2 ඉක්ම වූ රු. මිලියන 5.5ක තැන්පතු හා 2016 දෙසැම්බර් 31 දිනට වර්ෂ 2 ඉක්ම වූ පොදු තැන්පතු ගිණුමේ රඳවා ගෙන තිබූ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවල ඇගයීම් කාර්යයන්ට අදාල ශේෂය රු. මිලියන 12ක් විය.</p>	<p>පාඨමාලා ඇගයීම් කාර්යයන්ට සහභාගී වන ආචාර්යවරුන්ට ප්‍රවාහන දීමනා ලෙස හා උපාධි පාඨමාලාවක් ඇගයීම අවසානයේදී කරනු ලබන ගෙවීම් සඳහා මෙම මුදල් තැන්පතු පවත්වාගෙන යනු ලබන බවත් ප්‍ර.ග.නි. සඳහන් කළේය. දැනට ඇගයීම් කරගෙන යනු ලබන පාඨමාලා පිළිබඳ වාර්තාවක් සපයන මෙන් කාරක සභාව නියෝග කරන ලදී.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>4.</p>	<p>ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් විදේශගත වූ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවූ නිලධාරියෙකුට අනියම් දීමනා හා උණුසුම් ඇඳුම් දීමනා ලෙස අමාත්‍යාංශය විසින් රු. 117,159/- ක් 2014 වර්ෂයේදී ගෙවීම් කර තිබුණු අතර එම මුදල ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අය කර ගැනීමට කටයුතු කර නොතිබීම.</p>	<p>මෙම නිලධාරියා උසස් උධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා කුසලතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවයේ යෙදී සිටි බවත්, එසේම ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකු බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලද විදේශ සංචාරයක් සඳහා සහභාගි වීමේදී ඔහු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කිරීමේදී ලද හැකි ප්‍රතිලාභ සලකා බලා, අනියම් දීමනා හා උණුසුම් ඇඳුම් දීමනා ලෙස මෙම ගෙවීම් සිදු කළ බව පැහැදිලි කළ ප්‍ර.ග.නි. මෙම දීමනා රජයේ සේවකයෙකු විදේශ සංචාරයක් සඳහා සහභාගි වීමේදී ගෙවනු ලබන දීමනා බවට තවදුරටත් පැහැදිලි කළේය.</p>
<p>5.</p>	<p>2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ වක්‍රලේඛයේ 3(1) හා 4(1) ඡේදය අනුව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් උපරිම නිලවාහන සංඛ්‍යාව 3ක් වුවද 2014 වසරේදී එම සීමාව ඉක්මවා වාහන 7ක් අමාත්‍යවරයා වෙත ලබා දී තිබුණු අතර මාසිකව හිමි ඉන්ධන ප්‍රමාණය ඉක්මවා රු. 1,029,380/-ක ඉන්ධන ප්‍රතිපූර්ණය කර තිබුණු අතර එම මුදල අදාළ පාර්ශවයන්ගෙන් අය කර නොතිබීම</p>	<p>මෙම කාලවකවානුවේ ඇතිවූ ගැටළුකාරී වාතාවරණය හමුවේ අදාළ අමාත්‍යවරයාගේ ආරක්ෂාව තර කිරීමට සිදුවූ බවද, පාර්ලිමේන්තුව විසින් අසනු ලබන නොයෙකුත් ව්‍යාපෘතිවලට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා අදාළ කාර්ය මණ්ඩලවලට අනුයුක්ත නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා නිලරථ ලබා දීමට සිදුවූ බවද, නමුත් වක්‍රලේඛයට අදාළව නිලවාහන 3 පමණක් පරිහරණයට යොදාගත් බවද ප්‍ර.ග.නි. සඳහන් කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
<p>6.</p>	<p>2014 වසරේදී අමාත්‍යවරයාට වාර්ෂිකව හිමි ගෙවල්කුලී දීමනා වෙනුවට එම සීමාව ඉක්මවා විදුලි හා ජල බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම කර තිබූ නමුත් වැඩිපුර ගෙවූ රු. 833,460/-ක මුදල අදාළ පාර්ශවයන්ගෙන් ආපසු අය කර ගැනීමට කටයුතු කර නොතිබීම</p>	<p>2009 මාර්තු 05 දිනැති අංක 10/2007(1) දරන චක්‍රලේඛයට අනුව අමාත්‍යවරයෙකුට හිමි රු. 50,000/- ගෙවල් කුලී දීමනාව ගෙවමින් සිටියදී, එකල විශ්වවිද්‍යාලවල මතු වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා නීතිපතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ රැස්වීම් පැවැත්වීමට සිදු වූ බවත්, වියදම අඩුකර ගනු වස් ඒවා පැවැත්වූයේ අමාත්‍යවරයාගේ නිල නිවසේ බැවින්, ගෙවල් කුලී දීමනාව අනවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා අදාළ කාලයේ විදුලි හා ජල බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම ප්‍රමාණවත් බව දැන්වූ බවත්, එම නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව අදාළ විදුලි හා ජල බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම සිදුකළ බවත් ප්‍ර.ග.නී. සඳහන් කළේය.</p>
<p>7.</p>	<p>ශ්‍රී ලංකා රජයේ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2012/2013 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ලියාපදිංචි වූ පකිස්ථානු ජාතික සිසුන් දෙදෙනෙකු පසුව SAITM ආයතනයේ වෛද්‍ය සිසුන් ලෙස ලියාපදිංචි කර අමාත්‍යාංශය විසින් 2012 සිට 2017 ජුනි දක්වා රු.</p>	<p>කැබිනට් මණ්ඩල තීරණයකින් අනුමත වූ පරිදි විදේශීය සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ තෝරාගනු ලැබූ මෙම පකිස්ථානු ජාතික ශිෂ්‍යයන් දෙදෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වීමට ඉල්ලුම් කර ඇති අතර එවකට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊට එකඟ වූ බවත්, අනතුරුව සිසුන් මෙරටට</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>මිලියන 3ක වියදම් දරා තිබීම.</p>	<p>පැමිණ නේවාසිකාගාර ගත වීමෙන් ද පසු විශ්වවිද්‍යාලයේ ඇතිවූ අභ්‍යන්තර පරිපාලන ගැටළුවල ප්‍රතිපලයක් නිසා මෙම ශිෂ්‍යයන් දෙදෙනාගේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප වී ඇති අතර මෙම තත්වය යටතේ පකිස්ථානු - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හා මිත්‍රත්වයට බලපෑමක් සිදුවිය හැකි බැවින් මෙම ශිෂ්‍යයන් දෙදෙනා වෙනත් පාඨමාලාවකට ඇතුළත් කිරීමට උත්සහයන් දැරුවද එම උත්සහයන්ද ව්‍යර්ථ වූ බවත්, එම අවස්ථාවේ SAIMT ආයතනය ඉදිරිපත් වී එම ශිෂ්‍යයන් දෙදෙනාට වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කළ බවත් ප්‍ර.ග.නී. පැවසීය. එසේ වුවද තමන් SAIMT ආයතනයට පාඨමාලා ගාස්තු නොගෙවූ බවත් එය ශිෂ්‍යත්වය යටතේ ආවරණය වූ බවත් පෙර සඳහන් කළ විදේශීය සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ අනුමත වූ පරිදි සිසුන්ට නේවාසික පහසුකම් හා ආහාරපාන සඳහා මාසික දීමනාවක් හා එක්වරක් පමණක් ගෙවන උපවේෂණ දීමනාව පමණක් ගෙවීම සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයන මෙන් කාරක</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>සභාව ප්‍ර.ග.නි. වෙත නියෝග කරන ලදී.</p>
<p>8.</p>	<p>වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදන යටතේ මහා භාණ්ඩාගාරය විසින් විශ්වවිද්‍යාල 11කට ලබා දී තිබූ අක් මුදල් සම්පූර්ණයෙන් වැය නොකර 2016 වර්ෂය අවසන් වන විටත් රු. මිලියන 586.2 ශේෂයක් බැංකු ගිණුම්වල රඳවා ගෙන තිබීම</p>	<p>හික්ෂු විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවිය යුතු රඳවා ගැනීමේ මුදල්, ව්‍යාපෘතියේ ඇති අඩුපාඩු නිසා නිදහස් නොකළ අතර එම මුදල්ද මෙහි ඇතුළත් බව ප්‍ර.ග.නි. පැවසීය. භාණ්ඩාගාරය විසින් අදාල විශ්වවිද්‍යාල සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන අදාල අවශ්‍යතාවයට වැය කළ නොහැකි නම්, එම මුදල වෙනත් ව්‍යාපෘතියකට හෝ මාරු කර ගැනීමේ හැකියාවක් පවත්නා බැවින් එම ප්‍රතිපාදන වැය නොකර බැංකු ගිණුම්වල රඳවා තබා ගැනීමේ හැකියාවක් නොමැති බව කාරක සභාවේදී අනාවරණය විය. අදාල විශ්වවිද්‍යාලවලින් විමසා කුමන පදනමක් යටතේ එම මුදල් රඳවා තබා ගත්තේද යන්න සොයා බලා වාර්තා කරන ලෙස ප්‍ර.ග.නි හට කාරක සභාව නියෝග කළේය.</p>
<p>9.</p>	<p>2015 හා 2016 වර්ෂවලදී අමාත්‍යාංශය විසින් දේශීය හා විදේශීය මූල්‍ය ණය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය වෙත පිළිවෙලින් රු. මිලියන 3,165ක් සහ රු. මිලියන</p>	<p>ඉන්දීය හා ජපන් රාජ්‍යවලින් ලද දීමනා මත රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක සිදුකළ ව්‍යාපෘති පිළිබඳ කරුණු දැක්වූ ප්‍ර.ග.නි. විවිධ හේතු මත එම දීමනා ලැබීමේදී සිදු වූ ප්‍රමාදයන් හේතුවෙන් ව්‍යාපෘතිවල</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>2,256ක් ලබා දී තිබූ අතර එම මුදල්වලින් 2015 හා 2016 වර්ෂවලදී පිළිවෙළින් රු. මිලියන 710ක් හා රු. මිලියන 896ක් උපයෝජනය කර නොතිබීම.</p>	<p>සිදුවූ ප්‍රමාදයන් පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ අතර ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද, අදාළ වර්ෂවල උපයෝජනය කිරීමට නොහැකි වූ මුදල් මේ වනවිට උපයෝජනය කොට ඇති ආකාරය පිළිබඳවද පැහැදිලි කළේය.</p>
<p>10.</p>	<p>අමාත්‍යාංශයේ 2015 වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මට අනුව නේවාසික ශිෂ්‍යයින් සංඛ්‍යාව 12,000කින් වැඩිකිරීම සඳහා ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව කාමර 100කින් යුත් නේවාසිකාගාරයක් රු. මිලියන 219 කට ආසන්න මුදලක් වැය කොට හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ 2013 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. එහි ස්ථාපනය කිරීමට යෝජිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරීමට තීරණය කිරීම නිසා මෙම නේවාසිකාගාරය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඇති බැවින් එහි පවත්වාගෙන යන කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ අධ්‍යයන කටයුතු සිදුකරන ශිෂ්‍යයන් 30කගේ පමණ නේවාසික පහසුකම් වෙනුවෙන්</p>	<p>හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ස්ථාපන කිරීමට යෝජිතව තිබූ ජෛව තාක්ෂණ පීඨය සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීම එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය කර තිබූ ඉල්ලීම මත සිදු කළ බව ප්‍ර.ග.නී. සඳහන් කළ අතර පීඨයක් ස්ථාපිත කිරීමට ප්‍රථම නේවාසිකාගාරයක් ඉදි කළේ කවර පදනමකින්ද යන්න කාරක සභාවේ දැඩි විමසුමට ලක් විය.</p> <p>මීට වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන වාර්තා කරන ලෙස විගණකාධිපති හට නියෝග කළ කාරක සභාව අදාළ නේවාසිකාගාරය සඳහා පීඨයක් ඉදිකළ නොහැකි නම් වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා එය යොදාගත හැකි ආකාරය සොයා බලා වාර්තා කරන ලෙස ප්‍ර.ග.නී. හට නියෝග කළේය.</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>මෙම නේවාසිකාගාරය යොදාගෙන තිබීම.</p>	
<p>11.</p>	<p>ඉහත ව්‍යාපෘතිය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස 2015 දෙසැම්බර් 31 වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කල යුතුව තිබූ නමුත් 2017 අප්‍රේල් අවසන් වන විට බොහොමයක වැඩ අවසන් කර තිබුණද සිසු පරිහරණයට භාර නොදුන් නේවාසිකාගාර සංඛ්‍යාව 11ක් වීම.</p>	<p>මෙම ව්‍යාපෘතිය යටතේ නේවාසිකාගාර ගොඩනැගිල්ල පමණක් ඉදිකරනු ලබන අතර අනෙකුත් උපකරණ හා පහසුකම් විශ්වවිද්‍යාල විසින් සපයා ගත යුතු බවත් ඒ සඳහා ඔවුන්ට ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ හෙයින් ඉදිකිරීම් කටයුතු අවසන් කලද එම නේවාසිකාගාර සිසු පරිහරණයට භාර දීමට නොහැකි වී ඇති බව ප්‍ර.ග.නී. සඳහන් කළේය.</p> <p>එක් එක් විශ්වවිද්‍යාලවල සිටින සිසුන් ගණන, නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති සිසුන් ගණන පිළිබඳ වාර්තාවක්ද, සිසු පරිහරණයට බාර නොදුන් නේවාසිකාගාර 11හි වර්තමාන තත්වය හා ඒවා සිසුන්ට බාර දිය හැකි කාල සීමාව පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ප්‍ර.ග.නී. හට නියෝග කළේය.</p>
<p>12.</p>	<p>2014 වර්ෂයේ වාර්ෂික ඇස්තමේන්තුවේ ප්‍රතිපාදන නොතිබියදී, ඉහත නේවාසිකාගාර ව්‍යාපෘතියට වෙන්කරන ලද මුදලින් විද්‍යුත් හා මුද්‍රිත ප්‍රචාරක කටයුතු සඳහා අමාත්‍යාංශය විසින්</p>	<p>මෙවැනි කටයුත්තක් කරගෙන යාමේදී එය මහජනතාව අතරට ගෙනයාම අමාත්‍යාංශයේ වගකීමක් වන බවද, ව්‍යාපෘතිය හා සබැඳි වෙනත් කාර්යයන් සඳහා ව්‍යාපෘතියේ ප්‍රතිපාදනවලින් සුළු</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
	<p>රු. මිලියන 21.5ක මුදලක් දරා තිබීම.</p>	<p>ප්‍රතිශතයක් වැය කළ හැකි හෙයින් ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු සඳහා මෙම වියදම් දැරීමට සිදු වූ බව ප්‍ර.ග.නි. සඳහන් කළේය.</p> <p>ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය නම් වෙනම ප්‍රතිපාදන ලබාගත යුතුව තිබූ බවද, ව්‍යාපෘතියේ ප්‍රතිපාදන අනුමැතියකින් තොරව එලෙස වියදම් කළ නොහැකි බව විගණන මතය වූ හෙයින් ප්‍රචාරක කටයුතු සඳහා මෙම මුදල් වැය කළේ කුමන පදනමකින්ද යන්න සොයා බලා වාර්තා කරන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>13.</p>	<p>සබරගමුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවේ වර්තමාන තත්වය.</p>	<p>සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වූ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් තිබූ බවත්, එය අයවැය යෝජනාවලියට ඇතුළත් කිරීමට යෝජනා වූ නමුත් එය අයවැය යෝජනාවලියට ඇතුළත් නොවූ බව ප්‍ර.ග.නි සඳහන් කළ අතර වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා රත්නපුර නගරයෙන් අක්කර 25ක භූමි භාගයක් මිලට ගෙන තිබෙන බවද කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳ වූ ලිපිලේඛන පරිශීලනය කොට මෙම යෝජනාව ඉදිරිපත් වූයේ කෙසේද, කවුරුන් විසින් ඉදිරිපත් කළේද යන්න සොයා</p>

	<p>සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු</p>	<p>ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීගේ කරුණු පැහැදිලි කිරීම් සහ කාරක සභාවේ අදහස් /නිර්දේශ/ නියෝග</p>
		<p>බලා වාර්තා කරන ලෙස කාරක සභාව ප්‍ර.ග.නි. හට නියෝග කරන ලදී.</p>
<p>14.</p>	<p>අනුමත ප්‍රමිතීන්ට අනුකූල නොවන හෙයින් දැනට බංගලාදේශයේ වෛද්‍ය සභාවේ තහනමට ලක්ව ඇති චිතගොන් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලද සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පිළිගැනීම ලබා දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේද යන්න හා අමාත්‍යාංශ නිලධාරීන් අදාල වෛද්‍ය විද්‍යාලය නිරීක්ෂණයකට සහභාගි වී තිබේද යන වග.</p>	<p>අදාල වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතීන් පිළිබඳ සෑහීමකට පත් වීමට නොහැකි වීම හේතුවෙන් බංගලාදේශයේ වෛද්‍ය සභාවෙන් එම වෛද්‍ය විද්‍යාලයට ලබා දී තිබූ පිළිගැනීම අත්හිටවූ බවද, තමන් හා තම අමාත්‍යාංශ නිලධාරීන් බංගලාදේශ අධ්‍යාපන ඇමති හමුවී එම වෛද්‍ය විද්‍යාලයට අවශ්‍ය පහසුකම් ලබා දී පෙර වූ පිළිගැනීම ලබා ගැනීම සඳහා සහය වන ලෙස ඉල්ලීමක් කළ බවද, ඉන් එම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට ඇති වන ගැටළුව විසඳා ගැනීමට හැකි වන බවද ප්‍ර.ග.නි. සඳහන් කළේය.</p>

සූචිය

	පිටු අංකය
අ	
ආයුර්වේද දෙපාර්තමේන්තුව	61
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව	116
උ	
උතුරු මැද පළාත් සභාව	85
උතුරු පළාත් සභාව	79
උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය	149
ක	
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	71
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	25
කොළඹ මහ නගර සභාව	63
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව	141
ග	
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	28
ජ	
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව	76
ත	
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය	36
තැපැල් දෙපාර්තමේන්තුව	38
ද	
දකුණු පළාත් සභාව	22

ධ

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව	139
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය	134

න

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය	41
නැගෙනහිර පළාත් සභාව	122

ප

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව	13
ප්‍රවාහන අමාත්‍යාංශය	18

බ

බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව	95
---	----

ම

මධ්‍යම පළාත් සභාව	66
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව	47
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව	113

ර

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	33
රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශය	127

ච

විදේශ කටයුතු අමාත්‍යාංශය	57
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව	145
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව	130
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව	15

ස	
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	73
සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍යාංශය	44
සේවක අර්ථසාධක අරමුදල	104

විශේෂ විමර්ශන

ඩෙංගු රෝගය වැළැක්වීම හා ප්‍රතිකර්ම ඇතුළත් ඩෙංගු රෝග පාලන වැඩසටහනේ කාර්යසාධනය පිළිබඳ විගණකාධිපති වාර්තාව පරීක්ෂාව	50
පානීය ජල බෝතල් කාර්ය සාධනය පිළිබඳ රැස්වීම	55
වෙරළ සංරක්ෂණය සහ සංචාරක කර්මාන්තය සංවර්ධනය පිළිබඳ පවත්වන ලද විශේෂ කාරක සභාව	16